

වාර්ෂික වාර්තාව 2017



ශ්‍රී ලංකා සංචාරක
සංවර්ධන අධිකාරිය



2 0 1 7

වාර්ෂික
වාර්තාව



ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය

පටුන

| | |
|--|----|
| 1. දැක්ම, මෙහෙවර සහ මාර්ගෝපදේශ මූලධර්ම | 3 |
| 2. ගරු අමාත්‍යතුමාගේ පණිවුඩය | 6 |
| 3. සභාපතිතුමාගේ පණිවුඩය | 8 |
| 4. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය | 9 |
| 5. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය | 10 |
| 6. ගෝලීය සංචාරක කර්මාන්තය පිළිබඳව දළ විග්‍රහයක් | 11 |
| 7. ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය පිළිබඳ දළ විශ්ලේෂණයක් | 12 |
| 8. 2017 වර්ෂයේ ලබා ගත් ජයග්‍රහණ | 14 |
| 8.1 සංචාරක කර්මාන්තය සඳහා අගය එකතු කිරීම | 14 |
| 8.2 නිවාඩු නිකේතන කළමනාකරණය සහ සංවර්ධනය | 17 |
| 8.3 ප්‍රමිති සහ තත්ත්ව ආරක්ෂණය | 20 |
| 8.4 ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීම සහ ධාරිතා සංවර්ධනය | 24 |
| 8.5 දේශීය සංචාරක ව්‍යාපාරය සහ ප්‍රජා සම්බන්ධතා (DT & CR) | 26 |
| 8.6 අප ආයතනයේ සේවකයන් | 29 |
| 8.7 මෙහෙයුම් පිළිබඳ වෙනත් තොරතුරු | 30 |
| 9. මූල්‍ය සම්බන්ධ විශේෂ අවස්ථා | 32 |
| 9.1 කාර්යසාධනය පිළිබඳ විශේෂ අවස්ථා | 33 |
| 10. මූල්‍ය ප්‍රකාශන | 37 |
| 10.1 මූල්‍ය තත්ත්ව ප්‍රකාශය | 39 |
| 10.2 සවිස්තරාත්මක ආදායම් ප්‍රකාශය | 40 |
| 10.3 හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය | 41 |
| 10.4 මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශය | 41 |
| 10.5 මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් | 42 |
| 11. විගණකාධිපතිතුමාගේ වාර්තාව | 63 |

දැක්ම

අව්‍යාජ සහ විවිධාකාර අත්දැකීම් සහිත
මතකයේ රැඳෙන ලෝකයේ හොඳම දූපත ලෙස
පිළිගැනීමට පාත්‍ර වීම

මෙහෙවර

ශ්‍රී ලංකාවේ ස්වාභාවික හා සංස්කෘතික උරුමයන්, සමාජීය වශයෙන් පරිපූර්ණ සහ
පරිසර හිතකාමී අයුරින් පිළිබිඹු වන අතිවිශිෂ්ට අත්දැකීමක් බවට පත් කිරීම
සහ ඉහළ වටිනාකමක් ලබා දීම තුළින් ආර්ථික ප්‍රතිලාභ ප්‍රජාවට සහ රටට ලබා දීම.



මාර්ගෝපදේශ මූලධර්ම



- 1 සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ ශ්‍රී ලංකාව වෙත අත්පත් කර ගැනීම:**
 ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ විවිධාංගීකරණය සඳහා සංචාරක කර්මාන්තය කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙයි. ඒ අනුව, සංචාරක කර්මාන්තය ආර්ථිකයේ ප්‍රධාන ආධාරක ක්ෂේත්‍රයක් වන අතර රජයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී ප්‍රමුඛත්වය ලබා දිය යුතු ක්ෂේත්‍රයක් ද වේ. සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේ දී, රාජ්‍ය අංශයෙන් පහසුකම් ලබා ගනිමින් පුද්ගලික අංශය මූලිකත්වය ගෙන කටයුතු කිරීම අවශ්‍ය වේ.
- 2 ආර්ථික වර්ධනය සඳහා සෑම පුද්ගලයකුටම සහභාගී වීමේ හැකියාව:**
 ශුද්ධ විදේශ විනිමය ආදායම උපරිමකරණය කිරීම, සංවර්ධනය දිවයින පුරා ව්‍යාප්ත කිරීම, ශ්‍රී ලාංකිකයන් සඳහා ඵලදායී රැකියා අවස්ථා ඇති කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රශස්ත ආර්ථික ප්‍රතිලාභ ලබා දීම සංචාරක කර්මාන්තය මගින් ඉටු කර ගත යුතු වේ. සංචාරක කර්මාන්තයේ ප්‍රගතිය මගින් සියලුම පාර්ශ්වකරුවන්ට සාධාරණ ලෙස බෙදී යන සමාජ ආර්ථික ප්‍රතිලාභ ලැබෙන පරිදි, වටිනාකම් දාමය උත්තේජනය කිරීම සහ වඩාත් ශක්තිමත් කිරීම ද, ප්‍රායෝගික දීර්ඝකාලීන ආර්ථික මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක වීම තහවුරු කිරීම ද කළ යුතුය.
- 3 වත්කම් සංරක්ෂණය කිරීම සහ ඉහළම මට්ටමින් කළමනාකරණය කිරීම:**
 ශ්‍රී ලංකාවේ ස්වභාවික පරිසරයට හානිකර බලපෑම් සිදුවීම වළක්වමින් එය සංරක්ෂණය කිරීම සහ වැඩි දියුණු කිරීම මෙන්ම එහි ඓතිහාසික, සමාජීය හා සංස්කෘතික උරුමය සංරක්ෂණය කිරීම සහ වැඩි දියුණු කිරීම, අත්‍යවශ්‍ය පාරිසරික ක්‍රියාවලි පවත්වා ගනිමින් ද, ස්වභාවික ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමට උපකාර කරමින් ද පාරිසරික සම්පත් ප්‍රශස්ත අන්දමින් පරිහරණය කළ යුතුය.
- 4 දේශීය ප්‍රජාවේ සහභාගීත්වය:**
 සංචාරක කර්මාන්තය මගින් සත්කාරක ප්‍රජාවල සමාජ සංස්කෘතික අව්‍යාජත්වයට ගරු බුහුමන් දක්විය යුතු වන අතර එම ප්‍රජා විසින් ස්ථාපනය කරන ලද ජීවමාන සංස්කෘතික උරුමය සහ සම්ප්‍රදායානුකූල වටිනාකම් ද සංරක්ෂණය කළ යුතුය. එමෙන්ම, සංස්කෘති පිළිබඳ අවබෝධ කර ගැනීමට සහ විවිධ සංස්කෘතිවල පැවැත්ම උපේක්ෂාවෙන් දරා ගැනීමට දායක විය යුතුය. දේශීය ප්‍රජාවල තර්ජන සහ සාකච්ඡා ධාරිතාව සංචාරක කර්මාන්ත සංවර්ධනය තුළ ද ඇතුළත් විය යුතුය. ප්‍රාදේශීය සහ දේශීය රජය ඇතුළත්ව ප්‍රබල දේශපාලනික නායකත්වය මගින් දැනුවත්බවක් සහිත අදාළ සියලුම පාර්ශ්වකරුවන්ගේ පුළුල් සහභාගීත්වය ලබා ගැනීම දිරිගැන්විය යුතු අතර පොදු එකඟත්වය ඇති වීමට ද සහාය ලබා දිය යුතුය.
- 5 උරුමය තුළ මුල් බැස ඇති අමතක නොවන අත්දැකීම්:**
 සියලුම සංචාරක කර්මාන්ත සේවා සහ ක්‍රියාකාරකම් සංචාරකයා කේන්ද්‍රගත කරමින් සිදු කළ යුතු අතර එම ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ පාරිසරික, ආගමික, සමාජීය සහ සංස්කෘතික උරුමය තුළ මුල් බැස තිබිය යුතුය. සංචාරක කර්මාන්ත සේවා සහ ක්‍රියාකාරකම් මගින් සංචාරකයාට ඉහළ මට්ටමේ තෘප්තියක් සැපයිය යුතු අතර සංචාරකයාට ඉගෙනීමේ අවස්ථා ලබා දෙමින් ද, විශිෂ්ඨතම සංචාරක පරිචයන් පිළිබඳව දැනුවත්බව වැඩි දියුණු කරමින් ද, සංචාරකයාට අර්ථවත් අත්දැකීම් ලබා ගැනීමේ හැකියාව පවතින බව තහවුරු කළ යුතුය.
- 6 වගකිවයුතු ගමනාන්ත අලෙවිකරණය:**
 ශ්‍රී ලංකාවේ සුවිශේෂී පරිසරය, සම්ප්‍රදාය සහ ආකර්ෂණ විශේෂයෙන් ඉස්මතු කරමින් වගකීමෙන් යුක්තව ශ්‍රී ලංකාව අලෙවි කළ යුතුය. අප දිවයින සහ සංචාරක කර්මාන්තය පිළිබඳව විරාත් කාලයක් මුළුල්ලේ පවතින දුර්වල පහ කිරීමට ද ප්‍රයත්න දැරිය යුතුය.
- 7 සියලු දෙනාට ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය:**
 සියලුම සංචාරකයන්, ආයෝජකයන් සහ ප්‍රජාව මෙන්ම සතුන් සඳහා ද ආරක්ෂාකාරී සුරක්ෂිත පරිසරයක් තහවුරු කළ යුතුය.



සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රීස්තියානි ආගමික කටයුතු අමාත්‍ය, ගරු ජෝන් අමරතුංග මැතිතුමාගේ පණිවුඩය

ශ්‍රී ලංකාවේ වත්මන් සංචාරක කර්මාන්තය ශීඝ්‍ර පරිවර්තනයකට ලක් වෙමින් පවතී. මෙම පරිවර්තනය මගින් ගෝලීය සංචාරක වෙළඳපොළ තුළ, ශ්‍රී ලංකාවේ තරඟකාරීත්වය ඉහළ නැංවෙනු ඇත. අප ඉහළින්ම අපේක්ෂා කළ පරිදි, සංචාරක කර්මාන්ත ක්‍රමෝපායික සැලැස්ම (TSP) සම්පාදනය කිරීම සඳහා දරන ලද ප්‍රයත්න හේතුවෙන් මෙම පරිවර්තන ක්‍රියාවලිය සාක්ෂාත් කර ගැනීමට හැකි වී තිබේ.

ක්‍රියාත්මක කිරීමට සූදානමින් පවතින මෙම සැලසුම මගින් අපගේ සංචාරක වත්කම්වලින් ලැබෙන ප්‍රතිලාභ වර්ධනය කිරීම සහ උපරිමකරණය කිරීම සඳහා ක්‍රමෝපායක් සංවර්ධනය කර ඇත. සංචාරක කර්මාන්තයේ සියලුම පාර්ශ්වකරුවන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය තුළින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම ක්‍රමෝපායික සැලැස්ම මගින් ඉදිරි වසර තුනක කාලය තුළ ගත යුතු ක්‍රියාමාර්ග සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණ නිර්දේශ කර ඇති අතර එම කාල සීමාව අවසානයේ දී, සංචාරකයන් මිලියන 4 ක් අප දිවයින වෙත ආකර්ෂණය කර ගැනීමට ද, පුද්ගලයන් 600,000 ක් සඳහා සෘජු සේවා නියුක්තියක් ඇති කිරීමට මෙන්ම ඇමෙරිකානු ඩොලර් බිලියන 5 කට අධික ආදායමක් ලැබීමට ද අපි අපේක්ෂා කරමු.

ශ්‍රී ලංකාවේ නිරිතදිග වෙරළ තීරයේ ඇතැම් ස්ථානවල පැවතෙන සංචාරක කර්මාන්තය හැරුණු විට, වෙනත් ස්ථානවල සංචාරක කර්මාන්තය සඳහා පවතින සුවිසල් විභවය මෙතෙක් අනාවරණය වී නොමැත. විශේෂයෙන්ම ඉහළ නැංවූ ආයෝජනය, රැකියා උත්පාදනය, පාරිසරික තිරසාරභාවය සහ දේශීය ආර්ථිකයන් සඳහා දායකත්වය යනාදී ආකාරවලින් සංචාරක කර්මාන්ත සංවර්ධනය සඳහා සුවිශාල විභවයක් ශ්‍රී ලංකාව සතු වේ.

සංචාරක කර්මාන්තය ආර්ථිකයේ ශක්තිමත් අංශයක් වශයෙන් සංවර්ධනය කිරීමේ ඒකාන්ත අරමුණ ද සමඟ සංචාරක කර්මාන්තය තිරසාර අන්දමින් සංවර්ධනය කිරීම සඳහා වඩාත් ඉහළ අවධානයක් රජය මගින් යොමු කර ඇත. විදේශීය ප්‍රේෂණ මගින් දිවයින වෙත ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය අතික්‍රමණය කරමින් සංචාරක කර්මාන්තය නුදුරු අනාගතයේ දී ම, දිවයිනේ විශාලතම විදේශ විනිමය උපයන්තා බවට පත් කිරීම සත්‍ය වශයෙන්ම අපගේ ඉලක්කය වේ. මෙම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම පරිවර්තන අදියරේ ප්‍රමුඛ කාර්යභාරය සක්‍රීයව ඉටු කිරීම සඳහා සංචාරක කර්මාන්තයේ නිරතව සිටින පුද්ගලික අංශය මෙන්ම රාජ්‍ය අංශය ද මැනවින් සංවිධානය කර ඇත.

සංචාරක කර්මාන්තය සැලකීමේ දී, පුද්ගලික අංශය විසින් එම කර්මාන්තය මෙහෙයවනු ලබන අතර රාජ්‍ය අංශය පහසුකම් සපයන්නාගේ කාර්යභාරය ඉටු කරයි. සමාලෝචිත කාල පරිච්ඡේදය තුළ, කාමර 6000 කට ආසන්න ප්‍රමාණයක් ද සමඟ දිවයිනේ සංචාරක කර්මාන්තය සඳහා ලබා ගත හැකි කාමර ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ නැගීමින් පවතී. මෙයට අමතරව, 2017 වර්ෂයේ දී, නව සේවා සැපයුම්කරුවන් 250 ක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇත.

සංචාරක කර්මාන්තයේ අවිධිමත් අංශය සීමාරහිතව වර්ධනය වීම අපට මුහුණ පෑමට සිදු වී ඇති විශාලතම අභියෝගයක් බවට පත් වී ඇත. අනාගතයේ දී, සියලු සේවා සැපයුම්කරුවන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වීම අනිවාර්ය කරවීමට අවශ්‍ය නෛතික රාමුව ක්‍රියාත්මක කිරීම මගින් මෙම අභියෝගය ජය ගැනීම සඳහා අපි වර්තමානයේ ක්‍රියාත්මක වන්නෙමු.

මෙම සේවා සඳහා මාර්ගගත වේදිකාවක් හඳුන්වා දීම මගින් ලියාපදිංචි කිරීමේ සහ බලපත්කරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව සහ සඵලදායී බව ඉහළ නැංවීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කටයුතු කරන අතර නව සංචාරක නිකේතනවල විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ප්‍රයත්න දරයි. මෙම වාර්තාවේ පහත සඳහන් පිටුවල දැනට

ක්‍රියාත්මකව පවතින කටයුතු සහ මෙම සංවර්ධන කටයුතු සඳහා වැය වූ පිරිවැය පිළිබඳ විස්තර දක්වා ඇත. වර්තමාන අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මගින් මෙහෙයවනු ලබන නිවාඩු නිකේතනවල තත්ත්වය ඉහළ නංවා යාවත්කාලීන කර ඇති බව සඳහන් කිරීමට ලැබීම පිළිබඳව විශේෂයෙන් සතුටු වෙමි.

ලබන්නා වූ වසර තුළ, දිගු කාලීන සමාජ ආර්ථික ප්‍රතිලාභ සමාන අන්දමින් බෙදා හැරීම තහවුරු කිරීම සඳහා උපකාර වන සංචාරක කර්මාන්තයේ වටිනාකම් දාමය ශක්තිමත් කිරීම මගින් බිම් මට්ටමේ සංවර්ධනය උත්තේජනය කිරීමට අපගේ අවධානය ස්ථිරව යොමු කර ඇත.

සංචාරක පැමිණීම් මෙන්ම ආදායම් යන දෙඅංශයෙන්ම ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ තවත් වාර්තාගත වසරක් බවට 2017 වර්ෂය පත් කිරීම සඳහා ඉමහත් ප්‍රයත්නයක් දරන ලද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා, අධ්‍යක්ෂ ජනරාල් සහ අධ්‍යක්ෂ මණ්ඩලයට මෙන්ම අනෙකුත් සියලු නිලධාරීන්ට ද ස්තූතිවන්ත වීම මා සතු යුතුකමක් වශයෙන් සලකමි.





ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිසි ගෝමස් මහතාගේ පණිවුඩය

2019 වසරේ පෙබරවාරි 6 වන දින ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව, ලබා ගත හැකි දත්ත, තොරතුරු සහ විශ්ලේෂණ මත පදනම්ව 2017 වර්ෂයේ කාර්යසාධනය ආවරණය කරමින් සභාපතිවරයාගේ සමාලෝචනය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටට පත් වෙමි. මේ වන විට ක්‍රියාත්මකව පවතින සිව් වසරක ක්‍රමෝපායක සැලසුමේ පළමු වසර වශයෙන්, සමාලෝචිත වර්ෂය තුළ විශිෂ්ට කාර්යසාධනයක් සාක්ෂාත් කර ගනීමට අපට හැකි වී ඇත.

ප්‍රේෂණ, රෙදිපිළි සහ ඇඟලුම්වලට පසුව, ශ්‍රී ලංකා ආර්ථිකයේ තෙවන විශාලතම අපනයන උපයන්තා බවට සංචාරක කර්මාන්තය පත්ව තිබේ. මෙම කරුණ තහවුරු කරමින්, 2017 වර්ෂයේ දී සංචාරක ව්‍යාපාරය මගින් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.9 ක මුළු ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. මෙමගින්, දිවයිනේ දළ දේශීය නිෂ්පාදනය සඳහා 4.5% ක සෘජු දායකත්වයක් ලබා දී ඇත. 2016 වර්ෂයේ සංචාරක පැමිණීමේ වලට සාපේක්ෂව, 3.2% ක වර්ධනයක් වාර්තා කරමින්, 2017 වර්ෂයේ දී ශ්‍රී ලංකාව වෙත සංචාරකයන් 2,116,407 ක් පැමිණ තිබේ. දිනකට සංචාරකයකුගෙන් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 170.1 ක් වේ. තවද, 2017 වර්ෂයේ සංචාරක කර්මාන්තයේ සමස්ත රැකියා උත්පාදනය 359,215 ක් වූ බව වාර්තා කිරීමට ලැබීම පිළිබඳව ද සතුටට පත් වෙමි.

සංචාරක කර්මාන්තය වසරේ ඕනෑම කාල සීමාවක යම් දේශයක් තුළ ඇති වන ස්වභාවික ආපදා, සිවිල් කෝලාහල සහ දේශපාලනික නොසන්සුන්තාවලින් බලපෑමට ලක් වන සංවේදී කර්මාන්තයකි. 2017 වසරේ දී සංචාරක කර්මාන්ත සංවර්ධනය සම්බන්ධයෙන් අභියෝගවලට මුහුණ පෑමට සිදු වුවද, ඉදිරි වසර වල දී සංචාරක කර්මාන්තයේ දැවැන්ත වර්ධනයක් වාර්තා කිරීමට මෙන්ම සංචාරක කර්මාන්තයේ ආයෝජනය කිරීමට ද විභවයක් පවතී. 2017 වර්ෂය ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට එහි කාර්යසාධනය වඩාත් ප්‍රබල අන්දමින් සපුරා ගැනීමට හැකි වූ තවත් සුවිශේෂී වසරක් විය. සංචාරක ව්‍යාපාරයේ සෑම අංශයකම වර්ධනය සඳහා කැපී පෙනෙන අවස්ථා පවතින අතර සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධියට හේතු වන නව ව්‍යාපෘති සහ නිෂ්පාදන වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට ද අපි අඛණ්ඩව කටයුතු කරන්නෙමු.

වසර 2025 වන විට, සංචාරකයන්ගේ සිත්සතන්වල රැදී පවතින, අව්‍යාජ, විවිධාකාර සංචාරක අත්දැකීම් ලැබිය හැකි දේශයක් වශයෙන් ශ්‍රී ලංකාව හඳුනා ගනු ඇතැයි අපි උදක්ම අපේක්ෂා කරමු.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ කළමණාකරන මණ්ඩලය



වමේ සිට දකුණට:
 පළමුවන පේලිය: ඩී.සු. රත්නායක මහතා (සාමාජික), ඩී අල්ගම මහතා (සාමාජික), කිසි ගෝමස් මහතා (සභාපති), එම්. ශාන්තිකුමාර මහතා (සාමාජික)
 දෙවන පේලිය: කාවින්ද මාකලන්ද මහතා (සාමාජික), තිලක් විරසිංහ මහතා (සාමාජික), ට්‍රෙවර් රාජරත්නම් මහතා (සාමාජික), ආර්.එම්.ඩබ්.එස්. සමරේවාකර (සාමාජික)
 කමල් පද්මසිරි මහතා (සාමාජික)

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරු සහ අංශ ප්‍රධානීන්



වමේ සිට දකුණට:


පළමුවන පේලිය: එම්.දු. ලියනාරත්න මහතා (අධ්‍යක්ෂක දේශීය සංචරණ මහජන සම්බන්ධතා), ඩී.දු. රත්නායක මහතා (අධ්‍යක්ෂක ජනරාල්), කීෂු ගෝමස් මහතා (සහායක), තරංග රුපසිංහ මහත්මිය (අධ්‍යක්ෂිකා මානව සම්පත් හා පරිශ්‍ර කළමනාකරණ)

දෙවන පේලිය: උදන වික්‍රමසිංහ මහතා (අධ්‍යක්ෂක තොරතුරු හා තාක්ෂණ), වන්දන විජේරත්න මහතා (අධ්‍යක්ෂක ප්‍රමිත හා තත්ව ආරක්ෂණ), ඉනෝකා පුංචිහේවා මහත්මිය (නීති නිලධාරී), කේ.එම්. නගීම් මහත්මිය (ආභාන්තර විගනක), භාග්‍යා මහතිනානගේ මහත්මිය (වැඩ බලන අධ්‍යක්ෂිකා සංචාරක සංවර්ධන), සීසීර විරසේකර මහතා (අධ්‍යක්ෂක නිකේතන පාලන), සම්පත් ගනේපලආරච්චි (අධ්‍යක්ෂක මූල්‍ය කළමනාකරණ)


ගෝලීය සංචාරක කර්මාන්තය පිළිබඳව දළ විග්‍රහයක්



2017 වර්ෂයේ දී අන්තර්ජාතික සංචාරක පැමිණීම 7% කින් වැඩි වී මුළු සංචාරක පැමිණීම මිලියන 1323 ක් බවට පත් වී ඇති බව දත්ත මගින් අනාවරණය වේ. මෙම වර්ධනය 2010 වසරේ සිට නිරීක්ෂණය කළ හැකි වූ 4% හෝ ඒයට වඩා ඉහළ වර්ධන අනුපාත ද ඉක්මවා යන අතර අවසාන වසර හත තුළ ලබා ගත් ඉහළම ප්‍රතිඵල මෙමගින් නිරූපණය වේ. අන්තර්ජාතික සංචාරක පැමිණීම්වලින් තක්සේරු කරන ලද ගෝලීය මට්ටමේ සංචාරක අංශයේ වර්ධනය 2018 වර්ෂයේ දී ද 4% - 5% අනුපාතයෙන්ම අඛණ්ඩව පවත්වාගෙන යෑමට අරමුණු කරනු ඇත.




ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය පිළිබඳ දළ විශ්ලේෂණයක්




1 වන වගුව : සංචාරක පැමිණීම් 2012 - 2017

2017 වසරේ දී ශ්‍රී ලංකාවට සංචාරකයන් 2,116,407 දෙනෙකු පැමිණි අතර 2016 වර්ෂයේ සංචාරක පැමිණීම් සංඛ්‍යාව වූ 2,050,832 ට සාපේක්ෂව මෙය සියයට 32 ක වර්ධනයක් විය.




2 වන වගුව : මාසයට අනුව සංචාරක පැමිණීම්

ප්‍රස්ථාරයේ දක්වා ඇති පරිදි, 2017 වර්ෂයේ වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ජනවාරි, පෙබරවාරි, ජූලි සහ දෙසැම්බර් මාසවලදීය. ඒ අතරින් ද, වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ දෙසැම්බර් මාසයේය.



3 වන වගුව: විදේශ විනිමය ඉපයීම් (ඇ.ඩො. මිලියනවලින්)

පූර්ව වර්ෂයේ සංචාරක කර්මාන්තයෙන් ලැබූ මුළු ලැබීම් ප්‍රමාණය වූ ඇ.ඩො. මිලියන 3518.5 ට සාපේක්ෂව 11.5% ක වර්ධනයක් වාර්තා කරමින් 2017 වර්ෂයේ සංචාරක කර්මාන්තයෙන් ලබා ගත් මුළු ලැබීම් ප්‍රමාණය ඇ.ඩො. මිලියන 3924.9 ක් විය.



4 වන වගුව: 2017 වර්ෂයේ වැඩිම සංචාරක පැමිණීම් වාර්තා වූ වෙළඳපොළ 10

සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ප්‍රධාන කලාපීය ප්‍රභව වෙළඳපොළ පිළිබඳ විශ්ලේෂණයක් තුළින් වැඩිම අන්තර්ජාතික සංචාරක පැමිණීම් ප්‍රමාණය ඉන්දියාවෙන් වාර්තා වන බව අනාවරණය කර ගත හැකි විය. 2017 වර්ෂය තුළ, 12.7% ක අන්තර්ජාතික සංචාරක පැමිණීම් කොටසක් සහිතව චීනය දෙවන ප්‍රධාන වෙළඳපොළ බවට පත් වී ඇත. අප දිවයින වෙත පැමිණෙන මුළු සංචාරක පැමිණීම්වලින් තුනෙන් එකකට ආසන්න සංඛ්‍යාවක් සංචාරක කර්මාන්තයේ විශාලතම නිෂ්පාදකයන් වන ඉන්දියාව සහ චීනය වෙතින් පැමිණෙන සංචාරකයන් වේ.

2017 වර්ෂයේ ලබා ගත් ජයග්‍රහණ


8.1 සංචාරක කර්මාන්තය සඳහා අගය එකතු කිරීම

පර්යේෂණ සහ ජාත්‍යන්තර සම්බන්ධතා අංශය මගින් සංචාරක කර්මාන්තයට අදාළ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක දත්තවලට අදාළ සවිස්තරාත්මක ප්‍රකාශන විධිමත්ව ප්‍රකාශයට පත් කරනු ලැබීය.


සංචාරක පැමිණීම්, විදේශ විනිමය ඉපයීම්, රැකියා අවස්ථා ඇති කිරීම, හෝටල්වල අමුත්තන් නවාතැන් ලබා ගැනීමේ අනුපාතය, සංචාරය කිරීමේ ආකාර සහ සංචාරකයන්ගේ හැසිරීම, සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ස්ථාන, පහසුකම් සහ භාවිත කරන ලද සේවා, සංචාරක වියදම් යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ කාර්යසාධනය දැක්වෙන මාසික සංඛ්‍යාලේඛන වාර්තාව, වාර්ෂික සංඛ්‍යාලේඛන වාර්තාව සහ විදේශීය සංචාරකයන් ශ්‍රී ලංකාවෙන් පිටව යෑම පිළිබඳව සිදු කළ සමීක්ෂණයේ වාර්තාව මේ ආකාරයෙන් විධිමත්ව ප්‍රකාශයට පත් කළ ඇතැම් ප්‍රකාශන වේ.



මාසික සංඛ්‍යාලේඛන වාර්තාව



වාර්ෂික සංඛ්‍යාලේඛන වාර්තාව 2016



විදේශීය සංචාරකයන් ශ්‍රී ලංකාවෙන් පිටව යෑම පිළිබඳව සිදු කළ සමීක්ෂණයේ වාර්තාව

- 8.1.1 විදේශීය සංචාරකයන් ශ්‍රී ලංකාවෙන් පිටව යෑම පිළිබඳව සමීක්ෂණයක් සිදු කිරීමේ අරමුණු වන්නේ,
- ශ්‍රී ලංකාවෙන් බැහැරව යන විදේශීය සංචාරකයන් පිළිබඳව ඔවුන්ගේ පෞද්ගලික පසුබිම් තොරතුරු මත පාදක වෙමින් සවිස්තරාත්මක ආකෘතියක් ගොඩනැගීම.
 - ගුණාත්මක සහ ප්‍රමාණාත්මක දත්ත යන දෙවර්ගයේම අතිරේක තොරතුරුවලින් සංචාරක කර්මාන්තයේ සංඛ්‍යාලේඛන පදනම ශක්තිමත් කිරීම.
 - වර්තමාන සහ හවුසු සංචාරක පැමිණීම්වලට බලපෑම් සිදු කරන සාධක හඳුනා ගැනීම.
 - කර්මාන්තයේ ක්‍රමෝපායන තීරණ ගැනීම සඳහා රාජ්‍ය සහ පුද්ගලික අංශවලට තොරතුරු ලබා ගැනීමට සැලැස්වීම සහ අනාගත සංචාරකයින්ගේ පැමිණීමට දායකවන ප්‍රධාන කරුණු හඳුනා ගැනීම.



8.1.2 ආයෝජන සම්බන්ධතා ඒකකය (IRU)

සංචාරක කර්මාන්තයේ ජාතික ආයෝජන සඳහා වූ ඒකකය හෝ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සියලු සේවා ලබා දීමේ ඒකකය ලෙස පූර්වයෙන් හඳුන්වන ලද ආයෝජන සම්බන්ධතා ඒකකය (IRU) මගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්ත ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා තොරතුරු ලබා ගැනීමට අපේක්ෂා කරන විදේශීය සහ දේශීය ආයෝජකයන් සඳහා ද, පළාත් සහ පළාත් පාලන ආයතන සහ උපයෝගී සේවා සපයන්නන් ආදිය ද ඇතුළත්ව නියාමන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, නියෝජිතායතන සහ අදාළ පාර්ශ්වකරුවන් ආදී ආයතනවලින් ලබා ගත යුතු විවිධාකාර අනුමතීන් ලබා ගැනීම සඳහා ද අවශ්‍ය වන මධ්‍යගත පහසුකම් සපයයි.

ආයෝජන සම්බන්ධතා ඒකකය (IRU) ස්ථාපනය කිරීමේ මූලික අරමුණ වන්නේ සංචාරක කර්මාන්ත ව්‍යාපෘති අනුමත කිරීමේ ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීම සහ දිවයිනේ සංචාරක කර්මාන්ත ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීම සඳහා ගත වන කාලය අඩු කිරීම මගින් ආයෝජකයාට මුහුණ පෑමට සිදු වන ගැටළු අවම කිරීමයි. ආයෝජන සම්බන්ධතා ඒකකය (IRU) ස්ථාපනය කිරීම සාර්ථක මූලාරම්භයක් වුව ද, වඩාත් සරල කරන ලද ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දීම මගින් ආයෝජන සම්බන්ධතා ඒකකයේ (IRU) කාර්යසාධනය තවදුරටත් වැඩි දියුණු කළ හැකිය.

අන්තර්ජාතික සංවර්ධනය උදෙසා එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ශ්‍රී ලංකාවේ ආයෝජන කඩිනම් කිරීමට සහාය ලබා දීමේ (SAIL) ව්‍යාපෘතිය ආයෝජන සම්බන්ධතා ඒකකයේ (IRU) ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහාය ලබා දීමට ඉදිරිපත් විය. ශ්‍රී ලංකාවේ ආයෝජන කඩිනම් කිරීමට සහාය ලබා දීමේ (SAIL) ව්‍යාපෘතිය මගින් ආයෝජන සම්බන්ධතා ඒකකයේ (IRU) සහ වෙනත් රේඛීය නියෝජිතායතන / පාර්ශ්වකරුවන් අතර සම්බන්ධතා පරීක්ෂා කරන ලද අතර ව්‍යාපෘති අනුමත කිරීමේ ක්‍රියාවලිය සඳහා ගත වන කාලය තවදුරටත් අඩු කර ගැනීම සඳහා වඩාත් සමීප, එමෙන්ම වඩාත් සම්බන්ධීකරණය වූ කාර්ය සම්බන්ධතාවක් පවත්වා ගැනීම අවශ්‍ය වන බව නිර්ණය කරන ලදී.

එබැවින්, අන්තර්ජාතික විශිෂ්ඨ පරිවෘත්තවලට අනුකූල වන පරිදි මෙම පොදු අභිමතාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා වඩාත් කාර්යක්ෂම, සජලදායී සහ කඩිනම් කාර්ය සම්බන්ධතාවලට එකඟව කටයුතු කිරීමේ අදහසින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සහ වෙනත් නියෝජිතායතන / පාර්ශ්වකරුවන් අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට යෝජනා කරන ලදී.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) ශ්‍රී ලංකාවේ ආයෝජන කඩිනම් කිරීමට සහාය ලබා දීමේ (SAIL) ව්‍යාපෘතිය සමඟ එක්ව නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) දුනට පවතින අනුමත කිරීමේ ක්‍රියාවලිය අනුරූපණය කිරීමේ කටයුතු ආරම්භ කරන ලද අතර 2017 වසරේ ඒ ඒ අනුමත කිරීමේ ක්‍රියාවලිය සඳහා එකඟතාවට එළැඹී කාලසීමාවට අනුව කෙටුම්පත් අවබෝධතා ගිවිසුමක් පිළියෙළ කරන ලදී. අනෙකුත් සියලුම රේඛීය නියෝජිතායතන අතර ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ද මෙයට සමානව අඛණ්ඩව සිදු කරනු ඇත.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) 2020 වසරේදී සංචාරක පැමිණීම් මිලියන 4ක් වාර්තා කිරීමට අරමුණු කරන අතර සංචාරක ආර්ථිකය සඳහා සේවා සපයන හෝටල්වල කාමර 70,000 - 80,000 ක් පමණ මේ සඳහා අවශ්‍ය වනු ඇත. නව ආයෝජන ව්‍යාපෘති තුළින් ජාතික කාමර ධාරිතාවට නව කාමර එකතු කිරීම මගින් ආයෝජන සම්බන්ධතා ඒකකය (IRU) මෙම අභිමතාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා ධනාත්මක දායකත්වයක් ලබාදේ.

පසුගිය වර්ෂ දෙකට සාපේක්ෂව, ජාතික කාමර ධාරිතාව ඉහළ නැංවීම සඳහා ආයෝජන සම්බන්ධතා ඒකකයේ (IRU) දායකත්වය මගින් සැලකිය යුතු වර්ධනයක් සිදු වී ඇති අතර ඉදිරි වර්ෂ දෙකක කාලය තුළ ජාතික කාමර ධාරිතාව කැපී පෙනෙන පරිදි වර්ධනය කිරීමට ආයෝජන සම්බන්ධතා ඒකකය (IRU) අරමුණු කර ඇත.

ආයෝජන සම්බන්ධතා ඒකකය (IRU) මගින් පහසුකම් ලබා දී ඇති වර්තමානයේ දී ඉදි කිරීමේ අදියර යටතේ පවතින හෝටල් ආයෝජන ව්‍යාපෘති පිළිබඳ සංඛ්‍යාලේඛනවලට අනුව, 2017 සිට 2020 දක්වා කාල පරිච්ඡේදය තුළ නව හෝටල් කාමර 7493 ක් වෙළඳපොළට එකතු වීමට නියමිතව පවතින අතර මිලදුම් දෙවසරක කාල පරිච්ඡේදය තුළ ආයෝජන සම්බන්ධතා ඒකකය (IRU) වෙත ඉදිරිපත් කරනු ලැබිය හැකි නව ව්‍යාපෘති සමඟ මෙම කාමර සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැගීනු ඇත. ආයෝජන සම්බන්ධතා ඒකකය (IRU) මගින් 2010 සිට 2017 දක්වා වූ කාල පරිච්ඡේදය තුළ සමස්තයක් වශයෙන් අනුමත කළ ව්‍යාපෘති සංඛ්‍යාව වූ 307 ට සාපේක්ෂව 2017 වර්ෂයේ දී ව්‍යාපෘති 45 ක් අනුමත කරන ලදී.

මෙම අනුමත කළ ව්‍යාපෘතිවල ආයෝජනය ඇමෙරිකානු ඩොලර මිලියන 380 ක් වන අතර එම ව්‍යාපෘතිවල භූගෝලීය පිහිටීම පහත දක්වා ඇති පරිදි වේ.

2017 වර්ෂයේ දී අවසාන අනුමතී ලබා දුන් ව්‍යාපෘති

| දිස්ත්‍රික්ක | 2017 වර්ෂයේ දී ලබා දුන් අවසාන අනුමතී | | |
|--------------|--------------------------------------|-------------|---------------|
| | ව්‍යාපෘති සංඛ්‍යාව | කාමර | ආයෝජනය |
| අම්පාර | 1 | 16 | 0.63 |
| අනුරාධපුරය | 1 | 17 | 0.33 |
| බදුල්ල | 4 | 183 | 7.50 |
| කොළඹ | 4 | 928 | 200.38 |
| ගාල්ල | 8 | 514 | 40.26 |
| ගම්පහ | 2 | 72 | 4.03 |
| හම්බන්තොට | 4 | 65 | 15.79 |
| යාපනය | 3 | 46 | 51.33 |
| කළුතර | 4 | 102 | 5.77 |
| මහනුවර | 2 | 34 | 2.15 |
| කෑගල්ල | 1 | 50 | 3.90 |
| මාතලේ | 1 | 18 | 0.34 |
| මාතර | 3 | 250 | 41.57 |
| පුත්තලම | 3 | 40 | 1.43 |
| ත්‍රිකුණාමලය | 3 | 53 | 4.33 |
| රත්නපුරය | 1 | 5 | 0.03 |
| එකතුව | 45 | 2393 | 379.77 |


5 වන වගුව: 2017 වර්ෂයේ දී අවසාන අනුමතී ලබා දුන් ව්‍යාපෘති

2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 31 දින දක්වා අනුමත කළ ව්‍යාපෘති 307 අතරින් මේ වන තෙක් ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින ව්‍යාපෘති පිළිබඳ විස්තර ඉහත දක්වා ඇත.

| දිස්ත්‍රික්ක | ව්‍යාපෘති සංඛ්‍යාව | කාමර | ආයෝජනය |
|--------------|--------------------|-------------|-----------------|
| අම්පාර | 1 | 10 | 0.58 |
| මඩකලපුව | 3 | 74 | 11.13 |
| බදුල්ල | 5 | 203 | 11.6 |
| කොළඹ | 18 | 3247 | 919.68 |
| ගාල්ල | 17 | 1084 | 96.732 |
| ගම්පහ | 6 | 569 | 57.5 |
| හම්බන්තොට | 9 | 292 | 62.575 |
| යාපනය | 3 | 106 | 106 |
| කළුතර | 10 | 584 | 96.002 |
| මහනුවර | 4 | 58 | 3.984 |
| කෑගල්ල | 1 | 50 | 3.9 |
| මාතලේ | 3 | 126 | 5.963 |
| මාතර | 8 | 239 | 19.451 |
| නුවරඑළිය | 4 | 476 | 54.16 |
| පුත්තලම | 3 | 117 | 7.39 |
| ත්‍රිකුණාමලය | 7 | 170 | 21.68 |
| මන්නාරම | 1 | 52 | 52 |
| වවුනියාව | 2 | 36 | 5.09 |
| එකතුව | 105 | 7493 | 1360.152 |

6 වන වගුව: 2017 දෙසැම්බර් 31 දිනට ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින ව්‍යාපෘති

2017 දෙසැම්බර් 31 දිනට අවසාන අනුමැතිය ලබා දුන් ව්‍යාපෘතිවල ඉදිකිරීම් අදියර



7 වන වගුව: 2016 වසරේ ඉදිකිරීම් අදියරේ පැවති ව්‍යාපෘති

2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 31 දින වන විට සම්පූර්ණ ව්‍යාපෘති 307 අතරින් ව්‍යාපෘති 157 ක මුළු සංඛ්‍යාවක් අනුමත කර ඇති අතර එම ව්‍යාපෘති මෙහෙයුම් අදියරේ පවතී. එකතු කළ කාමර සංඛ්‍යාව 8,182 ක් වන අතර අනුමත කළ ව්‍යාපෘති 307 ට අදාළව ඒවායේ ඉදිකිරීම් අදියර ඉහත දක්වේ.

8.2 නිවාඩු නිකේතන කළමනාකරණය සහ සංවර්ධනය

නිවාඩු නිකේතන කළමනාකරණ අංශය වෙළඳ නිවාඩු නිකේතන 04 ක්, වෙළඳ නොවන නිවාඩු නිකේතන 02 ක් මෙහෙයවීම සහ කළමනාකරණය කිරීම සිදු කරයි. එමෙන්ම, මෙම අංශය පුද්ගලික අංශයේ තනි පුද්ගලයන් සඳහා බදු දී ඇති අමුත්තන්ගේ නිවාස (රාජ්‍ය පරිපාලන අමුත්තන්ගේ නිවාස) 37 ක ප්‍රමිතිය පාලනය කිරීමේ දී නියැලී සිටියි.

8.2.1 වෙළඳ නිවාඩු නිකේතන

නුවරඑළිය, බණ්ඩාරවෙල කතරගම සහ අනුරාධපුරයේ පිහිටි ජාතික නිවාඩු නිකේතන දිවයිනේ මනස්කාන්ත ස්ථානවල පිහිටි වෙළඳ නිවාඩු නිකේතන 04 වේ. විශේෂයෙන්ම දේශීය සංචාරකයන් සඳහා දැරිය හැකි මිලකට ආහාරපාන ද ඇතුළත්ව මෙම නිවාඩු නිකේතනවල නවාතැන් පහසුකම් සපයනු ලැබේ.

පසුගිය කාල පරිච්ඡේදය තුළ, අමුත්තන්ගේ තෘප්තියට හේතු වන පරිදි අළුත්වැඩියා කිරීමේ වැඩසටහන් පැවැත්වීම, ජෙනරේටර් සවි කිරීම සහ උසස් තත්ත්වයේ ඇඳ ඇතිරිලි, මේස රෙදි ආදිය සහ ගෘහ භාණ්ඩ සැපයීම මගින් මෙම නිවාඩු නිකේතනවල තත්ත්වය ඉහළ නැංවීම සහ වැඩි දියුණු කිරීම සිදු කරන ලද අතර ඉහත දක්වා ඇති කරුණුවලට අමතරව, දිවයිනේ දේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා දෛනිකව ඉටු කළ යුතු නඩත්තු කටයුතු ද සම්පූර්ණ කරන ලදී.

- බණ්ඩාරවෙල ජාතික නිවාඩු නිකේතනය - දළ වශයෙන් රු. මිලියන 4.0 ක් වැය කරන ලදී.
- නුවරඑළිය ජාතික නිවාඩු නිකේතනය - දළ වශයෙන් රු. මිලියන 4.5 ක් වැය කරන ලදී.
- කතරගම ජාතික නිවාඩු නිකේතනය - දළ වශයෙන් රු. මිලියන 1.5 ක් වැය කරන ලදී.
- අනුරාධපුරය ජාතික නිවාඩු නිකේතනය - දළ වශයෙන් රු. මිලියන 1.6 ක් වැය කරන ලදී.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පහත දක්වා ඇති කටයුතු සම්පූර්ණ කර ඇත.

| | |
|---|-----------------------|
| අනුරාධපුරයේ අමුත්තන්ගේ කාමර 13 ක් අළුත්වැඩියා කිරීම | රු. මිලියන 21 |
| කතරගම නව මලාපවහන මාර්ගය ඇතිවීම | රු. මිලියන 5 |
| අනුරාධපුරයේ අමුත්තන්ගේ කාමර 16 ක් අළුත්වැඩියා කිරීම | 45% ක් සම්පූර්ණ කර ඇත |

8 වන වගුව: ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) මගින් සම්පූර්ණ කරන ලද කටයුතු

8.2.2 වෙළඳ නොවන නිවාඩු නිකේතන

ජාතික නිවාඩු නිකේතනය පාසිකුඩා

පාසිකුඩා ප්‍රදේශයේ පිහිටි වෙළඳ නොවන ජාතික නිවාඩු නිකේතනය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් 2010 සවිස්තරාත්මක ප්‍රධාන සැලසුම අනුගමනය කරනු ලැබේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ නැගෙනහිර වෙරළ තීරයට සංචාරකයන් ආකර්ෂණය කිරීම සඳහා 2010 වසරේ දී, පාසිකුඩා ප්‍රදේශයේ පිහිටි වෙළඳ නොවන ජාතික නිවාඩු නිකේතනය සංවර්ධනය කිරීම සඳහා සවිස්තරාත්මක ප්‍රධාන සැලසුම ද පිළියෙළ කර අවසන් කරන ලදී.

පාසිකුඩා ප්‍රදේශයේ පිහිටි වෙළඳ නොවන ජාතික නිවාඩු නිකේතනයේ හෝටල් ඉදි කිරීම සඳහා පුද්ගලික අංශයට ඉඩම් කැබලි 14 ක් බදු දී ඇත. මෙම ඉඩම් කැබලි 14 න් 12 ක් හෝටල් ඉදි කිරීම අවසන් කර ඇති අතර එම හෝටල් මෙහෙයුම් අදියරේ පවතී. පාසිකුඩා ප්‍රදේශයේ පිහිටි වෙළඳ නොවන ජාතික නිවාඩු නිකේතනය කාර්යක්ෂමව සහ සඵලදායීව මෙහෙයවීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) මගින් විදුලිය, ජලය සහ මලාපවහන ප්‍රතිකාරක කම්හල ආදී මූලික යටිතල පහසුකම් සපයන ලදී. හෝටල්වල මෙහෙයුම් කටයුතු සිදුවීමත් සමඟ නැගෙනහිර වෙරළාශ්‍රිත ප්‍රජාව වෙත සෘජු සහ වක්‍ර ප්‍රතිලාභ ලැබී තිබුණි.

වර්තමානයේ දී පුද්ගලික අංශය වෙත ඉඩම් කැබලි 14 ක් බදු දී ඇති අතර හෝටල් 12 ක් ඒවායේ මෙහෙයුම් අදියරේ පවතී. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) මගින් විදුලිය, ජලය සහ මලාපවහන ප්‍රතිකාරක කම්හල ආදී මූලික යටිතල පහසුකම් සපයන ලදී. 2016 වසරේ පාසිකුඩා වෙළඳ නොවන ජාතික නිවාඩු නිකේතනය සඳහා සිදු කළ ආයෝජනය පහත ශ්‍රී ලංකා රුපියල් මිලියන 180.5 ක් වූ අතර එම ආයෝජන ප්‍රමාණය පහත දක්වා ඇති ආකාරයෙන් ප්‍රභේදනය කළ හැකිය.

- විදි ලාම්පු 210 ක් සැලසුම් කිරීම සහ ඉදිකිරීම සඳහා රු. මිලියන 46 ක් වැය කිරීම.
- ප්‍රධාන ප්‍රවේශ මාර්ගයේ ii අදියර සැලසුම් කිරීම සහ ඉදිකිරීම සඳහා රු. මිලියන 20 ක් වැය කිරීම.
- ජල පවිත්‍රකරණය සඳහා රු. මිලියන 100 ක් වැය කිරීම.
- භූගත ජල පොම්පාගාරය සහ ආරක්ෂක කුටිය ඉදි කිරීම සඳහා රු. මිලියන 14.5 ක් වැය කිරීම.

බෙන්තොට පිහිටි වෙළඳ නොවන නිවාඩු නිකේතනය මගින් හෝටල්කරුවන්ට පොදු මලාපවහන ප්‍රතිකාරක පහසුකම සහ ජල සැපයුම ලබා දෙයි. එයට අමතරව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) මගින් නිවාඩු නිකේතනය සඳහා සමස්ත ආරක්ෂාව සහ පවිත්‍ර කිරීමේ සේවා සපයයි. සුලංකා බංගලාව නැවත සකස් කිරීමේ කටයුතු සඳහා කොන්ත්‍රාත් කටයුතු ආරම්භ කරන ලද අතර නැවත සකස් කිරීමේ කටයුතුවලින් දළ වශයෙන් 35% ක් වසර අවසානයේ දී සම්පූර්ණ කිරීමට හැකියාව ලැබී තිබුණි.

8.2.3 නිවාඩු නිකේතන සංවර්ධනය කිරීම

කල්පිටිය

කල්පිටිය නිෂ්පාදන සංවර්ධනය අක්‍රියකාරී තත්ත්වයක පවතී. පොදු යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ ප්‍රවේශ වීමේ අපහසුව හවුස ආයෝජකයන් සඳහා පවතින පොදු ගැටළුවයි. සංචාරක කර්මාන්ත සංවර්ධනය ප්‍රධානම ප්‍රමුඛතාව නොවන වෙනත් අමාත්‍යාංශ සහ බලාධිකාරීන් වෙත මෙම දුෂ්කරතා සඳහා විසඳුම් ලබා දීමේ වගකීම පොදුවේ බෙදී යෑම හේතුවෙන් මෙම ගැටළුවලට මේ වන තෙක් විසඳුම් ලබා දීමට නොහැකි වී ඇත.

පාරිසරික වශයෙන් සංවේදී “මුහුදු පදනම් කර ගත් දූපත් නිවාඩු නිකේතනය” යන නව නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම ඉලක්ක කර ගත් සමෝධානික (Integrated) සංචාරක කර්මාන්ත නිවාඩු නිකේතනයක් වශයෙන් කල්පිටිය 2014 වර්ෂයේ දී මුලින්ම සංකල්පීකරණය කරන ලදී.

පළමු අදියරේ දී, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය දූපත් 12 ක් පවරා ගන්නා ලද අතර ක්‍රමෝපායික පාරිසරික අධ්‍යයනය සමඟ ප්‍රධාන සංවර්ධන සැලැස්මක් වැඩි දියුණු කරන ලදී.

ලන්දේසි බොක්ක, පෘතුගීසි බොක්ක සහ කරෙයිතිවු, ඉස්පන්තිවු, පෙරියරාවිවි, ඉරමතිවි, සින්තරාවිවියල්, ඔඩ්ඩකරෙල්තිවු, බත්තලන්ගුන්තිවු, පල්ලියවත්ත සහ වෙල්ලෙයි යනාදී අතිශයින්ම ආකර්ෂණීය දූපත් 9 කින් මෙම නිවාඩු නිකේතනය සමන්විත වේ.

සමස්ත සංවර්ධන ප්‍රදේශය අක්කර 5000 ක් ලෙස සැලකෙන අතර මෙම නිවාඩු නිකේතනය කාමර 4000

කින් සමන්විත වේ. මෙමගින් සෘජු රැකියා අවස්ථා 16000 ක් උත්පාදනය වනු ඇත. මෙම නිවාඩු නිකේතනය සංවර්ධනය කරනු ලබන තැනැත්තා වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 175 ක ආදායම් උපයා ගැනීමේ අවස්ථාවක් ද හිමි වනු ඇත. (රාත්‍රී කාලය සඳහා එක් කාමරයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 175 ක් බැගින් 80% ක අනුපාතයකින් කාමරවල නවාතැන් ගැනීම මගින්) රජයේ ප්‍රතිපත්තිවල වෙනස්වීම හේතුවෙන්, 2010 වර්ෂයේ දී ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාවලිය අවලංගු කිරීමත් සමඟ අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබා දීම සඳහා තෝරා ගත් මුල් සමාගම් 14 අතරින් සමාගම් දෙකක් පමණක් ඉදිරි කටයුතු අඛණ්ඩව සිදු කිරීමට කැමැත්ත දක්වා තිබේ.

විවිධ හේතු මත සමස්තයක් වශයෙන් යෝජනා දෙකක් සඳහා අනුමතිය අපේක්ෂා කෙරේ. පළමුව, Sun Resort Lanka (Pvt) Ltd වෙල්ලෙයි දූපතට ඉවතින් ජල බංගලා ඉදි කිරීමට කැමැත්තෙන් සිටින අතර මේ සඳහා මුහුදු පතුල බදු දීම අවශ්‍ය වී තිබේ. මෙවැනි බදු දීමක් ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු කර නොමැති අතර මුහුදු පතුල බදු දීමේ කටයුතු කල්පිටියේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබේ.

දෙවනුව "Qube Lanka Leisure (Pvt) Ltd" ඉපැන්ටිව් දූපත මත ඉදි කිරීම් සිදු කිරීමට කැමැත්තෙන් සිටින අතර ඔවුන් මේ දක්වා බදු කුලිය වසර 08 කට අධික කාලයක් මුළුල්ලේ අඛණ්ඩව ගෙවනු ලබයි. විකල්ප ස්ථානයකට යෑමට අකමැත්තෙන් පසු වන මෙම සමයේ දූපතේ කොටසක පදිංචිව සිටින ධීවර ප්‍රජාව හේතුකොටගෙන සැලකිය යුතු ගැටළුවක් මේ වන විට නිර්මාණය වී තිබේ.

කුවිවවේලි

කුවිවවේලි සංවර්ධන කටයුතු අක්‍රියකාරී තත්ත්වයක පවතී. පූර්ව බදු ගෙවීම් සඳහා ඉහළ මිලක් ගෙවිය යුතු වන බව හවුස ආයෝජකයන් විසින් සිදු කරන පොදු පැමිණිල්ලක් බවට පත් වී ඇත. ත්‍රිකුණාමලයට ආසන්න නැගෙනහිර වෙරළේ වෙරළබඳ නිවාඩු නිකේතනයක් වශයෙන් කුවිවවේලි දූපත 2010 වසරේදී පළමුව සංකල්පීකරණය කරන ලදී. ඉරක්කන්ඩි සහ සලපයාරු පාලම් අතර පිහිටා ඇති වෙරළ ඉදිරියේ ඇති ඉඩම් අක්කර 510 කින් මෙම ව්‍යාපෘතිය සමන්විත වේ.

මෙම ස්ථානයේ වඩාත් සුදුසු මාර්ගයක්, විදුලිය සහ ජලය පවතී. මෙම ව්‍යාපෘතිය මගින් කාමර 3500 ක් ස්ථාපනය කිරීමට සහ රැකියා අවස්ථා 14,000 ක් උත්පාදනය කිරීමට ද, ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක ආදායමක් ලබා ගැනීමට ද අපේක්ෂා කෙරේ. (රාත්‍රී කාලය සඳහා එක් කාමරයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 150 ක් බැගින් 80% ක අනුපාතයකින් කාමරවල නවාතැන් ගැනීම මගින්)

කෙසේ වුවද, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපළේ සිට මහා මාර්ගය ඔස්සේ ත්‍රිකුණාමලයට ළඟා වීමට පැය 08 ක කාලයක් ගත වීම ආයෝජනය කිරීමකට අනුබල නොදෙන තරම් සුවිශේෂී තත්ත්වයකි. පුද්ගලික අංශයට අයත් ගුවන් සමාගම් මගින් දේශීය ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදු කිරීමේ හවසන් ද පවතී. අක්කර 01 ක ඉඩමක් සඳහා තරු වටිනාකමට වඩා ඉහළ මිලක් ගෙවීමට සිදු වීමක් ලෙස හවුස ආයෝජකයන් සලකන ශ්‍රී ලංකා රුපියල් මිලියන 20 ක පූර්ව බදු ගෙවීම් කිරීමේ අවශ්‍යතාවක් පැවතීම හවුස ආයෝජකයන් මේ සම්බන්ධයෙන් සිදු කරන ප්‍රධාන පැමිණිල්ල බවට පත්ව ඇත.

කෙසේ වුවද, Uga Escapes Management (Pvt) Ltd. මගින් වඩාත් සුබෝග්‍යව පහසුකමක් වශයෙන් මෙම ස්ථානයේ මෙහෙයවනු ලබන එකම නිවාඩු නිකේතන මෙහෙයුම්කරු වන Jungle Beach Resort ආයතනයේ පහසුකම් සහ සේවා මාස 3 කට පූර්වයෙන් සම්පූර්ණයෙන්ම වෙන් කර අවසන්ව තිබෙන බව ප්‍රතිසංවාදීය කරුණක් වශයෙන් අවධාරණය කළ යුතු වේ.

විවිධ අවහිරතා අවබෝධ කර ගැනීම සඳහා මෙන්ම වර්තමාන සංදර්භය තුළ මෙම ගැටළු විසඳා ගැනීම සඳහා ද, අග්‍රාමාත්‍යතුමාගේ කාර්යාලයේ සමාරම්භකයක් යටතේ මහාචාර්ය මැට් ඇන්ඩ්‍රියස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් භාවර්ඩි විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ (CID) විශේෂඥ කණ්ඩායමක් සමඟ 2016 අගෝස්තු මාසයේ දී ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නිලධාරීන් සමඟ භාර්වර්ඩි විශ්ව විද්‍යාලයේ පහසුකම් සපයන්නන්ගෙන් මෙම කණ්ඩායම සමන්විත වූ අතර එය 2017 වසරේ මධ්‍ය භාගය දක්වා පවත්වාගෙන යන ලදී. ප්‍රජාව සඳහා ආදායම් මාර්ග උත්පාදනය වන අතර මෙම නිවාඩු නිකේතනයට පැමිණෙන සංචාරකයන් සඳහා සෘජු අත්දැකීම් ලබා දීමක් වශයෙන් තේමා ගම්මාන තුනක් (ධීවර ගම්මානය, අත්කම් ගම්මානය සහ කෘෂි ගම්මානය) ඇතුළත් කරමින් කුවිවවේලි හරිත සමෝධානික නිවාඩු නිකේතනය සඳහා සංකල්පිත සැලැස්මක් පිළියෙළ කරන ලදී.

යාල වනජීවී නිවාඩු නිකේතනය (YWR)

යාල වනජීවී නිවාඩු නිකේතනයේ (YWR) සැලකිය යුතු ප්‍රගතියක් සහ සංවර්ධනයක් ඇති වී තිබේ. නිවාඩු නිකේතනයේ උතුරු කොටසේ නව අධිශක්තමතා (High Tension) විදුලි සැපයුමක් ස්ථාපනය කර ඇති අතර උතුරු කොටසේ ප්‍රවේශ වීමේ පොදු මාර්ගය ද සම්පූර්ණ කර ඇත.

Uga Escapes Management (Pvt) Ltd මගින් පාලනය වන Chena huts ද, Wild Coast Lodge (Pvt) Ltd මගින් පාලනය වන Wild Coast Tented Lodge සමාගම ද වාණිජ මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත.

වන සතුන් නැරඹීමට විශාල ඇල්මක් දක්වන පුද්ගලයන් සඳහා ඔවුන් වනජීවීන් අතර සිටිමින් වනජීවීන් නරඹනවා වැනි අත්දැකීමක් ලැබෙන ඉතා ඉහළ වටිනාකමක් ඇති සංචාරක සම්පතක් වශයෙන් යාල වනජීවී උද්‍යානය (YWR) සංකල්පීකරණය කර ඇත. මෙම නිවාඩු නිකේතනය යාල ජාතික උද්‍යානයට යාබදව පිහිටා ඇති අතර අවරෝධක කලාපයට සැතපුමක් පිටතින් ද පිහිටා ඇත.

වනජීවී උද්‍යානය සහ යාල වනජීවී උද්‍යානය (YWR) අතර වැටවල් හෝ වෙනත් වෙන් කිරීම් නොමැති බැවින්, සංචාරකයන් වනජීවීන් අතර සිටිමින් වනජීවීන් නරඹනවා වැනි අත්දැකීමක් ලැබේ. යාල වනජීවී උද්‍යානයේ (YWR) ආයෝජකයන් 07 දෙනා අතරින් Chena Huts සමාගම වාණිජ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද පළමු සමාගම වන අතර Wild Coast Tented Lodge සමාගම ද 2017 වර්ෂයේ දී එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී.

ඉතිරි ව්‍යාපෘති දෙක ක්‍රියාත්මකව පවතී. R&R Company (Ltd) සහ Ascot Leisure (Pvt) Ltd. යන සමාගම් තවමත් ඉදි කිරීම් කටයුතු ආරම්භ කර නොමැත.

දෙද්දුව ලේක් රිසෝට්ට්

මෙම ව්‍යාපෘතිය එහි මුල් අදියරවල ක්‍රියාත්මක වෙමින් පවතින අතර අත්පත් කර ගැනීමට සැලසුම් කරන ලද අක්කර 1800 න් අක්කර 1732.03 ක් අත්පත් කර ගැනීමේ කටයුතු දැනට ක්‍රියාත්මකව පවතියි. මෙම දෙද්දුව ලේක් රිසෝට්ට් හි මායිම් වන්නේ ජෛෆ් බාවාගේ ලුණු ගඟ නිවාසය සහ දේපළ වේ. එය බෙන්තොට නැගෙනහිර පිහිටා ඇති අතර ජලාශ, වගුරු බිම් සහ අත්හැර දමන ලද කුඹුරුවලින් ද එය සමන්විත වේ.

මෙම ස්ථානය පාදක වන ලුණු ගඟ ඉඩම ආදර්ශ ඉඩමක් වශයෙන් සැලකිය හැකිය. මෙම ඉඩමේ අනාගත සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) දක්ෂිණ සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව සංකල්පිත සැලැස්මක් පිළියෙළ කර ඇත.

ඒ අනුව, ඉදිරි අනාගතයේ දී, මෙම ආකර්ෂණීය ඉඩම් කොටසේ ආයෝජනය කිරීම සඳහා පුද්ගලික අංශය වෙත ආයෝජන අවස්ථා උදා වනු ඇත.

8.2.4 සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා නව ඉඩම් හඳුනා ගැනීම

සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා පහත දැක්වෙන ඉඩම් හඳුනා ගනු ලබන අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) අධ්‍යක්ෂ මණ්ඩලය මගින් එම ඉඩම් අත්පත් කර ගැනීමේ / පැවරීමේ ක්‍රියාවලිය ඉදිරියට සිදු කරගෙන යෑම සඳහා අනුමතිය ලබා දී ඇත,

| හඳුනාගන්නා ලද ඉඩම | ඉඩමේ ප්‍රමාණය අක්කරවලින් (දළ වශයෙන්) |
|---|--------------------------------------|
| අකුරල | 493.00 |
| බගවත්තලාව | 316.00 |
| වාලච්චේනයි | 265.00 |
| දෙනියාය | 350.00 |
| කොහිලවගුර | 27.60 |
| මුල්ලේරියාව, වැලිවිට (මාලඹේ අධිවේගී මාර්ගයේ පිටවීම) | 36.00 |

9 වන වගුව: සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා නව ඉඩම් හඳුනා ගැනීම

8.3 ප්‍රමිති සහ තත්ත්ව ආරක්ෂණය

8.3.1 සංචාරක ආයතන ලියාපදිංචි කිරීම සහ බලපත්ලාභී සංචාරක ආයතන

සංචාරක ආයතන සහ සේවා සපයන්නන් ලියාපදිංචි කිරීම සහ බලපත් ලබා දීම ප්‍රමිති සහ තත්ත්ව ආරක්ෂණ අංශයේ ප්‍රධානම සහ වැදගත් කටයුත්තකි.

මේ සඳහා විධිමත් පරීක්ෂණ සිදු කරනු ලබයි. හෝටල්, අමුත්තන්ගේ නිවාස සහ ආපන ශාලා සඳහා මත්පැන් බලපත්‍ර ලබා දීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කිරීමට ද, සංචාරක විදේශීය කාර්ය මණ්ඩලවලට ශ්‍රී ලංකාවේ රැකියාවල නිරත වීම සඳහා විසා ලබා දීම සඳහා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කිරීමට ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) කටයුතු කරයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) ලියාපදිංචි වී ඇති සංචාරක ආයතන සංඛ්‍යාව පහත දක්වා ඇත.

| ප්‍රභේදය | 2017.01.01 දින සිට 2017.12.31 දින දක්වා | | ශ්‍රී.ල.සං.ස.අ. යේ ලියාපදිංචි වූ මුළු සංඛ්‍යාව | |
|------------------------------------|---|--------------|--|---------------|
| | ඒකක | කාමර | ඒකක | කාමර |
| වර්ගීකරණය කළ සංචාරක හෝටලය | 25 | 2,944 | 139 | 12,751 |
| තරු පහේ | 3 | 704 | 20 | 4,217 |
| තරු හතරේ | 2 | 294 | 18 | 2,092 |
| තරු තුනේ | 9 | 1,245 | 25 | 2,957 |
| තරු දෙකේ | 5 | 264 | 36 | 1,718 |
| තරු එකේ | 6 | 437 | 40 | 1,767 |
| වර්ගීකරණය නොකළ සංචාරක හෝටල් | 24 | 1,694 | 239 | 10,482 |
| සුපිරි කුඩා හෝටල් (Boutique Hotel) | 3 | 86 | 26 | 508 |
| සුපිරි විලා (Boutique Villa) | 3 | 15 | 35 | 224 |
| ආගන්තුක නිවාස | 47 | 699 | 884 | 9,549 |
| නේවාසිකව නැවතී සිටීමේ ඒකකය | 87 | 224 | 363 | 1,092 |
| බංගලා | 53 | 226 | 338 | 1,422 |
| ඓතිහාසික බංගලා (Heritage Bungalow) | 0 | 0 | 4 | 19 |
| ඓතිහාසික නිවාස (Heritage Home) | 1 | 1 | 2 | 8 |
| සංචාරක මහල් නිවාස | 9 | 31 | 61 | 176 |
| සංචාරක ආගන්තුක නිවාස | 0 | 0 | 6 | 19 |
| එකතුව | 252 | 5,920 | 2,097 | 36,250 |

10 වන වගුව: නවතැන් සැපයීමේ අංශය

| ප්‍රභේදය | 2017.01.01 දින සිට 2017.12.31 දින දක්වා | ශ්‍රී.ල.සං.ස.අ. යේ ලියාපදිංචි වූ මුළු සංඛ්‍යාව |
|--------------------------|---|--|
| අවන්හල් | 31 | 469 |
| සංචාරක නියෝජිත ආයතන | 90 | 832 |
| ස්පා සහ සුවතා මධ්‍යස්ථාන | 18 | 58 |
| සංචාරක සාප්පු | 3 | 73 |
| ජල ක්‍රීඩා මධ්‍යස්ථාන | 8 | 25 |
| කුළුබඩු උයන් | 1 | 35 |
| එකතුව | 151 | 1,492 |

11 වන වගුව: සුවිශේෂී සංචාරක සේවා

| ප්‍රභේදය | 2017.01.01 දින සිට 2017.12.31 දින දක්වා | ශ්‍රී.ල.සං.ස.අ. යේ ලියාපදිංචි වූ මුළු සංඛ්‍යාව |
|-------------------------------|---|--|
| ජාතික සංචාරක මාර්ගෝපදේශක | 55 | 1,365 |
| රටාවාර්ය සංචාරක මාර්ගෝපදේශක | 59 | 1,135 |
| ප්‍රාදේශීය සංචාරක මාර්ගෝපදේශක | 15 | 526 |
| පරිශ්‍ර සංචාරක මාර්ගෝපදේශක | 0 | 89 |
| එකතුව | 129 | 3,115 |

12 වන වගුව: සංචාරක මග පෙන්වීමේ සේවා

8.3.2 හෝටල් වර්ගීකරණය

සංචාරක හෝටල් වර්ගීකරණය කිරීම සම්බන්ධයෙන් අංක 1963/28 දරන 2016 අප්‍රේල් 20 දිනැතිව හඳුන්වා දී ඇති නව ගැසට් නිවේදනයට අනුව සියලුම සංචාරක හෝටල් වර්ගීකරණය කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත් වී ඇත. නව ගැසට් නිවේදනයට අනුව, සංචාරක හෝටල් වර්ගීකරණය කිරීම සඳහා හෝටල් වර්ගීකරණ කමිටුව විධිමත් පරීක්ෂණ සිදු කර ඇත. 2017 වර්ෂයේ දී හෝටල් 25ක් පහත දක්වා ඇති පරිදි වර්ගීකරණය කර ඇත.

- තරු 5 හෝටල් - 3
- තරු 4 හෝටල් - 2
- තරු 3 හෝටල් - 9
- තරු 2 හෝටල් - 5
- තරු 1 හෝටල් - 6

8.3.3 මාර්ගෝපදේශ සම්පාදනය කිරීම සහ සංචාරක සේවා ගැසට් කිරීම

පහත සඳහන් සම්පූර්ණ කරන ලද මාර්ගෝපදේශ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.

- ස්වාධීන සංචාරක අවන්හල්
- අමුත්තන්ගේ නිවාස
- තේවාසික හෝටල්
- ආයුර්වේද හෝටල්
- ආයුර්වේද සුව සේවා මධ්‍යස්ථාන
- සංචාරක සාප්පු
- ස්පා සහ සුවතා මධ්‍යස්ථාන

නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ සහ නිර්දේශ සඳහා පහත දක්වා ඇති මාර්ගෝපදේශවල අවසන් කෙටුම්පත් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.

- සංචාරක මාර්ගෝපදේශ සේවා
- වාහන සඟරා වාර්තා
- කුළුබඩු උද්‍යාන
- සංචාරක කළමනාකරණ සමාගම

අග්‍රාමාත්‍ය කාර්යාලයේ මධ්‍යම ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ උපදේශනවලට අනුකූලව, සියලුම අසීරු සහ පුදුම දනවන (Adventure Tourism) සංචාරක ක්‍රියාකාරකම් සඳහා මාර්ගෝපදේශ සම්පාදනය කිරීමේ කටයුතු මේ වන විට ද ක්‍රියාත්මකව පවතී. ඉඩම්, ජලය සහ ගුවන ආශ්‍රිත අසීරු සහ පුදුම දනවන (Adventure Tourism) සංචාරක ක්‍රියාකාරකම් සඳහා උපදේශන කමිටු පත් කර ඇති අතර උපදේශන කමිටු රැස්වීම් ද පවත්වනු ලැබේ.

8.3.4 තත්ත්ව සහ සේවා ප්‍රමිති ඉහළ නැංවීම

සංචාරක සහ හෝටල් කළමනාකරණය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ දී 2017 අගෝස්තු 23 වන දා පුහුණු වැඩසටහනක් පවත්වන ලද අතර දේශීය පවුල් ජීවත් වන නිවාස ඒකක සංචාරක කටයුතු සඳහා මෙහෙයවනු ලබන පුද්ගලයන් 106 දෙනෙකු සඳහා මෙම පුහුණු වැඩසටහනට සහභාගී වීම වෙනුවෙන් සහතික පිරිනමනු ලැබීය.



Home Stay පුහුණු වැඩසටහන්

8.3.5 මහනගර සභා ප්‍රදේශ කුළ පවතින හෝටල්වල අවම ස්ථාවර කාමර ගාස්තු පවත්වා ගෙන යෑම

අවම කාමර ගාස්තු පිළිබඳ ගැසට් නිවේදනයට අනුකූලව කටයුතු කිරීම පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා ගස්මා ඇන්ඩ් කම්පැණි (වරලත් ගණකාධිකාරීවරු) මගින් හෝටල් විගණනය කිරීමේ කටයුතු 2017 නොවැම්බර් 01 වන දා ආරම්භ කරනු ලැබීය. වර්ගීකරණය කරන ලද ඉතිරි හෝටල් විගණනය කිරීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින අතර 2017 වර්ෂයේ අවසානය වන විට පහත දක්වා ඇති හෝටල් මේ වන විටත් විගණනයට භාජනය කර ඇත.

- කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය
- කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලය
- කොළඹ හිල්ටන් හෝටලය

8.3.6 අවිධිමත් අංශයට අයත් සංචාරක ආයතන අන්තර්ග්‍රහණය කිරීම

අවිධිමත් අංශයට අයත් සංචාරක ආයතන සහ සේවා සපයන්නන් සංචාරක කර්මාන්තයේ විධිමත් අංශයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා ක්ෂණික වැඩසටහනක් පවත්වනු ලැබූ අතර පහත දක්වා ඇති පරිදි බලපත් නිකුත් කරන ලදී.

- සිගිරිය - 11
- ඌණවටුන - 14
- හික්කඩුව - 08
- ඇල්ල - 57
- මිරිස්ස - 01
- කල්පිටිය - 04
- එකතුව - 95

8.3.7 ජංගම සංචාරක සේවා

සංචාරක සේවා සපයන්නන් අතර දැනුවත්බව ඇති කිරීමේ කටයුතු සඳහා මෙන්ම ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටි සහ අළුත් කිරීමේ ක්‍රියාපටිපාටි කඩිනම් කිරීම සඳහා ද සංචාරක ජංගම සේවා පවත්වන ලදී. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ ඒකාබද්ධව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) පහත සඳහන් කර ඇති ජංගම සංචාරක සේවා සඳහා අරමුදල් සපයන ලදී.

- මන්නාරම - 2017 මාර්තු මාසයේ දී පවත්වන ලද අතර සේවා සැපයුම්කරුවෝ 56 දෙනෙක් මේ සඳහා සහභාගී වූහ. සංචාරක පහසුකම් සැපයුම්කරු යනුවෙන් සඳහන් කළ හැඳුනුම්පත් සහභාගීවන්නන් 12 දෙනෙකු සඳහා නිකුත් කරන ලදී.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මගින් පහත සඳහන් ප්‍රදේශවල අවිධිමත් අංශයේ සංචාරක සේවා සැපයුම්කරුවන් සංචාරක කර්මාන්තයේ විධිමත් අංශයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා සංචාරක ජංගම සේවයක් ආරම්භ කරන ලදී.

- කල්පිටිය - 2017 පෙබරවාරි මාසයේ දී පවත්වන ලද අතර සංචාරක සේවා සැපයුම්කරුවෝ 132 දෙනෙක් මේ සඳහා සහභාගී වූහ.
- මිරිස්ස - 2017 ඔක්තෝබර් මාසයේ දී පවත්වන ලද අතර සංචාරක සේවා සැපයුම්කරුවෝ 83 දෙනෙක් මේ සඳහා සහභාගී වූහ.
- ඇල්ල - 2017 මාර්තු මාසයේ දී පවත්වන ලද අතර සංචාරක සේවා සැපයුම්කරුවෝ 57 දෙනෙක් මේ සඳහා සහභාගී වූහ.



සංචාරක සේවා සපයන්නන් සඳහා දැනුවත් කිරීමේ වැඩමුළුව

8.4 ජාත්‍යන්තර අන්දැකීම් ලබා ගැනීම සහ ධාරිතා සංවර්ධනය

8.4.1 2017 වර්ෂයේ දී ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සඳහා සහභාගී වීම

1. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය (UNWTO) මගින් සංවර්ධනය සඳහා වන තිරසාර සංචාරක කර්මාන්තයේ ජාත්‍යන්තර වසර - 2017 ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයේ දී 2017 ජනවාරි 18 සිට 22 වන දා දක්වා පවත්වන ලදී.
2. ජාත්‍යන්තර සංවාදය පිළිබඳ 4 වන ලෝක සංසඳය, 2017 මැයි 5 වන දා සිට 6 වන දා දක්වා අසර්බියාවේ දේශයේ බාකු නගරයේ දී පවත්වන ලදී.
3. ලෝක සංචාරක සංවිධානයේ නැගෙනහිර ආසියාව සහ ශාන්තිකර රටවල් සඳහා වූ කොමිෂන් සභාව සහ ලෝක සංචාරක සංවිධානයේ දකුණු ආසියාව සඳහා වූ කොමිෂන් සභාව අතර 29 වන ඒකාබද්ධ රැස්වීම 2017 මැයි 15 වන දා සිට 17 වන දා දක්වා බංගලාදේශයේ චිතගොන්ග් නගරයේ දී පවත්වන ලදී.
4. 2017 ජූනි 2 වන දා තායිලන්තයේ බැංකොක් නගරයේ දී පැවැත් වූ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළඳාමට අදාළ කරුණු පිළිබඳ අතුරු කමිටුවේ 2 වන රැස්වීමට සහභාගී වීම.
5. සංචාරක කර්මාන්ත සංඛ්‍යාලේඛන පිළිබඳ 6 වන අන්තර්ජාතික සම්මන්ත්‍රණය: තිරසාර සංචාරක කර්මාන්තය මැනීම 2017 ජූනි 21 වනදා සිට 24 වන දා දක්වා පිලිපීනයේ මැනිලා නගරයේ දී පවත්වන ලදී.

8.4.2 ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) සහ ශ්‍රී ලංකා රජය (GoSL) අතර සහයෝගීතාව

“බුද්ධිමය දේපළ, සංචාරක කර්මාන්තය සහ සංස්කෘතිය” නම් වූ ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (WIPO) ව්‍යාපෘතිය සඳහා සහභාගී වීමට තෝරා ගන්නා ලද නියමු රටවල් හතර අතරින් එක් රටක් වන්නේ ශ්‍රී ලංකාවයි.

ශ්‍රී ලංකාවේ “බුද්ධිමය දේපළ, සංචාරක කර්මාන්තය සහ සංස්කෘතිය” මාතෘකාවෙන් යුත් ව්‍යාපෘතියේ අරමුණු

- ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළවල කාර්යභාරය පිළිබඳව දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීමට මෙම ව්‍යාපෘතිය මගින් දායකත්වය ලැබෙන අතර එම ව්‍යාපෘතිය මගින් දිවයිනේ සංචාරක කර්මාන්තයට අදාළ ආර්ථික කටයුතු මෙහෙයවීම සඳහා ද දායකත්වයක් ලැබෙනු ඇත.
- නවද, කරුණු 10 ක් සහිත ක්‍රියාකාරී සැලැස්මක් මගින් දැනට පවත්වා ගෙන යනු ලබන ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) සහ ශ්‍රී ලංකා රජය (GoSL) අතර සහයෝගීතාව යටතේ නව ක්ෂේත්‍රයක් සංවර්ධනය කිරීම සඳහා බුද්ධිමය දේපළ භාවිත කිරීමේ විෂය පථය වැඩි දියුණු කිරීම ද මෙම ව්‍යාපෘතිය මගින් සිදු වනු ඇත.
- වර්ධන සහ සංවර්ධන ප්‍රතිපත්ති රාමුව තුළ ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ ධාරිතා සංවර්ධනය සහ බුද්ධිමය දේපළ සහ සංචාරක කර්මාන්තය අතර ගැළපීම පිළිබඳව දැනුවත්භාවය වර්ධනය කිරීමට ද මෙම ව්‍යාපෘතිය මගින් අරමුණු කෙරේ.
- ලේඛනගත කරන ලද අන්දැකීම් සහ විශිෂ්ට පරිචයන් සහ ව්‍යාපෘතිය ක්‍රියාත්මකව පවතින කාලය තුළ සංවර්ධනය කරන ලද ක්‍රමෝපාය, මෙවලම් සහ ප්‍රායෝගික මාර්ගෝපදේශ මගින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ දී ඒ සඳහා මඟපෙන්වීමට සහ ජාතික ආර්ථික, සමාජීය සහ සංස්කෘතික ප්‍රතිලාභ වැඩි දියුණු කරන අතරතුර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී IP භාවිතය, ජාතික සහ හෝ දේශීය දැනුම, සම්ප්‍රදාය සහ සංස්කෘතිය පිළිබඳව මහජනතාවගේ දැනුවත්භාවය ඉහළ නැංවීමට ද මෙම ව්‍යාපෘතිය මගින් දායකත්වය ලබා දෙයි.



2017 වසරේ නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ අධ්‍යයන වාර්තාව එළි දැක්වීම



ටොසෝ මෙනවිය කොළඹ දී පැවැත්වූ වැඩමුළුව සඳහා සහභාගී වූවන් ඇමතීම

8.4.3 2017 වසරේ පවත්වන ලද ලෝක සංචාරක දින ජාතික සැමරුම

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මෙම වසරේ ලෝක සංචාරක දිනය “තිරසාර සංචාරක කර්මාන්තය - සංවර්ධනය සඳහා මෙවලමක්” යන තේමාව යටතේ 2017 සැප්තැම්බර් 27 දින සිට 28 දින දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා කාලපරිච්ඡේදය තුළ කොළඹ නිදහස් වතුරු Arcade හි දී සමරන ලදී.

තිරසාරවීන් ද, වගකීම් සහගත, විශ්වය පුරා පිළිගැනීමට ලක් වූ සංචාරක කර්මාන්තයක් පවත්වා ගෙන යෑම සඳහා එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය (UNWTO) මගින් ලෝක සංචාරක දිනය ස්ථාපනය කරන ලදී.

සංචාරක කර්මාන්තයේ වැදගත්කම සහ එම කර්මාන්තයේ සමාජීය, සංස්කෘතික, දේශපාලනික සහ ආර්ථිකමය වටිනාකම පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම සඳහා සෑම වර්ෂයකම සැප්තැම්බර් 27 වන දා ලොව පුරා ජනතාව ලෝක සංචාරක දිනය සමරති.

සංචාරක කර්මාන්තය මගින් මෙහෙයවනු ලබන ආර්ථික සහිත රටවල් සහ කලාප තිරසාර නොවන සංචාරක ව්‍යාපාරය ආශ්‍රිතව ඇති වන පාරිසරික මෙන්ම සමාජ සංස්කෘතික ගැටළු පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සංචාරක කර්මාන්තයේ පාරිසරික බලපෑම අවම කිරීමට මෙන්ම සංචාරක ගමනාන්තවල සමාජ ආර්ථික සහ සමස්ත ප්‍රතිලාභ උපරිමකරණය කිරීම සඳහා තිරසාර සංචාරක කර්මාන්තයක් සංවර්ධනය කිරීමේ කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ඉහළ මට්ටමේ එකඟත්වයක් ඇති වෙමින් පවතී.

මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) ලෝක සංචාරක දිනය සැමරීම සඳහා පහත දැක්වෙන ක්‍රියාකාරකම් සංවිධානය කරන ලදී.

- තිරසාර සංචාරක ව්‍යාපාරය පිළිබඳ ප්‍රදර්ශන පැවැත්වීම: රජයේ සංවිධාන, පළාත් සභා සහ සංචාරක කර්මාන්තයේ නිරතව සිටින ප්‍රමුඛ පෙළේ හෝටල් සහ ප්‍රධාන සංගම් ඒකාබද්ධව මෙම ප්‍රදර්ශනය ඉදිරිපත් කරන ලදී.
- “ආදරණීය ශ්‍රී ලංකාව” යන රූපවාහිනී වාරිකා වැඩසටහන මත පදනම් ව ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්වන ලදී.
- බස්නාහිර, දක්ෂිණ සහ මධ්‍යම පළාත්වල පිහිටි වඩාත් ජනප්‍රියත්වයට පත් නොවූ සංචාරකයන් සඳහා ආකර්ෂණීය ස්ථාන පිළිබඳව ලියවුණු ග්‍රන්ථ 3 ක් එළි දැක්වීම.
- මෙම මාතෘකාව පිළිබඳව දිවයින පුරා පිහිටි පාසල් අතර රචනා තරඟයක් පවත්වන ලදී.
- “ආදරණීය ශ්‍රී ලංකාව” නම් වූ ඡායාරූප ප්‍රදර්ශනයේ සහ රචනා තරඟයේ ජයග්‍රහකයන් සඳහා සහතික පත් සහ සම්මාන ප්‍රදානෝත්සවයක් පැවැත්වීම.
- කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි “සංචාරක හිතකාමී හෝජනාගාර” සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම.



ඡායාරූප ප්‍රදර්ශනය - ආදරණීය ශ්‍රී ලංකා

8.5 දේශීය සංචාරක ව්‍යාපාරය සහ ප්‍රජා සම්බන්ධතා (DT & CR)

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) දේශීය සංචාරක ව්‍යාපාරය සහ ප්‍රජා සම්බන්ධතා (DT & CR) අංශය 2015 ජූලි මාසයේ සිට මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී. සංචාරකයන් සඳහා ආකර්ෂණීය ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ සංචාරක කර්මාන්තයට අදාළ ප්‍රජා පාදක ක්‍රියාකාරකම් වල නිරත වීම මෙහි ප්‍රධාන අරමුණු බවට පත් වී ඇත.

දේශීය සංචාරක ව්‍යාපාරය සහ ප්‍රජා සම්බන්ධතා (DT & CR) අංශය රජයේ සංචාරක කර්මාන්ත ප්‍රතිපත්තිවලට අනුකූලව, පළාත් සංචාරක අමාත්‍යාංශ සමඟ සමායෝජනයෙන් යුක්තව යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල නිරතව සිටියි. පහත දැක්වෙන ව්‍යාපෘති සහ වැඩසටහන් 2017 වර්ෂයේ දී ආරම්භ කරන ලදී.

8.5.1 ජාතික ව්‍යාපෘති

| ව්‍යාපෘති | වෙන් කරන ලද | 2017 දෙසැම්බර් 31 | විශේෂ කරුණු |
|------------------------------|-------------|-------------------|-----------------------------|
| ආදරණීය ශ්‍රී ලංකා ව්‍යාපෘතිය | 25 | 15 | 100% කින් සම්පූර්ණ කරන ලදී. |
| තිරසර ලංකා ජාතික ව්‍යාපෘතිය | 0.5 | 0.5 | 100% කින් සම්පූර්ණ කරන ලදී. |
| එක්සත් ජාතීන්ගේ වෙසක් සමුළුව | | 0.5 | 100% කින් සම්පූර්ණ කරන ලදී. |

8.5.2 පළාත් ව්‍යාපෘති

| පළාත | ව්‍යාපෘතිය | වෙන් කරන ලද අරමුදල් රු. මිලියන | 2017 දෙසැම්බර් 31 දින දක්වා ගෙවීම් රු. මිලියන | විශේෂ කරුණු |
|---------------|--|--------------------------------|---|---|
| සබරගමුව පළාත | පින්තවල අලි අනාථාගාරයේ අලි භාරකරුවන් සඳහා විධිමත් පුහුණු වැඩසටහන | 1 | 0.5 | 100% කින් සම්පූර්ණ කරන ලදී |
| බස්නාහිර පළාත | කලාගාරය | 5 | 0.2 | 100% කින් සම්පූර්ණ කරන ලදී |
| | සංචාරකයන් සඳහා ඉඩම් අත්පත් කර ගැනීම ගල්කිස්ස පොලීසිය | | | ගල්කිස්ස ප්‍රදේශයේ ඉඩමක් අත්පත් කර ගන්නා ලද අතර ඉඩම පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී |
| | කජුගම සංවර්ධන ව්‍යාපෘතිය | 43 | 0.5 | 20% කින් සම්පූර්ණ කරන ලදී |
| | මදුරාවල, අම්පිටිගල සහ වලල්ලාවිට සංචාරක ගම්මාන | 5 | 0.2 | අම්පිටිගල පාරිසරික ගම්මානය ඉදි කිරීමේ කටයුතු සම්පූර්ණ කර ඇත |
| මධ්‍යම පළාත | සංචාරක පොලිස් සේවා පැවතීම අත්‍යවශ්‍ය වන සංචාරක ප්‍රදේශ හඳුනා ගැනීම | 50 | - | මහනුවර සීගිරිය ඉදි කිරීමේ කටයුතු සම්පූර්ණ කර ඇත |
| | සඳනැන්න සංවර්ධන ව්‍යාපෘතිය | 19 | 11 | ක්‍රියාත්මකව පවතී |
| දකුණු පළාත | සංචාරකයන් සඳහා ඉඩම් අත්පත් කර ගැනීම මිරිස්ස පොලීසිය | | | මිරිස්ස ප්‍රදේශයේ ඉඩමක් අත්පත් කර ගන්නා ලද අතර ඉඩම පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී |
| | අකුරුගොඩ සහන මධ්‍යස්ථානය | 17.5 | 17 | 100% කින් සම්පූර්ණ කරන ලදී |

| | | | | |
|----------------|--|----|-----|----------------------------|
| උතුරු මැද පළාත | සංඥා පුවරු සවි කිරීම | 10 | 2.8 | 100% කින් සම්පූර්ණ කරන ලදී |
| | අටමස්ථානයේ සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම | 10 | 4 | අවසාන අධියරේ පවතී |
| වයඹ පළාත | මදුරන්කුලිය සහන මධ්‍යස්ථානය | 15 | 12 | 80% කින් සම්පූර්ණ කරන ලදී. |
| උතුරු පළාත | තලෙයි මන්නාරමේ ආදර්ශ වෙරළ | 21 | 8.5 | ක්‍රියාත්මකව පවතී |
| නැගෙනහිර පළාත | කොට්ටකල් මාර්ග සංවර්ධනය | 85 | 46 | ක්‍රියාත්මකව පවතී |

විශේෂ අවස්ථා



මදුරන්කුලිය සහන මධ්‍යස්ථානය



සඳනැන්න කෘෂි තාක්ෂණික උද්‍යානය



රුවන්වැලි සැය සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය

අම්පිටිය පාරිසරික ගම්මානය



අකුරුගොඩ සහන මධ්‍යස්ථානය



තලෙයිමන්නාරමේ ආදර්ශ වෙරළ



දුන්නිඳ දුග්ගිබව තුරන් කිරීමේ ව්‍යාපෘතිය



කොට්ටුකල් මාර්ග සංවර්ධනය

8.5.3 නවාතැන් ගැනීමේ නිවාස ඒකකවල මෙහෙයුම්කරුවන් සඳහා පුහුණුවක් ලබා දීම

ප්‍රජා අතර ඉහත සංකල්පය ප්‍රකට කිරීම සඳහා සංචාරක කලාපවල දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන ලදී.

නවාතැන් ගැනීමේ නිවාස ඒකක මෙහෙයවීම පිළිබඳව දේශීය ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් 2017 නොවැම්බර් 14, 15 සහ 16 දිනවල දෙතියායේ කුඩාව ගම්මානයේ දී දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. නවාතැන් ගැනීමේ නිවාස ඒකක මෙහෙයවීමේ අභිලාසයක් සහිත නිවාස හිමිකරුවන් 29 දෙනෙක් ඉහත වැඩසටහනට සහභාගී වූහ.



8.5.4 සංචාරක හිතකාමී හෝප්නාගාර ලියාපදිංචි කිරීම

හෝප්නාගාරවල සේවා ප්‍රමිති සහ සෞඛ්‍යාරක්ෂිතබව ඉහළ නැංවීම සඳහා මෙන්ම ලේඛනගත කිරීම සඳහා මෙන්ම ද සංචාරක හිතකාමී හෝප්නාගාර ලියාපදිංචි කිරීමේ වැඩසටහන හඳුන්වා දෙන ලදී.

අදාළ පළාත් පාලන අධිකාරිවල මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ඒකාබද්ධව පරීක්ෂණ සිදු කරන ලදී. ආයතන විසින් පවත්වා ගෙන යනු ලබන ප්‍රමිති පදනම් කර ගනිමින් ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කරන ලදී.

සංචාරක හිතකාමී හෝප්නාගාර ලියාපදිංචි කිරීමේ වැඩසටහන පහත ප්‍රදේශවල දී අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලද අතර පරීක්ෂා කිරීම්වලින් අනතුරුව 2017 වසරේ දී බලපත්‍ර නිකුත් කරන ලදී. ඒ සම්බන්ධ විස්තර පහත දැක්වේ.

- කොළඹ - 65
- මහනුවර - 17
- ගාල්ල - 21



8.5.5 උණවටුන වෙරළ තීරය සංවර්ධනය කිරීම

උණවටුන වෙරළ තීරය සංවර්ධනය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය යටතේ වෙළඳපොළ සංවර්ධන පහසුකම (MDF) සමඟ 2017.11.08 දින අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන ලදී.

අකුණු පළාතේ ප්‍රධානම සංචාරක ගමනාන්තය වන උණවටුන රැකියා උත්පාදනය සහ ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ සුවිශේෂී අරමුණු සහිතව සවිස්තරාත්මක, වෙළඳපොළ පදනම් වූ, ජීවනෝපාය සංවර්ධන වැඩසටහනක් සඳහා වන නියමු ව්‍යාපෘතියක් වශයෙන් සංවර්ධනය කෙරෙනු ඇත.




8.6 අප ආයතනයේ සේවකයන්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සඵලදායීතාව අවසානයේ දී අප සේවකයන්ගේ හැකියාව සහ ඔවුන්ගේ නිපැයුම මත රඳා පවතී. වසර අවසානයේදී සම්පූර්ණ කාර්ය මණ්ඩලය 187ක් වූ අතර ඉන් 64% ක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වසර 10 කට අධික සේවා පළපුරුද්දක් සහිත සේවකයන් වේ. සම්පූර්ණ කාර්ය මණ්ඩලයෙන් 48%ක් අවුරුදු 36 සිට 45 දක්වා වයස් තණ්ඩායමට අයත් වේ. 29% ක් කාන්තාවන් වන අතර වාර්ෂික කාර්ය මණ්ඩල පිරිවැටුම 5% ක් වේ.

ක්ෂණික වෙනස්කම් සිදු වන මෙම යුගයේ, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තුළ වසර 10 කට අධික සේවා පළපුරුද්දක් සහිත සේවකයන් සිටීම සහ අඩු සේවක පිරිවැටුමක් පැවතීමේ වාසි සහ අවාසි යන දෙවර්ගයම පවතී. නව ප්‍රවේශයන් ඇතුළත් කර ගැනීමට අප වෙහෙස වී වැඩ කළ යුතු වන අතර සංචාරක කර්මාන්තයේ විශිෂ්ඨ පරිවෘත්තයන් අප වෙත ළඟා කර ගැනීම සඳහා ද කටයුතු කළ යුතුය.

අප ආයතනයේ සේවකයන් සඳහා වැඩ කළ හැකි පරිසරයක් සපයා දෙන අතරතුර, අපගේ සේවකයන්ගෙන් උපරිම නිමවුම ලබා ගැනීමට අප ස්ථීරවම ප්‍රයත්න දැරිය යුතුය. මෙම වසරේ සේවකයන් 203 දෙනෙකු සඳහා රු මිලියන 2.3 ක් පිරිවැයක් දරමින් පැය 2530 කට අධික කාලයක් සඳහා පුහුණුවීම් ලබා දී ඇති අතර 2017 වර්ෂයේ දී නව සේවක බඳවා ගැනීම් තිහක් සිදු කර ඇත.



අපගේ මානව සම්පත් ක්‍රමෝපායේ අතිශයින්ම වැදගත් විෂය වන්නේ සුබසාධනයයි. අප සේවකයන්ගේ කණ්ඩායම් හැඟීම පෝෂණය කිරීම සඳහා මෙම සමීක්ෂණ ක්‍රියාකාරීව සහ නිර්මාණශීලීව දායක වේ. කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල් මෙම සුබසාධක සමීක්ෂණ මගින් සංවිධානය කරන අපගේ කාර්ය මණ්ඩලය අතර බැඳීම් වඩාත් ශක්තිමත්ව ගොඩ නංවන විවිධ අවස්ථා සඳහා සහභාගී වූහ.

8.7 මෙහෙයුම් පිළිබඳ වෙනත් තොරතුරු

8.7.1 තොරතුරු සන්නිවේදන තාක්ෂණික අංශය

2017 වර්ෂයේ දී, තොරතුරු සන්නිවේදන තාක්ෂණික අංශය පහත දැක්වෙන ව්‍යාපෘති සම්පූර්ණ කරන ලදී. තාක්ෂණික අභිවර්ධනය තුළින් උපරිම වාසිය ලබා ගනිමින් කලාපයේ සහ ලෝකයේ වෙනත් සංචාරක ගමනාන්තවලට වඩා වාසිදායක අවස්ථා සහිත සංචාරක ගමනාන්තයක් (සංචාරක කර්මාන්තය ඉදිරි පරම්පරාවලට ද පවරා දෙමින්) බවට පත් වීම සඳහා සාපේක්ෂ වාසිය ලබා ගැනීමට සහ පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට මෙම ව්‍යාපෘති මගින් අවස්ථාව උදා වනු ඇත.

- බලපත් ලියාපදිංචි කිරීම සහ අළුත් කිරීමේ ක්‍රියාවලිය සඳහා මාධ්‍යගත සංචාරක ව්‍යාපාර බලපත්කරණ පද්ධතිය (OTBLS) හඳුන්වා දෙන ලදී - සංචාරක කර්මාන්තය සඳහා තවදුරටත් අගය එකතු කිරීමක් වශයෙන්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) මගින් මාර්ගගත ව්‍යාපාර සඳහා බලපත් ලබා දීමේ පද්ධතියක් (OTBLS) ආරම්භ කරන ලද අතර මෙමගින් සියලුම සංචාරක කර්මාන්ත සේවා සපයන්නන්ට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) වෙත භෞතික වශයෙන් පැමිණීමේ අවශ්‍යතාව ඉවත් කරයි. එයට අමතරව, සංචාරක සංවර්ධන බදු (TDL) ගෙවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා සංචාරක සංවර්ධන බදු (TDL) ගෙවීමේ පද්ධතියක් ද හඳුන්වා දෙන ලදී.

- ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ විද්‍යුත් තැපැල් වේදිකාව Lotus Note සිට G-Suite දක්වා සංක්‍රමණය විය.
- සංචාරක සංවර්ධන බද්ද (TDL) ගෙවීමේ යාන්ත්‍රණය පරිගණක ගත කරන ලදී.
- සංචාරක නියෝජිත ආයතන සඳහා මධ්‍යගත සංචාර විමසීම් කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම.
- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ KIOSK යන්ත්‍රය සවි කිරීම.
- ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ "Akaza" cloud වේදිකාව වෙත මාරු කරන ලදී.

ව්‍යාපෘති කළමනාකරණ මෘදුකාංග, ආයෝජන අවස්ථා කළමනාකරණය සහ භූගෝලීය තොරතුරු පද්ධතිය වැනි තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති කීපයක් ක්‍රියාත්මක කිරීමට තොරතුරු සන්නිවේදන තාක්ෂණික අංශය සැලසුම් කරයි. මෙම ව්‍යාපෘති සංචාරක කර්මාන්තයේ නිරතව සිටින සංවිධානවලට පොදු තාක්ෂණික ක්‍රම භාවිත කිරීමට සහ පිරිවැය අඩු කර ගැනීම සඳහා සම්පත් හවුලේ පරිහරණය කිරීමට උපකාර වනු ඇති අතර සමස්ත සඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමට තාක්ෂණය උපයෝගී කර ගැනීම සම්බන්ධයෙන් ස්ථාවරත්වයක් පවත්වා ගැනීමට ද සංවිධානවලට මෙමගින් ඉඩ සැලසේ.

තවද, ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා Google Inc. සමාගම සමඟ ඩිජිටල් අලෙවිකරණ වැඩසටහනක් දියත් කිරීමට ද තොරතුරු සන්නිවේදන තාක්ෂණික අංශය සැලසුම් කර ඇත. සංවිධානාත්මක කාර්යක්ෂමතාව, පාරිභෝගික අත්දැකීම් වැඩි දියුණු කිරීම සහ අලෙවිකරණය ප්‍රවර්ධනය සහ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ පාර්ශ්වකරුවන් ආදීන්ට සේවා ලබා දීම සම්බන්ධයෙන් අදාළ වන තාක්ෂණික ක්‍රම මෙම සැලසුම් මගින් පුළුල් ලෙස ආවරණය වේ.

8.7.2 අභ්‍යන්තර විගණන අංශය

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විශිෂ්ඨතම මූල්‍ය සහ මෙහෙයුම් පරිවෘත්තයට අනුකූලව කටයුතු කරනු ඇති බව අභ්‍යන්තර විගණන අංශය මගින් තහවුරු කරයි. නිකුත් කරන ලද අභ්‍යන්තර විගණන වාර්තා 21 වැඩි දියුණු කිරීම් සිදු කිරීම සඳහා යෝජනා සහ නිර්දේශ අන්තර්ගත කර ඇත. අදාළ නිලධාරීන් විසින් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග තුළින් පිරිවැය අඩු කිරීමට ද, වඩාත් විශිෂ්ඨ අභ්‍යන්තර පරීක්ෂා කිරීම් මගින් ක්‍රියාපටිපාටි වඩාත් කාර්යක්ෂම කිරීමට සහ සඵලදායී කිරීමට ද හැකියාව ලැබී ඇත. තවද, මෙම වසර තුළ විගණන සහ කළමනාකරණ කමිටු රැස්වීම් තුනක් ඒ ඒ කාර්තුව තුළ කැඳවීමට අභ්‍යන්තර විගණන අංශය සමත්ව තිබේ.

8.7.3 නීති අංශය

නීති අංශය නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධතා පවත්වමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දෛනික කටයුතු සම්බන්ධයෙන් උපදෙස් නිකුත් කරන අතර අවශ්‍ය අවස්ථාවන්වල නෛතික ක්‍රියාමාර්ග අනුගමනය කරයි.

එයට අමතරව, අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සහ විගණන සහ කළමනාකරණ කමිටු රැස්වීම් ද පවත්වනු ලබන අතර අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් ලෙස ද කටයුතු කරයි.

මෙම වසරේදී බදු ගිවිසුම් 12 ක් අත්සන් තැබූ අතර සේවා ගිවිසුම් අටක් ද අත්සන් තබන ලදී. එයට අමතරව, 2005 අංක 38 දරන සංචාරක පනතේ 49 (1) (අ) වගන්තිය යටතේ සංචාරක හෝටල් සඳහා හැසිරීම් සංග්‍රහය පිළිබඳ අංක 1963/28 දරන ගැසට් පත්‍රය නිකුත් කරන ලදී.


සුවිශේෂී සංචාරක සේවා එකොළහක් පවත්වා ගෙන යෑම සම්බන්ධ හැසිරීමේ සංග්‍රහය සම්පාදනය කර අවසන්ව ඇති අතර එය මෙම වසර තුළ ගැසට් පත්‍රයේ පළ කිරීමට නියමිතව තිබේ. මේ හැර, සංචාරක සේවා පිළිබඳ රෙගුලාසි 8 ක් කෙටුම්පත් කර අවසාන කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත යවා ඇත.

සංචාරක ව්‍යාපාරයට අදාළ සෑම ආයතනයක්ම නෛතික රාමුවක් යටතේ පවත්වා ගෙන යෑම සඳහා නීති අංශය මගින් බලාත්මක කිරීමේ ඒකකයක් ද ස්ථාපනය කර ඇත. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අයත් නිවාඩු නිකේතන මෙහෙයවීමට සහ කළමනාකරණය කිරීමට කළමනාකරණ සමාගමක් සංස්ථාපනය කිරීම සඳහා නෛතික සමාගමක් තෝරා ගෙන තිබේ.

9. මූල්‍ය පිළිබඳ විශේෂ අවස්ථා

| මූල්‍ය පිළිබඳ විශේෂ අවස්ථා - වෙනස්කම් ද සහිතව | | | |
|---|---------------|---------------|-------|
| මූල්‍ය කාර්යසාධනය පිළිබඳ විශේෂ අවස්ථා | 2017 (රු.) | 2016 (රු.) | වෙනස% |
| කොටුපළ බද්ද | 333,035,950 | 329,761,779 | 1 |
| සංචාරක සංවර්ධන බද්ද | 216,601,229 | 179,476,385 | 51 |
| ගාස්තු සහ බලපත්‍ර | 186,924,368 | 123,421,078 | 21 |
| නිවාඩු නිකේතන මෙහෙයවීම | -339,175,700 | (3,900,279) | -13 |
| වෙනත් ආදායම් | 65,437,350 | 49,178,126 | 33 |
| කාර්ය මණ්ඩල පිරිවැය | 197,005,633 | 105,394,162 | 87 |
| සැපයීම් සහ භාවිත කළ පාරිභෝගික භාණ්ඩ | 83,592,027 | 60,143,458 | 39 |
| වෙළඳාම සම්බන්ධ වියදම් | 89,203,117 | 86,168,720 | 4 |
| ක්ෂය කිරීම් සහ ක්‍රමක්ෂය කිරීමේ වියදම් | 28,211,979 | 38,526,864 | -27 |
| වෙනත් වියදම් | 1,543,932 | 1,426,785 | 8 |
| මූල්‍ය වියදම් | 935,895 | 2,777,550 | 66 |
| සාමාන්‍ය කොටස් | 4,441,345,127 | 4,035,450,056 | 7 |
| ජංගම අනුපාතිකය | 9 | 7 | |
| ක්ෂණික අනුපාතය | 9 | 7 | |

18 වන වගුව: වෙනස්කම් සහිතව මූල්‍ය පිළිබඳ විශේෂ අවස්ථා




19 වන වගුව: ආදායම සහ වියදම

9.1 කාර්යසාධනය පිළිබඳ විශේෂ අවස්ථා

| ක්‍රමෝපාය | අයවැයගත මුදල රු. මිලියන | තථ්‍ය මූල්‍ය අරමුණු ඉටු කර ගැනීම රු. මිලියන | භෞතික අරමුණු ඉටු කර ගැනීම % | මූල්‍ය අරමුණු ඉටු කර ගැනීම % |
|--|-------------------------|---|-----------------------------|------------------------------|
| සංචාරක නිෂ්පාදන විවිධාංගීකරණය කිරීම | 15.1 | 1.08 | 58.18 | 7.15 |
| උපකාරක ප්‍රතිපත්ති සහ රෙගුලාසි | 29.52 | 2.84 | 45 | 9.62 |
| සංචාරක කලාප සංවර්ධනය | 111.66 | 65.7 | 38.68 | 58.83 |
| දේශීය සංචාරක කර්මාන්තය | 1,310.06 | 106.54 | 55.58 | 8.13 |
| තිරසාර සංචාරක ව්‍යාපාරය නිර්මාණය කිරීම | 10 | | | |
| ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සඳහා අන්තර්ජාතික අත්දැකීම් ලබා දීම | 55.7 | 17.05 | 82.22 | 30.61 |
| මානව සම්පත්, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය සහ පරිග්‍රහ සඳහා සේවා සැපයීම | 447.78 | 172.43 | 54.68 | 38.5 |
| | 1,979.82 | 365.64 | | |

20 වන වගුව: කාර්යසාධනය පිළිබඳ විශේෂ අවස්ථා



කාර්ය සාධනය පිළිබඳ විශේෂ අවස්ථා පයි සටහන් මගින් වන වගුව : 23

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වාර්ෂික ගිණුම - 2017



ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය



පටුන

| | පිටු අංක |
|--|----------|
| මූල්‍ය තත්ත්වය ප්‍රකාශනය | 37-38 |
| අදායම් ප්‍රකාශය | 39 |
| මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශය | 40 |
| හිමිකම් ප්‍රකාශයේ වෙන්ස්වීම් | 41 |
| ගිණුම් සටහන් | 42-56 |
| ඇමුණුම් | |
| දේශීය සංචාරක නිකේතන සහ තානායම් මෙහෙයුම් කටයුතු | |
| නිකේතන මෙහෙයුම් සාරාංශය | 56 |
| දේශීය සංචාරක හා නිකේතන | |
| කතරගම | 57 |
| නුවර එළිය | 58 |
| බණ්ඩාරවෙල | 59 |
| අනුරාධපුර | 60 |
| ජාතික නිවාඩු නිකේතන | |
| බෙන්තොට | 61 |
| පොළොන්නරුව/කල්කඩා | 62 |

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
2017 දෙසැම්බර් 31 දිනට
මූල්‍ය තත්ව ප්‍රකාශය

| වත්කම් | සටහන | 2017 රු. | 2016 රු. |
|-----------------------------|------|----------------------|----------------------|
| වත්කම් | | | |
| ජංගම වත්කම් | | | |
| මුදල් හා මුදල් සමාන දෑ | 4 | 1,298,200,564 | 1,080,158,814 |
| වෙළඳ හා වෙළඳ ලැබිය යුතු තොග | 5 | 501,084,787 | 401,157,921 |
| අනෙකුත් ජංගම වත්කම් | 6 | 390,775,725 | 282,991,117 |
| මුළු ජංගම වත්කම් | | 2,192,404,392 | 1,766,574,165 |

| | | | |
|------------------------------------|-----|----------------------|----------------------|
| ජංගම නොවන වත්කම් | | | |
| දේපල, පිළියත හා උපකරණ | 7.1 | 2,018,341,813 | 2,117,576,408 |
| නොනිම් වැඩ | 8 | 340,100,479 | 315,476,031 |
| අස්පාශ්‍ය වත්කම් (සංවර්ධන පිරිවැය) | 7.2 | 107,445,505 | 33,016,065 |
| පුස්තකාල පොත් | | 1,880,781 | 1,880,781 |
| දිගු කාලීන ආයෝජන | 9 | 80,113,238 | 79,272,664 |
| මුළු ජංගම නොවන වත්කම් | | 2,547,881,816 | 2,547,221,949 |
| මුළු වත්කම් | | 4,740,286,208 | 4,313,796,114 |

| | | | |
|----------------------------|------|--------------------|--------------------|
| වගකීම් | | | |
| ජංගම වගකීම් | | | |
| වෙළඳ හා වෙළඳ ගෙවිය යුතු දෑ | 10 | 190,993,130 | 134,309,287 |
| එකතු කල අගය මත බදු (VAT) | | 4,423,106 | 213,964 |
| ගෙවියයුතු ආදායම් බදු | | - | 6,178,695 |
| කලින් ලද අයහාරය | | 4,127,139 | 27,372,859 |
| උපචිත වියදම් | | 45,725,364 | 45,848,699 |
| කල්බදුහිමියන් | 11.1 | 1,649,303 | 8,568,530 |
| මුළු ජංගම වගකීම් | | 246,918,042 | 222,492,034 |

| | | | |
|-------------------------------------|------|----------------------|----------------------|
| ජංගම නොවන වගකීම් | | | |
| විග්‍රාම පාරිකෝෂිකය සඳහා ප්‍රතිපාදන | 12 | 52,023,039 | 54,204,721 |
| කල්බදුහිමියන් | 11.2 | - | 1,649,303 |
| මුළු ජංගම නොවන වගකීම් | | 52,023,039 | 55,854,024 |
| ශුද්ධ වත්කම් | | 4,441,345,127 | 4,035,450,056 |

| | | | |
|--------------------------|--|----------------------|----------------------|
| ශුද්ධ වත්කම් | | | |
| රාජ්‍ය ගිණුම | | 14,272,174 | 14,272,174 |
| ප්‍රග්ධන සංචිත | | (243,736,884) | (243,736,884) |
| කල්පිටිය හිමිකම | | 46,736,460 | 93,480,042 |
| ප්‍රත්‍යාගණන සංචිතය | | 945,835,504 | 945,835,504 |
| ප්‍රාග්ධන දායකත්වය | | 1,636,043,833 | 1,636,043,833 |
| අයහාර ගිණුම | | 2,040,505,019 | 1,587,866,366 |
| නිදන් අරමුදල | | 759,021 | 759,021 |
| සංචාරක අරමුදල | | 930,000 | 930,000 |
| මුළු ශුද්ධ වත්කම් | | 4,441,345,127 | 4,035,450,056 |

පිටු අංක 42 සිට 47 දක්වා ඇති ගිණුම් ප්‍රතිපත්ති හා 48 පිටුවේ සිට 62 දක්වා ඇති සටහන් යනු මෙම මූල්‍ය ප්‍රකාශන වල අත්‍යවශ්‍ය කොටසකි. මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම වේ. මෙම මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර ඒ වෙනුවෙන් අත්සන් තබන ලදී.


 පී. යූ. රත්නායක
 අධ්‍යක්ෂ ජනරාල්
 ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය


 සම්පත්. ගනේපලආරච්චි
 අධ්‍යක්ෂ/මූල්‍ය කළමනාකරණ
 ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය


 කාවන් රත්නායක
 සහාපති
 ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
2017 දෙසැම්බර් 31න් අවසන් වන කාලච්ඡේදය සඳහා
විස්තීර්ණ ආදායම් ප්‍රකාශය

| සටහන | 2017 රු. | 2016 රු. |
|-------------------------------------|--------------------|--------------------|
| ආදායම් | | |
| අපගමන බදු | 13 333,035,950 | 329,761,779 |
| සංචාරක සංවර්ධන බදු | 14 216,601,229 | 179,476,385 |
| ගාස්තු හා බලපත්‍ර ගාස්තු | 15 186,924,368 | 123,421,078 |
| නිකේතන මෙහෙයුම් උෞණතාවය | 16 (3,391,757) | (3,900,279) |
| වෙනත් ආදායම් | 17 65,437,350 | 49,178,126 |
| මුළු ආදායම් | 798,607,140 | 677,937,088 |
| වියදම් | | |
| වැටුප් , වේතන හා සේවක ප්‍රතිලාභ | 18 197,005,633 | 105,394,162 |
| සැපයුම් හා භාවිතාකල පාරිභෝජණය කල දෑ | 19 83,592,027 | 60,143,458 |
| වෙළඳ වියදම් | 20 89,203,117 | 86,168,720 |
| ක්‍ෂයවීම් හා ක්‍රමක්ෂය - වියදම් | 28,211,979 | 38,526,864 |
| වෙනත් වියදම් | 21 1,543,932 | 1,426,785 |
| මූල්‍ය වියදම් | 22 935,895 | 2,777,550 |
| මුළු වියදම් | 400,492,583 | 294,437,539 |
| බදු පෙර කාලපරිච්ඡේදය සඳහා අතිරික්තය | 398,114,557 | 383,499,550 |
| බදු වියදම් | 12,575,899 | 9,601,641 |
| කාලච්ඡේදයේ අතිරික්තය | 385,538,658 | 373,897,908 |

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
2017 දෙසැම්බර් 31ට අවසන් වන වර්ෂය සඳහා
මුදල් ප්‍රවාහ ප්‍රකාශය

| | 2017 (රු.) | 2016 (රු.) |
|--|----------------------|----------------------|
| මෙහෙයුම් ක්‍රියාකාරකම්හි මුදල් ප්‍රවාහයන් (F) | | |
| බදු පෙර කාලපරිච්ඡේදය සඳහා අතිරික්තය | 398,114,557 | 373,897,908 |
| ගැලපුම් | | |
| ක්‍ෂයවීම් | 28,211,979 | 74,356,763 |
| විනිමය අලාභ | 2,226 | |
| අවිනිශ්චිත පොලී වියදම | 771,724 | 1,669,456 |
| අඩමාණ ණය සඳහා ප්‍රතිපාදන ඇස්තමේන්තු නිවැරදි කිරීම් | 49,308 | 1,279,718 |
| පෙර වසරේ සංචාරක සංවර්ධන බදු ගැලපීම් | (5,176,908) | 1,435,607 |
| උපවිත වියදම් ප්‍රතිවර්තන ගැලපීම් 2016 | (10,550,022) | |
| සේවක ණය හා තැන්පතු පොලී | (584,499) | (571,126) |
| වත්කම් විකිණීමේ ලාභ හා අලාභ | (4,301,578) | (4,805,362) |
| බැංකු පොලී ලැබීම් | (44,423,748) | (33,540,449) |
| ලාභාංශ ලැබීම් | (400,000) | |
| පාරිභෝගික වෙන්කිරීම | 4,019,114 | (32,382,404) |
| කාරක ප්‍රාග්ධන වෙනස්කම් වලට පෙර මෙහෙයුම් අතිරික්තය | 365,732,153 | 418,434,648 |
| කාරක ප්‍රාග්ධන වෙනස්කම් | | |
| (වැඩිවීම/අඩුවීම) තොග | (77,004) | 121,168 |
| (වැඩිවීම/අඩුවීම) වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු දෑ | (99,926,866) | (87,235,288) |
| (වැඩිවීම/අඩුවීම) අනෙකුත් ජංගම වත්කම් | (107,784,608) | (97,822,119) |
| (වැඩිවීම/අඩුවීම) වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දෑ | 56,683,843 | (35,270,717) |
| (වැඩිවීම/අඩුවීම) ගෙවිය යුතු එකතු කළ අගයමත බදු | 4,209,142 | (2,077,465) |
| වැඩිවීම/අඩුවීම) අත්තිකාරම් ලෙස ලද අයහාරය | (23,245,720) | (1,753,081) |
| (වැඩිවීම/අඩුවීම) උපවිත වියදම් | (432,349) | (170,573,562) |
| මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ මුදල් ප්‍රවාහය | 195,158,592 | 178,228,628 |
| පාරිභෝගික ගෙවීම් | (6,200,796) | (2,795,731) |
| බදු ගෙවීම් | (18,754,594) | (24,955,390) |
| මෙහෙයුම් ක්‍රියාකාරකම් බැවින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය | 170,203,202 | 161,909,983 |
| ආයෝජන ක්‍රියාකාරකම් හි මුදල් ප්‍රවාහය (F) | | |
| කාර්යය මණ්ඩල ණය හා තැන්පතු පොලී | 584,499 | 571,126 |
| දේපල, පිරිසත හා උපකරණ මිලදී ගැනීම | (33,363,038) | (131,365,621) |
| දේපල, පිරිසත හා උපකරණ විකිණීම | 68,100,624 | 4,805,362 |
| ලාභාංශ ලැබීම් | 400,000 | |
| දිගුකාලීන ආයෝජන වැඩිවීම | (840,573) | (863,955) |
| නොනිමි වැඩ - ප්‍රාග්ධනමය | (24,624,448) | |
| බැංකු පොලී ලැබීම් | 44,423,748 | 33,540,449 |
| ආයෝජන ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය | 54,680,812 | (93,312,638) |
| මූල්‍ය ක්‍රියාකාරකම්හි මුදල් ප්‍රවාහයන් (F) | | |
| කල්පිරිය හිමිකමේ වැඩිවීම | 2,497,991 | 2,406,663 |
| මූල්‍ය කල්බදු වාරික ගෙවීම් | (9,340,254) | (8,136,915) |
| මූල්‍ය ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය | (6,842,263) | (5,730,252) |
| කාලච්ඡේදයේ මුදල් හා මුදල් වලට සමාන දෑ හි ශුද්ධ වෙනස | 218,041,751 | 62,867,092 |
| කාලපරිච්ඡේද ආරම්භයේ මුදල් හා මුදල් වලට සමාන දෑ | 1,080,158,814 | 1,017,291,721 |
| කාලපරිච්ඡේද අවසානයේ මුදල් හා මුදල් වලට සමාන දෑ | 1,298,200,564 | 1,080,158,814 |

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
2017 දෙසැම්බර් 31 අවසන් වන වර්ෂය සඳහා ගිණිකම් වෙනස්වීමේ ප්‍රකාශනය

| රාජ්‍ය ගිණුම් | ප්‍රාග්ධන සංචිතය | කල්පිත ගිණිකම් | ප්‍රත්‍යාගණන සංචිතය | ප්‍රශ්න දායකත්වය | අයහාර ගිණුම් | නිදන් අවශේෂ | සංචාරක අවශේෂ | එකතුව |
|---|--------------------------|----------------|---------------------|------------------|---------------|-------------|--------------|---------------|
| 2017 ජනවාරි 01 වන දිනට ශේෂය | 14,272,174 (243,736,884) | 93,480,042 | 945,835,504 | 1,636,043,833 | 1,587,865,166 | 759,021 | 930,000 | 4,035,448,856 |
| පූර්ව කාලපරිච්ඡේද ගැලපීම | | | | | | | | |
| සංචාරක සංවර්ධන වියදම් මාරු කිරීම | | | | | (47,494,319) | | | (47,494,319) |
| සංවර්ධන පිරිවැයෙහි සමුක්ෂිත ක්ෂය මාරු කිරීම | | | | | | | | |
| 2017 ජනවාරි 01 වන දිනට ගැලපුම් | 14,272,174 (243,736,884) | 93,480,042 | 945,835,504 | 1,636,043,833 | 1,654,966,361 | 759,021 | 930,000 | 4,102,550,051 |
| 2017 වර්ෂයේ ගැලපීම් | | | | | | | | |
| ගිණිකම්හි වෙනස්වීම් | | 28,595,894 | | | | | | |
| ක්ෂුද්‍ර ගිණිකමෙහි වෙනස්වීම් | | (75,339,475) | | | | | | |
| 2017 වර්ෂයේ ලාභය | | | | | 385,538,658 | | | 358,538,658 |
| 2017 දෙසැම්බර් 31 දිනට ශේෂය | 14,272,174 (243,736,884) | 46,736,461 | 945,835,504 | 1,636,043,833 | 2,040,505,019 | 759,021 | 930,000 | 4,441,345,128 |

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
2016 දෙසැම්බර් 31 අවසන් වන වර්ෂය සඳහා ගිණිකම් වෙනස්වීමේ ප්‍රකාශනය

| රාජ්‍ය ගිණුම් | ප්‍රාග්ධන සංචිතය | කල්පිත ගිණිකම් | ප්‍රත්‍යාගණන සංචිතය | ප්‍රශ්න දායකත්වය | අයහාර ගිණුම් | නිදන් අවශේෂ | සංචාරක අවශේෂ | එකතුව |
|--|--------------------------|----------------|---------------------|------------------|----------------|-------------|--------------|---------------|
| 2015 ජනවාරි 01 වන දිනට ශේෂය | 14,272,174 (243,736,884) | 88,797,591 | 945,835,504 | 1,636,043,833 | 924,204,395 | 759,021 | 930,000 | 3,367,105,635 |
| කලින් පෙර වර්ෂයේ ගැලපීම් | | | | | (17,738,127) | | | (17,738,127) |
| කලින් පෙර වර්ෂයේ ගැලපීම් E.S.C. ආදායම් බදු වලට නිලධී කිරීම | | | | | 1,738,958 | | | 1,738,958 |
| ක්ෂය නැවත ලියා හැරීම | | | | | (252,171) | | | (252,171) |
| සුභ සාධක සංගමයෙන් ලැබිය යුතු දෑ | | | | | 1,435,607 | | | 1,435,607 |
| 2015 ජනවාරි 01 වන දිනට ගැලපුම් ශේෂය (සටහන් අංක 3.15 (අ)) | 14,272,174 (243,736,884) | 88,797,591 | 945,835,504 | 1,636,043,833 | 909,388,662 | 759,021 | 930,000 | 3,352,289,902 |
| වසරේ ලාභය | | | | | 308,312,524 | | | 308,312,524 |
| ක්ෂය නැවත ලියා හැරීම | | | | | (30,288.79) | | | (30,289) |
| පෙර වර්ෂයේ ගැලපීම් - ආදායම් බදු | | | | | (4,187,693.94) | | | (4,187,694) |
| පෙර වර්ෂයේ ගැලපීම් E.S.C. ආදායම් බදු වලට නිලධී කිරීම | | | | | 485,254.03 | | | 485,254 |
| පොලී ආදායම් | | 2,257,787 | | | | | | 2,257,787 |
| 2016 ජනවාරි 01 වන දිනට ගැලපුම් ශේෂය (සටහන් අංක 3.15 (ඕ)) | 14,272,174 (243,736,884) | 91,073,378 | 945,835,504 | 1,636,043,833 | 1,213,968,458 | 759,021 | 930,000 | 3,659,145,484 |
| වසරේ ලාභය | | | | | 373,897,908 | | | 373,897,908 |
| පොලී ආදායම් | | 2,406,663 | | | | | | 2,406,663 |
| 2016 දෙසැම්බර් 31 දිනට ශේෂය | 14,272,174 (243,736,884) | 93,480,041 | 945,835,504 | 1,636,043,833 | 1,587,866,366 | 759,021 | 930,000 | 4,035,450,056 |

ගිණුම් වලට සටහන්

1. පොදු තොරතුරු

නම

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන සේවා අංශයක් වන සංචාරක කර්මාන්තයේ ප්‍රමුඛතම ආර්ථික සංවර්ධන ආයතනයයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහයෝගිතාව, නවෝත්පාදන හා විශිෂ්ටත්වය මගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ පුළුල් දැක්මක් සහිතව විශිෂ්ටතමයා ලෙසින් හඳුනාගනී.

තෛතික පසුබිම

2005 අංක 38 දරන සංචාරක පනතින් සංස්ථාපිත ව්‍යවස්ථාපිත ආයතනයකි.

ප්‍රධාන කාර්යාලයේ ලිපිනය

අංක.80, ගාලු පාර, කොළඹ - 03

දේශීය නිවාඩු නිකේතන ස්ථානය - දේශීය සංවර්ධන

අනුරාධපුර, බණ්ඩාරවෙල, බෙන්තොට, කතරගම සහ නුවරඑළිය

ජාතික නිවාඩු නිකේතන - සේවා සහ කුලී ආදායම් උත්පාදන

පාසිකුඩා, කුවිවෙලි, කල්පිටිය, බෙන්තොට, ගිරිතලේ, පොලොන්නරුව සහ යාල

2. සකස් කිරීමේ පදනම

ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන සකස් කර ඇත. මූල්‍ය ප්‍රකාශනවලට බලපාන උද්ධමන සාධක සඳහා කිසිදු ගැලපීමක් සිදු කර නොමැත.

2.01 ඉදිරිපත් කිරීම හා ව්‍යාවහාරික මුදල්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රුපියල් වලින් (රු.) ඉදිරිපත් කර ඇති අතර මූල්‍ය තොරතුරු ආසන්න රුපියලට වටලා ඇත.

2.02 අඛණ්ඩතාවය

මූල්‍ය ප්‍රකාශන අඛණ්ඩතාවය පදනම් කරගෙන සකස් කර ඇත.

3. වත්කම් අගය කිරීම හා ඒවායේ මිණුම් පදනම

3.01 ඉන්වෙන්ට්‍රි/තොග

තොග පිරිවැය සහ ශුද්ධ උපලබ්ධික අගය යන දෙකෙන් අඩු අගයට මැනිය යුතු වේ.

3.02 ක්ෂය වීම්

(a) වත්කම් වල පිරිවැය හෝ ප්‍රත්‍යාගණිත අගය මත සරල මාර්ග ක්‍රමයට ක්ෂය කර ඇත.

| | | | |
|------------------------|---|-------|----------|
| ඉඩම් | - | | |
| ගොඩනැගිලි | - | 5% | :වසර 20* |
| මාර්ග හා සම්බන්ධිත වැඩ | - | 12.5% | :වසර 08* |
| ජල සැපයුම් ජල ප්‍රවාහන | - | 12.5% | :වසර 08* |
| විදුලි සවිකිරීම් | - | 12.5% | :වසර 08* |

| | | | |
|-----------------------------|---|---------|----------|
| දුරකථන සවිකිරීම් | - | 12.5% | :වසර 08* |
| උපාංග සවිකිරීම් | - | 10% | :වසර 10* |
| ලී බඩු | - | 10% | :වසර 10* |
| විවිධ උපකරණ | - | 10% | :වසර 10* |
| පිරියත හා යන්ත්‍රෝපකරණ | - | 20% | :වසර 05* |
| මෝටර් වාහන | - | 20% | :වසර 05* |
| දත්ත සැකසුම් උපකරණ | - | 20% | :වසර 05* |
| විදුරු භාණ්ඩ හා පිගන් භාණ්ඩ | - | 33 1/3% | :වසර 03* |
| හැඳි, ගැරුප්පු, රිදි භාණ්ඩ | - | 25% | :වසර 04* |
| ඇතිරිලි | - | 50% | :වසර 02* |
| යෙදවුම් මෘදුකාංග | - | 50% | :වසර 02* |
| සංවර්ධන වියදම් | - | 10% | :වසර 10* |

ක්ෂය කිරීම ආරම්භ කරන්නේ වත්කම් භාවිතයට ගැනීමට පවතින අවස්ථාවේ සිටය.

(ආ) යෙදවුම් මෘදුකාංගය MS කාර්යාලීය මෘදුකාංගය සහ බලපත්‍ර ලියාපදිංචි කිරීමට යොදන මෘදුකාංගය මෙයට ඇතුළත් වේ.

(ඇ) ඉඩම් තක්සේරු කිරීම් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අයත් සියළු ඉඩම් ප්‍රත්‍යාගණනය කිරීම රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව යටතේ සිදුකරමින් පවතී. ප්‍රත්‍යාගණනය අවසන් කිරීමෙන් ලැබෙන නව වටිනාකම් ගිණුම් වලට ඇතුළත් කිරීමට අපේක්ෂා කෙරේ.

3.03 කල්බදු පදනම මත වත්කම්

(අ) මෙහෙයුම් කල්බදු මත ඉඩම් රජයට අයත් ඉඩම් හා නිවාඩු නිකේතන රජයේ පිළිවෙත් අනුගමනය කිරීමෙන් පසු විධිමත් කල්බදු ගිවිසුමකට ඇතුළු වීමෙන් මෙහෙයුම් කල්බදු පදනම මත බදු දී ඇත.

1995 ජූලි 12 දිනැති ජනාධිපති චක්‍රලේඛය අනුව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද තක්සේරුව මත ඉඩම්වල වටිනාකමෙන් 4% කට (SEL/A/4/34) සමාන අගයක් මාසික කුලිය ලෙස ගණනය කෙරේ. සරළ මාර්ග ක්‍රමය මත පදනම්ව මෙහෙයුම් කල්බදු ආදායම් ප්‍රකාශයට හඳුනා ගැනේ.

(ආ) මූල්‍ය කල්බදු 2014 මුදල් වර්ෂය තුළ ලංකා බැංකුව විසින් සපයනු ලබන මූල්‍ය කල්බදු පහසුකම යටතේ අධිකාරිය මෝටර් රථ පහක් (05) ලබා ගත්තේය. කල්බදු කාලය වසර හතරකි (මාස 48). කල්බදු වත්කම් ඒවායේ සාධාරණ අගය මත පදනම්ව මූල්‍ය ප්‍රකාශණවල හඳුනාගෙන ඇත.

කල්බදු මෝටර් රථයන්හි 2017 දෙසැම්බර් 31 දිනට ධාරණ අගයන් පහත පරිදි වේ.

| වාහන | පිරිවැය | සමුච්චිත ක්ෂය | 2017.12.31 දිනට ධාරණ අගය |
|--------------------------------|------------------|------------------|--------------------------|
| මිටිපුබ්බි ඩබල් කැබ් රථය | 6,962,441 | 5,569,953 | 1,392,488 |
| ටොයොටා හයිප්ස් වැන් රථ ඒකක 3යි | 21,155,643 | 16,924,520 | 4,231,123 |
| ටොයොටා කොරෝලේලා කාර් රථය | 6,961,311 | 5,569,049 | 1,392,262 |

කල්බදු වත්කම් වලට අදාළ 2017 දෙසැම්බර් 31 දිනට අවම කල්බදු ගෙවීම් පහත පරිදි වේ.

| වාහන | අවම කල්බදු ගෙවීම් |
|--------------------------------|-------------------|
| මිටිපුබ්බි ඩබල් කැබ් රථය | 12,173 |
| ටොයොටා හයිප්ස් වැන් රථ ඒකක 3යි | 1,305,206 |
| ටොයොටා කොරෝලේලා කාර් රථය | 426,538 |
| එකතුව | 1,743,917 |

3.04 අඩමාණ ණය සඳහා ප්‍රතිපාදන

වෙළෙඳ හා අනෙකුත් දෑ වල වටිනාකමින් කුලී අත්තිකාරම් අඩුකල පසු සහ පසුගිය ගෙවීම් රටාව සැලකිල්ලට ගනිමින් අඩමාණ ණය සඳහා පහත පරිදි ගණනය කර ඇත.

| | | |
|-------------------------------|---|-----|
| වර්ෂ 1 කට වැඩි වර්ෂ 2ට නොවැඩි | - | නැත |
| වර්ෂ 2ට වැඩි වර්ෂ 3ට නොවැඩි | - | 05% |
| වර්ෂ 3ට වැඩි වර්ෂ 4ට නොවැඩි | - | 25% |
| වර්ෂ 4 කට වැඩි | - | 50% |

3.05 අසම්භාව්‍ය වගකීම්

S.L.P.S.A.S.8 ප්‍රකාරව හෙළිදරව් කිරීම් සඳහා අසම්භාව්‍ය වගකීම් කිසිවක් නොමැත.

3.06 බදුකරණය

1979 අංක 28 දරණ දේශීය ආදායම් පනතේ අංක 8 (අ) වගන්තිය යටතේ ආදායම් බදු බද්දෙන් නිදහස් කර ඇත. කෙසේ වෙතත් 2002 අංක 10 දරන දේශීය ආදායම් සංශෝධන පනත අනුව පොලී සහ ලාභාංශ ආදායම මත ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය බද්දට යටත් වේ.

3.07 විදේශ විනිමය ගනුදෙනු

මෙම ගනුදෙනු පහත දැක්වෙන අනුපාත මත පරිවර්ථනය වේ.

| | | |
|------------------|---|-------|
| ලැබීම් සහ ගෙවීම් | - | සත්‍ය |
| ප්‍රේෂණය | - | සත්‍ය |

3.08 වත්කම් ප්‍රාග්ධනීකරණය

2016 වර්ෂය තුළදී කිසිදු වත්කමක් ප්‍රාග්ධනගත කර නොමැත.

සංවර්ධන පිරිවැය

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධන උදෙසා කරනු ලබන සංවර්ධන කටයුතු වලට අදාළව දරන ලද පිරිවැය "සංවර්ධන පිරිවැය" නමින් ජංගම නොවන වත්කම් ලෙස ගිණුම් තුළ වාර්තා කිරීමටද අවුරුදු 10 ක කාලයක් තුළ මෙම වියදම ආදායමට එරෙහිව කපාහැරීම ද මේ දක්වා ආයතන විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිය විය. 2017 වර්ෂය තුළ මෙම ගිණුම්කරණ ප්‍රතිපත්තිය වෙනස්කිරීමට ලක්කළ අතර නව ගිණුම් දෙකකින් පහත සඳහන් ආකාරයෙන් එම වියදම් වාර්තාකරණය සිදුකරන ලදී.

- 01 සංචාරක කලාප සංවර්ධන වියදම් ගිණුම
- 02 සංචාරක කලාප සංවර්ධන අත්තිකාරම් ගිණුම

ඒ අනුව 2017 වර්ෂය තුළ ඉහත සඳහන් කල ගිණුම් දෙකට පහත සඳහන් වටිනාකම් මාරු කර ඇත.

- සංචාරක කලාප සංවර්ධන වියදම් ගිණුමට රු.6,000,000
- සංචාරක කලාප සංවර්ධන අත්තිකාරම් ගිණුමට රු.250,963,539

3.09 දායක සැලැස්ම

නිශ්චිත දායක මුදල් සැලැස්මක් යනු යම් ආයතනයකින් ස්ථාවර දායක මුදලක් වෙනම ආයතනයකට ගෙවන සහ එම මුදල් වලින් ඉවත් වූ සේවකයින්ට ගෙවන ප්‍රතිලාභ සැලසුමකි. සේවයේ නියුක්තව සිටි පරිච්ඡේදයට අදාළව මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශයන්හි සේවක

ප්‍රතිලාභ, ප්‍රතිලාභ ලෙස අර්ථ දක්වන ලද දායකත්ව සැලසුම් වලට දායකවීම සඳහා වගකීම් හඳුනා ගැනේ.

- (අ) සේවක අර්ථසාධක අරමුදල (E.P.F.)
එක් එක් සේවකයාගේ වැටුප අනුව අනුමත අර්ථසාධක අරමුදල සඳහා අධිකාරිය සහ සේවකයින් පිළිවෙලින් 15% සහ 10% ක් බැගින් දායක වේ.
- (ආ) සේවක භාරකාර අරමුදල (E.T.F.)
අධිකාරිය විසින් සේවක භාරකාර අරමුදලට වැටුපෙන් 3% ක දායකත්වයක් සපයයි.

3.10 අත්තිකාරම්

| ව්‍යාපෘති | ආරම්භක අත්තිකාරමක් | | වත්කම් ශේෂය |
|--|--------------------|------------|-------------|
| ඉඩම් අත්පත් කර ගැනීම-දෙද්දව ව්‍යාපෘතිය-(1) | 30,000,000 | - | 10,391* |
| ඉඩම් අත්පත් කර ගැනීම-දෙද්දව ව්‍යාපෘතිය-(2) | 104,040,000 | - | 20,006,004* |
| ඉඩම් අත්පත් කර ගැනීම-කල්පිටිය ඩව්බේ-(3) | 41,000,000 | 22,812,881 | 63,812,881 |

පෞද්ගලික පාර්ශවයන්ගෙන් ඉඩම් ලබාගැනීම සඳහා බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වෙත රුපියල් 30,000,000 ක අත්තිකාරම් මුදලක් ලබා දී ඇත. ඉඩම් අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය ඉඩම් හා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ උපදේශනය මත ප්‍රාදේශීය ලේකම් විසින් සිදු කර ඇත.

අනෙක් අත්තිකාරම් රුපියල් 41,000,000 ක් වූ අතර, එය කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පෞද්ගලික පාර්ශවයන්ගෙන් ඉඩම් අත්පත් කර ගැනීම සඳහා මුදා හරින ලදී. කල්පිටිය ප්‍රාදේශීය ලේකම් විසින් ඉඩම් හා මිනින්දෝරු අමාත්‍යාංශයේ සහාය ලබාගෙන පෞද්ගලික අංශයේ ඉඩම් අත්පත් කරගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

2016 වර්ෂය තුළ දෙද්දව සංචාරක සංවර්ධන ව්‍යාපෘතියෙහි අත්පත් කරගත් ඉඩම් සඳහා ඉතිරි මුදල වන රුපියල් 104,040,000 ක මුදලක් බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වෙත මුදා හැර ඇත.

සටහන

ප්‍රාදේශීය ලේකම් ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සහ හිමිකාරිත්වය තහවුරු කරන ලද ඉඩම් හිමියන් සඳහා වන්දි ගෙවීම සිදු කිරීමත් ඉතිරි ඉඩම් සඳහා ගෙවීම් කිරීමටත් නියමිතව පවතී.

සමස්ථ අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය නිම කිරීමෙන් පසු ප්‍රාදේශීය ලේකම් විසින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙත ඉඩම් පැවරුම සිදු කෙරෙනු ඇත.

(අ) දෙද්දව ව්‍යාපෘතිය

| | අත්තිකාරම් (1) රු. | අත්තිකාරම් (2) රු. |
|---|--------------------|--------------------|
| නිදහස් කර ඇති අගය | 30,000,000 | 104,035,233 |
| 2017 පෙබරවාරි දක්වා වැය කර ඇති ප්‍රමාණය | (29,896,698) | (48,784,684) |
| 2017 පෙබරවාරි පොදු අරමුදලක් සඳහා මාරු කල අගය | 10,391 | 55,250,549 |
| පොදු අරමුදලට මාරු කිරීමෙන් පසු වියදම් | - | (35,244,545) |
| 2017 දෙසැම්බර් 31 දිනට ප්‍රාදේශීය ලේකම්ගේ බෙන්තොට පොදු අරමුදලෙහි ශේෂය | 10,391 | 20,006,004 |

3.11 ආයෝජන
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් 1991 දී රු.මිලියන 4ක් ආයෝජනයක් (එක් කොටසක් රු.10 x කොටස් 400,000) ටාජ් එක්සෝටෝටා සමාගමෙහි සිදු කර ඇති අතර එම සමාගමේ කොටස් ලැයිස්තුගත කර නොමැත. කොටසක ශුද්ධ වටිනාකම රු.13.82 ක් විය.

මෙයට අමතරව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් රු.750,000 ක් ශ්‍රී ලංකා සංචාරක හෝටල් පුහුණු පුද්ගලික සමාගමෙහි ආයෝජනය කර ඇති අතර එම සමාගම වර්තමානයේ, තම මෙහෙයුම් කටයුතු පවත්වාගෙන නොයන අතර පවතින තොරතුරු අනුව ඇවර කිරීමකට ලක් කිරීමට නියමිතව පවතී.

3.12 සම්බන්ධිත පාර්ශව ගනුදෙනු
හෙළිදරව් කිරීම සඳහා කිසිදු සම්බන්ධිත පාර්ශව ගනුදෙනුවක් නොපවතී.

3.13 කෙරිගෙන යන වැඩ
කෙරිගෙන යන වැඩ වලින් සමන්විත වනු ලබන්නේ ඉදිකිරීම් ව්‍යාපෘති මත වැයකල පිරිවැය වන රු.340,100,479 ක් වේ. (සටහන් අංක 8 බලන්න)

3.14 සන්සන්දනාත්මක තොරතුරු
පසුගිය වර්ෂයේ මූල්‍ය ප්‍රකාශයන් සමග සංසන්දනාත්මක මූල්‍ය තොරතුරු ලබා දී ඇත. පෙර වසරේ සංඛ්‍යා සහ වාක්‍ය බණ්ඩයන් වර්තමාන වසරට ඉදිරිපත් කිරීම අනුකූල වීම සඳහා අවශ්‍යතා මත නැවත සකස් කර ඇත.

3.15 හිමිකමෙහි වෙනස්වීම්
(අ) පූර්ව කාලපරිච්ඡේද ගැලපීම්

හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයෙහි පූර්ව කාලපරිච්ඡේද ගැලපීම් ලෙස හඳුනාගෙන ඇත්තේ සංචාරක සංවර්ධන වියදම හා ඊට එරෙහිව හඳුනාගෙන ඇති නැවත ගලපන ලද/ප්‍රතිවර්ථනය කරන ලද ක්‍රමඝෂය යන දෙකට අදාල ශුද්ධ වටිනාකම වන රු.67,101,195.00 ඉදිරියට ගෙන එන ලද රඳවාගත් ලාභයට ගැලපීමකි.

මේ හා සම්බන්ධ පෙර කාලපරිච්ඡේදයට අදාල මූල්‍ය කාර්යසාධන සංසන්දනාත්මක වටිනාකම් නැවත ප්‍රකාශ කිරීම සිදු කර නොමැත.

3.17 කල්පිටිය ව්‍යාපෘතිය
ව්‍යාපෘති ක්‍රියාකාරකම් සහ ව්‍යාපෘති කාර්යාලය පරිපාලනයට අදාලව ලැබූ අරමුදල් සහ ගෙවීම් පහත ප්‍රකාශනය පරිදි වේ. මෙම ව්‍යාපෘතියට අදාල සියළු වියදම් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලෙජරයෙහි "කෙරිගෙන යන වැඩ ගිණුම" තුළ වර්ගීකරණය කර ඇති අතර අරමුදල් ලැබීම් සහ ලංසු කැඳවීමේ ලිපි අලෙවියේ ආදායම පිළිවෙලින් රු.1,743,000 ක් සහ කොන්ත්‍රාත් මිලෙන් 1% කට ගණනය කල අගය වන රු.1,500,000 ක මුදලක් වර්ගීකරණ කර ඇති අතර ඒවා කල්පිටිය හිමිකම් ගිණුම තුළ සෘජුවම හඳුනාගෙන ඇත. ඊට අමතරව සියළුම වියදම් උපචිත පදනම යටතේ හඳුනා ගෙන ඇත.

ලැබීම්

| විස්තරය | මුදල රු. |
|---|------------|
| ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය | 45,680,603 |
| ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය | 47,500,000 |
| ශ්‍රී ලංකා සංචාරක හා හොටෙල් කළමනාකරණ ආයතනය | 1,800,000 |
| ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය | 600,000 |
| සීමිත කියුබෙ ලංකා ලෙජර ප්‍රොපට්ස්.(පුද්.)සමාගම - ලංසු මිලෙන් 1% | 1,000,000 |
| සීමිත සන් රිසෝට් ඉන්වෙස්ට්මන්ට් (පුද්). සමාගම - ලංසු මිලෙන් 1% | 500,000 |

| | |
|----------------------------------|-------------------|
| ලංසු ගාස්තුව රු.2000/- බැගින් වූ | 18,000 |
| ලංසු මුදල රු.25000/- බැගින් වූ | 1,725,000 |
| එකතුව | 98,823,603 |

වියදම්

| විස්තරය | මුදල රු. |
|---------------------------|--------------------|
| වැඩ සටහන/ව්‍යාපෘති වියදම් | 66,306,642 |
| පරිපාලන වියදම් | 32,672,763 |
| ප්‍රාග්ධන වියදම් | 1,807,049, |
| එකතුව | 100,786,454 |

3.18 වාර්තා කරන කාලපරිච්ඡේදයට පසු සිදුවීම්
 වාර්තා කරන කාලපරිච්ඡේදයට පසු සිදුවීම් ඒවායේ ප්‍රමණාත්මකභාවය සැලකිල්ලට ගනිමින් අවශ්‍ය පරිදි සුදුසු ගැලපීම් මූල්‍ය ප්‍රකාශන තුළ සිදුකර ඇත.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
2017 දෙසැම්බර් 31 ට අවසන් කාලසීමාව සඳහා
මූල්‍ය ප්‍රකාශන වලට සටහන්

04 අතැති මුදල් හා බැංකුගත මුදල්

| | 2017 (රු.) | 2016 (රු.) |
|--|----------------------|----------------------|
| අතැති මුදල් - සුළු මුදල් | 929,564 | 35,673 |
| බැංකු ගත මුදල් - ප්‍රධාන කාර්යාලය හා නිකේතන | 1,743,900 | (2,547,516) |
| බැංකු ගත මුදල් - අරමුදල් කළමනාකරණ ගිණුම | 1,295,495,405 | 1,082,638,960 |
| අතැති මුදල් - සුළු මුදල් (කල්පිටිය ව්‍යාපෘතිය) | 15,000 | 15,000 |
| බැංකු ගත මුදල් - (කල්පිටිය ව්‍යාපෘතිය) | 16,695 | 16,695 |
| අතැති මුදල් හා බැංකු ශේෂ වල එකතුව | 1,298,200,564 | 1,080,158,814 |

* බැංකු ගිණුමේ ඇති අරමුදල් දෛනික පදනම මත ලංකා බැංකුවේ අරමුදල් කළමනාකරණ ගිණුමක ආයෝජනය කර ඇත. උපයා ගත් පොළී මුදල සඳහා කරුණාකර අංක 17 සටහන බලන්න.

05 වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු දෑ

| | 2017 (රු.) | 2016 (රු.) |
|------------------------------------|--------------------|--------------------|
| වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු දෑ 5.01 | 376,332,015 | 323,061,347 |
| පල්දෝරු පද්ධති ලැබිය යුතු දෑ | 124,752,772 | - |
| හුවමාරු ලැබිය යුතු දෑ | - | 78,096,574 |
| එකතුව | 501,084,787 | 401,157,921 |

05.01 වෙළඳ අනෙකුත් ලැබිය යුතු දෑ

| | 2017 (රු.) | 2016 (රු.) |
|---|--------------------|--------------------|
| වෙළඳ ලැබිය යුතු දෑ | 62,694,204 | 45,330,449 |
| වෙනත් ලැබිය යුතු දෑ | 300,290,643 | 263,642,538 |
| සේවක ණය හා අත්තිකාරම් | 18,242,455 | 18,934,339 |
| උප එකතුව | 381,227,302 | 327,907,326 |
| අඩුකලා-බොල් ණය හා අඩුමාණ ණය සඳහා ප්‍රතිපාදන | (4,895,287) | (4,845,979) |
| එකතුව | 376,332,015 | 323,061,347 |

විස්තර සටහන

වෙළඳ සහ අනෙකුත් ලැබිය යුතු දෑ යටතේ පහත වටිනාකම් ඇතුළත් වේ.

| | 2017 (රු.) | 2016 (රු.) |
|---|-------------|-------------|
| වෙළඳ ණයගැතියන් | 62,694,204 | 45,330,449 |
| විවිධ ගැතියෝ | 4,688,558 | 8,348,355 |
| ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාලය | 68,817,469 | 24,448,523 |
| ශ්‍රී ලංකා සංචාරක හොටෙල් කළමනාකරණ ආයතනය | 8,196,422 | 5,849,528 |
| කල්පිටිය ව්‍යාපෘතිය | 83,682 | 83,682 |
| ජංගම ගිණුම - සංචාරක සංවර්ධන අරමුදල | 184,822,683 | 203,265,671 |
| ජල සේවාව - පාසිකුඩා | 23,227,328 | 11,247,165 |
| ණයගැතියෝ - ශ්‍රී ලංකා කඩදාසි සංස්ථාව | 9,627,113 | 9,627,113 |

| | | |
|--------------------------------|--------------------|--------------------|
| ජංගම ගිණුම - ප්‍රධාන කාර්යාලය | 42,631 | 42,631 |
| අගරු වෙක්පත් | 650,194 | 596,221 |
| ණයට විකුණුම් | 117,412 | 117,412 |
| ලැබිය යුතු වෙන්දේසි | 15,552 | 16,238 |
| උප එකතුව | 362,983,247 | 263,642,538 |
| උත්සව අත්තිකාරම් | 41,250 | 100,000 |
| විශේෂිත ණය | 1,594,395 | 1,864,295 |
| ආපදා ණය | 16,604,810 | 16,968,044 |
| විවිධ අත්තිකාරම් | 2,000 | 2,000 |
| උප එකතුව | 18,242,455 | 18,934,339 |
| අඩු - අඩමාණ ණය සඳහා ප්‍රතිපාදන | (4,895,287) | (4,845,979) |
| එකතුව | 376,330,415 | 323,061,347 |

අඩමාණ ණය සඳහා වෙන්කිරීම්

| | 2017 (රු.) | 2016 (රු.) |
|--------------------------|------------|------------|
| ආරම්භක ශේෂය | 4,845,979 | 3,566,262 |
| වසරේ (අධි)/උණ ප්‍රතිපාදන | 49,308 | 1,279,718 |
| අවසාන ශේෂය | 4,895,287 | 4,845,979 |

06. අනෙකුත් ජංගම වත්කම්

| | 2017 (රු.) | 2016 (රු.) |
|---|--------------------|--------------------|
| කලින් කරන ලද ගෙවීම් | 2,409,248 | 3,385,150 |
| අත්තිකාරම් - 6.01 | 379,050,563 | 269,905,805 |
| ලැබිය යුතු එකතු කල අගය මත බදු හා රඳවාගැනීමේ බදු | 232,182 | 594,240 |
| ලැබිය යුතු තැන්පතු | 9,083,732 | 9,105,922 |
| එකතුව | 390,775,725 | 282,991,117 |

06.01. අත්තිකාරම්

| | 2017 (රු.) | 2016 (රු.) |
|--|--------------------|--------------------|
| අත්තිකාරම් - වියදම් | 26,562,993 | 35,431,005 |
| අත්තිකාරම් - සංචාරක කලාප සංවර්ධන - ඉඩම් අත්කර ගැනීම (දෙද්දුව) | 69,124,675 | 69,124,675 |
| අත්තිකාරම් - සංචාරක කලාප සංවර්ධන - ඉඩම් අත්කර ගැනීම (කල්පිටිය) | 63,812,882 | 61,314,891 |
| අත්තිකාරම් - ඉඩම් අත්කර ගැනීම (දෙද්දුව) F/Y 2016) | 104,035,234 | 104,035,234 |
| වෙනත් අත්තිකාරම් - සංචාරක කලාප සංවර්ධන | 115,514,778 | |
| එකතුව | 379,050,563 | 269,905,805 |

දේපල පිරිසක හා උපකරණ සටහන අංක 07.01

| සටහන | කේතය | විස්තරය | 2017.01.01 දිනට ශේෂය | එකතු කිරීම් 2017 | මැරු කිරීම්/ ගැලපීම් | 2017.12.31 දිනට ශේෂය | 2017.01.01 ට සමුච්චිත කේෂය | ක්ෂයවීම් 2017 ට අදාළ | මැරු කිරීම් ගැලපීම් | 2017.12.31 දිනට ගිණුම් සමුච්චිත කේෂය | 2017.12.31 දිනට ඉදිරි චාරිත්‍ර අගය |
|------|------|-------------------------------|----------------------|-------------------|----------------------|----------------------|----------------------------|----------------------|---------------------|--------------------------------------|------------------------------------|
| | 101 | ඉඩම් | 1,649,261,269 | 1,739,784 | 65,104,138 | 1,585,896,914 | - | | | | 1,585,896,914 |
| | 102 | ගොඩනැගිලි | 455,472,318 | 1,829,798 | -- | 457,302,117 | 150,430,141 | 21,332,631 | | 171,762,772 | 285,539,345 |
| | 102A | මාර්ග හා ඉදිකිරීම් | 39,022,804 | 21,900 | | 39,044,704 | 25,291,495 | 2,811,452 | | 28,102,948 | 10,941,756 |
| | 102B | ජල සැලසුම් හා ජලාප්‍රවාහනය | 145,337,887 | 14,980 | | 145,352,867 | 89,937,862 | 15,581,834 | | | |
| | | - | 105,519,696 | 39,833,171 | | | | | | | |
| | 102C | විදුලි සම්බන්ධීකරණ | 21,895,787 | | | | 8,597,796 | 231,990 | | 8,829,786 | 13,066,000 |
| | 102D | දුරකතන සම්බන්ධීකරණ | 17,034,487 | 70,678 | | | 8,395,191 | 1,728,408 | | 10,123,599 | 6,981,566 |
| | 103 | සම්බන්ධීකරණ හා මෙවලම් | 11,757,185 | 834,839 | | | 7,097,351 | 1,259,202 | | 8,356,554 | 4,235,471 |
| | 104 | ලී බඩු | 28,671,324 | 2,181,169 | 22,699 | 30,829,795 | 14,053,931 | 2,496,221 | 13,620 | 16,536,532 | 14,293,262 |
| | 105 | විවිධ උපකරණ | 38,842,135 | 8,966,629 | 402,920 | 47,405,845 | 16,420,358 | 3,705,372 | 79,149 | 20,046,581 | 27,359,264 |
| | 106 | පිරිසක හා යන්ත්‍ර | 10,344,034 | | | | 9,017,250 | 514,637 | | 9,531,887 | 812,147 |
| | 110 | මෝටර් රථ වාහන | 55,775,636 | 670,000 | 2,478,814 | 53,967,823 | 39,712,340 | 5,372,553 | 2,478,814 | 42,606,080 | 11,361,743 |
| | 111 | දත්ත සැකසුම් උපකරණ | 57,903,574 | 6,434,912 | 15,600,477 | 48,738,009 | 50,936,811 | 623,870 | 15,392,325 | 36,168,357 | 12,569,662 |
| | 107 | විදුලි භාණ්ඩ හා විගන් කොට්ඨාස | 1,496,083 | 76,575 | 9,698 | 1,562,960 | 983,521 | 70,714 | 9,698 | 1,044,537 | 518,423 |
| | 108 | හැඳිගැරැල්ලු හා රිදී භාණ්ඩ | 1,324,049 | 5,600 | 6,125 | 1,323,524 | 881,223 | 145,708 | 6,125 | 1,020,805 | 302,719 |
| | 109 | ඇතිරිලි | 15,673,598 | 4,598,006 | 1,500 | 20,270,104 | 10,856,762 | 4,875,015 | 1,500 | 15,730,277 | 4,539,827 |
| | 112 | යෙදුම් මෘදුකාංග | 1,517,229 | 181,105 | | 1,698,334 | 1,141,957 | 465,824 | | 1,607,781 | 90,553 |
| | | උප එකතුව | 2,551,330,400 | 27,625,976 | 83,626,370 | 2,495,330,005 | 433,753,991 | 61,215,432 | 17,981,231 | 476,988,192 | 2,018,341,813 |

සටහන අංක 07.02

| | | | | | | | | | | | |
|------|------|----------------------------|--------------------|--------------------|--------------------|--------------------|--------------------|------------------|--------------------|-------------------|--------------------|
| 7.02 | 211L | සංවර්ධන පිරිවැය | 184,592,443 | 116,186,572 | 173,469,632 | 127,309,384 | 151,576,378 | 6,409,015 | 114,595,514 | 43,389,879 | 83,919,505 |
| | | සංවර්ධන පිරිවැය - කල්පිටිය | | | | | | | | | 23,526,000 |
| | | සංවර්ධන පිරිවැය | 184,592,443 | 116,186,572 | 173,469,632 | 127,309,384 | 151,576,378 | 6,409,015 | 114,595,514 | 43,389,879 | 107,445,505 |

| සටහන | කේතය | විස්තරය | 2016.01.01 දිනට දේපල | එකතු කිරීම 2016 | මාරු කිරීම/ ගැලපුම | 2016.12.31 දිනට දේපල | 2016.01.01 දිනට සමුච්චිත ක්ෂය | ක්ෂයවීම 2016 ට අදාල | මාරු කිරීම/ ගැලපුම | 2016.12.31 දිනට ගිණුම් සමුච්චිත ක්ෂය | 2016.12.31 දිනට ශුද්ධ ධාරණ අගය |
|------|------|-----------------------------|----------------------|-------------------|--------------------|----------------------|-------------------------------|---------------------|--------------------|--------------------------------------|--------------------------------|
| 3.02 | 101 | ඉඩම් | 1,647,762,676 | 1,498,593 | - | 1,649,261,269 | - | - | - | - | 1,649,261,269 |
| 3.02 | 102 | ගොඩනැගිලි | 453,608,961 | 1,863,357 | - | 455,472,318 | 129,186,489 | 21,243,652 | - | 150,430,141 | 305,042,177 |
| 3.02 | 102A | මාර්ග හා ඉදිකිරීම් | 39,022,804 | - | - | 39,022,804 | 22,482,781 | 2,808,715 | - | 25,291,495 | 13,731,308 |
| 3.02 | 102B | ජල සැපයුම හා ජලාලෝමය | 140,810,523 | 4,527,364 | - | 147,337,887 | 74,293,878 | 15,643,984 | - | 89,937,862 | 55,400,025 |
| 3.02 | 102C | විදුලි සම්ප්‍රේෂණ | 21,895,787 | - | - | 21,895,787 | 8,350,216 | 247,580 | - | 8,597,796 | 13,297,990 |
| 3.02 | 102D | දුරකථන සම්ප්‍රේෂණ | 17,023,301 | 11,186 | - | 17,034,487 | 6,658,331 | 1,736,860 | - | 8,395,191 | 8,639,297 |
| 3.02 | 103 | සවිකිරීම් හා මෙවලම් | 11,517,400 | 239,237 | - | 11,757,185 | 6,479,826 | 617,525 | - | 7,097,351 | 4,659,834 |
| 3.02 | 104 | ලී බඩු | 26,363,987 | 2,312,237 | (4,900) | 28,671,324 | 11,449,907 | 2,608,924 | (4,900) | 14,053,931 | 14,617,393 |
| 3.02 | 105 | විවිධ උපකරණ | 30,069,614 | 8,779,771 | (7,250) | 38,842,135 | 12,958,163 | 3,469,446 | (7,250) | 16,420,358 | 22,421,776 |
| 3.02 | 106 | පිරිසක හා යන්ත්‍ර | 10,344,034 | - | - | 10,344,034 | 8,502,613 | 514,637 | - | 9,017,250 | 1,326,784 |
| 3.02 | 110 | මෝටර් රථ වාහන | 59,503,268 | 2,538,270 | (6,264,901) | 55,776,636 | 38,533,189 | 7,444,052 | (6,264,901) | 39,712,340 | 16,064,296 |
| 3.02 | 111 | දත්ත සැකසුම් උපකරණ | 52,556,314 | 6,464,613 | (1,117,353) | 57,903,574 | 48,026,799 | 3,356,278 | (446,266) | 50,936,811 | 6,966,763 |
| 3.02 | 107 | විදුලි භාණ්ඩ හා පිටත් කෝප්ප | 1,363,867 | 147,586 | (15,370) | 1,496,083 | 938,625 | 60,266 | (15,370) | 983,521 | 512,562 |
| 3.02 | 108 | හැඳිගැල්පු හා රිදී භාණ්ඩ | 1,229,735 | 94,314 | - | 1,324,049 | 680,346 | 200,876 | - | 881,223 | 442,826 |
| 3.02 | 109 | ඇතිරිලි | 10,520,074 | 5,208,235 | (54,710) | 15,673,598 | 7,364,086 | 3,547,386 | (54,710) | 10,856,762 | 4,816,836 |
| 3.02 | 112 | සෞඛ්‍ය මූලධර්ම | - | 400,126 | 1,117,103 | 1,517,229 | - | 375,271 | 766,686 | 1,141,957 | 375,271 |
| | | උප එකතුව | 2,523,592,343 | 34,085,438 | (6,347,381) | 2,551,330,400 | 375,905,249 | 63,875,454 | (6,026,711) | 433,753,991 | 2,117,576,408 |
| 3.02 | 211L | සංවර්ධන පිරිවැය | 176,222,765 | 8,369,677 | - | 184,592,443 | 141,133,280 | 10,481,309 | (38,210) | 151,576,378 | 33,016,065 |
| | | එකතුව | 2,699,815,109 | 42,455,115 | (6,347,381) | 2,735,922,843 | 517,038,528 | 74,356,763 | (6,064,921) | 585,330,369 | 2,150,592,473 |

08

කෙටිගෙන යන වැඩ

| | 2017 (රු.) | 2016 (රු.) |
|--|--------------------|--------------------|
| ජාතික නිවාඩු නිකේතන බණ්ඩාරවෙල (උපදේශන ගාස්තු) | | 62,955 |
| පාසිකුඩා සංවර්ධන ව්‍යාපෘතිය | | |
| පාසිකුඩා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය | 3,265,276 | 6,547,556 |
| පාසිකුඩා - පස් පිරවීම | 31,544,824 | 31,544,824 |
| ජාතික නිවාඩු නිකේතන පාසිකුඩා ජලනල ඇති කිරීම | 47,432,500 | 47,432,500 |
| පාසිකුඩා - භූගත ජලාශ ඉදිකිරීම්, පොම්පාගාර ඉදිකිරීම් ,ආරක්ෂිත කුටි සහ වැඩ | 16,262,999 | 16,262,999 |
| පාසිකුඩා - යෝජිත විදුලි කණු 210 නිර්මාණය කිරීම හා ඉදිකිරීම | 54,471,510 | 37,760,220 |
| පාසිකුඩා පිවිසුම් මාර්ග ඉදිකිරීම | 66,145,300 | 54,133,756 |
| පිවිතාරක්ෂක ඒකක 04 ක් සැලසුම් කිරීම හා ඉදිකිරීම | 10,857,604 | 2,737,748 |
| ජාතික නිවාඩු නිකේතන අනුරාධපුරය | 26,712,370 | 200,000 |
| සුලන්කා බෙන්තොට | 3,860,147 | 250,000 |
| බෙන්තොට - නිවාඩු නිකේතන | 125,494 | |
| සංචාරක පොලිස් තොරතුරු මධ්‍යස්ථානය | - | 2,553,668 |
| බෙන්තොට - ඇස්තමේන්තු කොන්ක්‍රීට් ඇතිරීම | - | 2,376,805 |
| ජාතික නිවාඩු නිකේතන කතරගම - බලශක්ති උත්පාදන කාමර ඉදිකිරීම | 304,762 | 304,762 |
| කැලිඩො වෙරළ තීරයේ සංවර්ධන ව්‍යාපෘතිය | 1,247,206 | 1,247,206 |
| Table Top Touch තිරය සවි කිරීම | - | 784,642 |
| ප්‍රධාන කාර්යාලය ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම | 23,383,398 | 361,000 |
| දේශීය සංචාරක ව්‍යාපෘති | | |
| සඳහාන කෘෂි ගොවිපල | 11,672,963 | 8,543,316 |
| අකුරුගොඩ - තිස්සමහාරමයේ සුවපහසු මධ්‍යස්ථානයක් ඉදි කිරීම | 8,766,500 | 3,506,600 |
| කල්පිටිය සංවර්ධන ව්‍යාපෘතිය | 26,097,903 | 98,865,474 |
| රාවණා ඇල්ල සංවර්ධන ව්‍යාපෘතිය | 47,893 | |
| දුන්හිද ඇල්ල සංවර්ධන ව්‍යාපෘතිය | 1,497,627 | |
| ආදර්ශ වෙරළතීරය - තලෙයිමන්තාරම | 2,632,395 | |
| මදුරංකුලිය - සැපපහසුකම් මධ්‍යස්ථාන සංවර්ධන පිරිවැය | 3,771,807 | |
| එකතුව | 340,100,479 | 315,476,031 |

09

දිගු කාලීන ආයෝජන

| | 2017 (රු.) | 2016 (රු.) |
|--|------------|------------|
| ක්‍රීඩා ආයෝජන - සංචාරක කාර්යාලය | 976,509 | 976,509 |
| ක්‍රීඩා ආයෝජන - සංචාරක මණ්ඩලය | 52,154,738 | 52,154,738 |
| නිදන් අරමුදල් ආයෝජනය | 759,021 | 759,021 |
| ශ්‍රී ලංකා හොටෙල් සංචාරක (පුද්ගලික) සමාගම | 750,000 | 750,000 |
| ටාජ් එක්වටිකා රිසෝට්ස් සමාගම - රු.10 සමාන්‍ය කොටස් | 4,000,000 | 4,000,000 |

| | | |
|-----------------|-------------------|-------------------|
| පරිතෝෂිත ආයෝජනය | 21,472,970 | 20,632,396 |
| එකතුව | 80,113,238 | 79,272,664 |

10 ණයහිමියන්

| | 2017 (රු.) | 2016 (රු.) |
|---|--------------------|--------------------|
| විවිධ ණයහිමියන් | 184,240 | 193,181 |
| ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය | 47,906 | 62,906 |
| ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය | 6,512,810 | 6,512,810 |
| ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය | 103,045 | 103,046 |
| ගෙවිය යුතු පාරිතෝෂික | 67,102 | 67,102 |
| ජංගම ගිණුම් - සංචාරක සංවර්ධන අරමුදල | - | 62,844 |
| කල්පිටිය ව්‍යාපෘති ගෙවීම් | - | 106,191 |
| ගෙවිය යුතු බදු කුලිය | 6,199,603 | - |
| ගෙවිය යුතු පල්දෝරුව පද්ධතිය | 141,938,902 | - |
| ගෙවිය යුතු හුවමාරු | - | 86,305,593 |
| තැන්පතු හා අනෙකුත් ගෙවිය යුතු දෑ | 35,939,522 | 40,895,614 |
| එකතුව | 190,993,130 | 134,309,287 |

11.01 කල්බදු හිමියෝ - ජංගම

| | 2017 (රු.) | 2016 (රු.) |
|---|------------------|------------------|
| වාහන ලිසිං වාරික | 1,743,917 | 9,434,868 |
| කල්බදු ගිවිසුම් මත මාරු කල යුතු අවිනිශ්චිත පොලි වියදම | (94,614) | (866,338) |
| එකතුව | 1,649,303 | 8,568,530 |

11.02 කල්බදු හිමියෝ - ජංගම නොවන

| | 2017 (රු.) | 2016 (රු.) |
|---|------------|------------------|
| වාහන ලිසිං වාරික | - | 11,084,171 |
| කල්බදු ගිවිසුම් මත මාරු කල යුතු අවිනිශ්චිත පොලි වියදම | - | (866,338) |
| | - | (8,568,530) |
| එකතුව | - | 1,649,303 |

12. විශ්‍රාම පාරිතෝෂික ප්‍රතිපාදන

| | 2017 (රු.) | 2016 (රු.) |
|--|-------------------|-------------------|
| ඉදිරියට ගෙන එන ලද ගෙවිය යුතු පාරිතෝෂික | 54,204,721 | 52,288,318 |
| අඩු කලා - 2017 වසරේ පාරිතෝෂික ගෙවීම් | 6,266,210 | 2,795,731 |
| අනු එකතුව | 47,938,512 | 49,492,587 |
| එකතු කලා - පාරිතෝෂික ප්‍රතිපාදන 2017 | 4,084,528 | 4,712,134 |
| 2017.12.31 දිනට මුළු ගෙවිය යුතු පාරිතෝෂික එකතුව | 52,023,039 | 54,204,721 |

අවම සේවා කාලය (අවමය වර්ෂ 5) සම්පූර්ණ නොකල සේවකයන් සඳහා පාරිතෝෂික වෙන්කිරීම් සිදු කර ඇත.

13. අපගමන

බදු

| | 2017 (රු.) | 2016 (රු.) |
|----------------------|--------------------|--------------------|
| වර්ෂය සඳහා අපගමන බදු | 333,035,950 | 329,761,779 |
| එකතුව | 333,035,950 | 329,761,779 |

14. සංචාරක සංවර්ධන බදු

| | 2017 (රු.) | 2016 (රු.) |
|--|--------------------|--------------------|
| වර්ෂයේ සංචාරක සංවර්ධන බදු | 211,424,320 | 179,476,385 |
| එකතු- අධි ප්‍රතිපාදන (ඇස්තමේන්තු වෙනස) | 5,176,909 | - |
| එකතුව | 216,601,229 | 179,476,385 |

15. බලපත්‍ර ගාස්තු සහ අනෙකුත් ගාස්තු

| | 2017 (රු.) | 2016 (රු.) |
|---|--------------------|--------------------|
| ඉඩම් බදුකුලි ආදායම - ප්‍රධාන කාර්යාලය | 56,596,596 | 41,445,274 |
| බලපත්‍ර ගාස්තු/පරිපාලන ගාස්තු/විසා ගාස්තු | 112,524,030 | 68,064,450 |
| ජාතික සංචාරක ආයෝජන ඒකකය | 10,263,793 | 7,469,273 |
| සංචාරක සංවර්ධන අරමුදල - පරිපාලන ගාස්තු | 7,539,949 | 6,442,081 |
| එකතුව | 186,924,368 | 123,421,078 |

16. අතිරික්ත/(හිඟය) - දේශීය සංචාරක නිකේතන මෙහෙයුම්

| | 2017 (රු.) | 2016 (රු.) |
|---|--------------------|--------------------|
| කතරගම | (3,892,994) | (2,671,177) |
| නුවරඑළිය | (2,862,849) | (2,554,366) |
| බණ්ඩාරවෙල | (850,433) | (2,188,086) |
| අනුරාධපුර | (5,421,470) | (3,126,060) |
| බෙන්තොට | 21,409,314 | 21,944,985 |
| පොලොන්නරුව/ගිරිතලේ | 3,547,544 | 3,003,045 |
| කල්කුඩා | (15,320,870) | (18,308,620) |
| අතිරික්ත/(හිඟය) - ජාතික නිවාඩු නිකේතන මෙහෙයුම් | (3,391,757) | (3,900,279) |

17. වෙනත් ආදායම්

| | 2017 (රු.) | 2016 (රු.) |
|--------------------------------------|-------------------|-------------------|
| පොලි ආදායම - සේවක ණය | 584,499 | 571,126 |
| බැංකු පොලි | 862,127 | 886,108 |
| බැංකු පොලිය - අරමුදල් කළමනාකරණ ගිණුම | 43,561,621 | 32,654,342 |
| වත්කම් විකිණීමේ ලාභ | 4,301,578 | 4,805,362 |
| වෙනත් ආදායම් | 5,177,503 | 1,745,742 |
| ප්‍රතිවර්ථනය කරන ලද උපවිභව වියදම් | 10,550,023 | 8,325,722 |
| ලාභාංශ ආදායම් | 400,000 | 180,000 |
| විනිමය ලාභ | - | 9,724 |
| එකතුව | 65,437,350 | 49,178,126 |

18. වෙනත් වැටුප් හා සේවක ප්‍රතිලාභ

| | 2017 (රු.) | 2016 (රු.) |
|--------------------------------|--------------------|--------------------|
| වැටුප් හා දීමනා | 73,832,271 | 67,552,713 |
| නිවාඩු හා අනෙකුත් දීමනා | 329,190 | 475,093 |
| අතිකාල දීමනා | 2,587,316 | 2,860,631 |
| සේවක අර්ථසාධක අරමුදල් දායකත්වය | 76,916,805 | 7,095,037 |
| සේවක භාරකාර අරමුදල් දායකත්වය | 9,965,843 | 1,412,914 |
| සේවක සුභසාධනය | 25,023,097 | 17,703,699 |
| කාර්යය මණ්ඩල නිලඥුම් | 385,095 | 301,014 |
| ගමන් වියදම් - දේශීය | 781,967 | 515,314 |
| පාරිභෝගික දීමනා | 4,019,114 | 4,844,049 |
| පැමිණීමේ දිරිදීමනා | 3,164,935 | 2,633,699 |
| එකතුව | 197,005,633 | 105,394,162 |

19. සැපයුම් හා පාරිභෝජන භාණ්ඩ

| | 2017 (රු.) | 2016 (රු.) |
|--------------------------------|-------------------|-------------------|
| සංග්‍රහ වියදම් - දේශීය | 855,493 | 1,678,740 |
| විවිධ සැපයුම් | 1,601,193 | 1,736,103 |
| පිරිසිදු කිරීමේ සැපයුම් | 12,876 | |
| ආරක්‍ෂක වියදම් | 4,812,703 | 3,858,070 |
| පිරිසිදු කිරීමේ වියදම් | 7,519,153 | 4,449,547 |
| ලිපිද්‍රව්‍ය | 4,794,242 | 3,844,893 |
| දුරකථන | 13,048,014 | 7,391,727 |
| තැපැල් ගාස්තු හා මුද්දර ගාස්තු | 2,999,136 | 3,211,009 |
| විදුලි බිල්පත් | 8,300,651 | 9,380,687 |
| වරිපනම් හා බලපත්‍ර | 1,042,545 | 1,054,820 |
| රක්‍ෂණය - ස්ථාවර වත්කම් | 1,494,090 | 1,489,468 |
| නඩත්තු වියදම් - ගොඩනැගිලි | 5,559,919 | 1,097,622 |
| නඩත්තු වියදම් - උපකරණ | 3,664,603 | 4,416,584 |
| ප්‍රචාරණ වියදම් | 4,624,067 | 3,579,760 |
| තෛතික වියදම් | 1,094,876 | 505,819 |
| වාහන කුලී | 13,322,659 | 2,452,888 |
| වාහන නඩත්තුව හා අළුත්වැඩියාව | 7,544,311 | 7,743,701 |
| ජල බිල්පත් | 1,252,186 | 972,303 |
| බොල් හා අඩමාණ ණය වෙන්කිරීම් | 49,308 | 1,279,718 |
| එකතුව | 83,592,027 | 60,143,458 |

20. අලෙවි වියදම්

| | 2017 (රු.) | 2016 (රු.) |
|-----------------------------------|------------|------------|
| සංඛ්‍යානමය සම්ප්‍රේෂණය | 937,938 | 1,307,420 |
| හොටල් වර්ගීකරණ වියදම් | 5,879,381 | 5,047,293 |
| විදේශ ගමන් වියදම් | 8,288,681 | 3,773,006 |
| මුද්‍රණ හා ප්‍රකාශන වියදම් | 2,420,709 | 1,000,655 |
| සම්මන්ත්‍රණ හා සමුළු වියදම් | 12,047,781 | 38,267,286 |
| ජාත්‍යන්තර සංවිධාන බලපත්‍ර වියදම් | 9,165,416 | 8,265,645 |
| ප්‍රජා සම්බන්ධතා | 7,576,233 | 1,757,244 |

| | | |
|---|-------------------|-------------------|
| ජාතික සංචාරක ආයෝජන ඒකකය | 1,673,741 | 1,032,099 |
| සේවක පුහුණුව/උපදේශන සේවා | 2,276,633 | 2,575,328 |
| පොත් හා වාර ප්‍රකාශන | 296,970 | 278,480 |
| තාක්‍ෂණය හා සන්නිවේදන උපකරණ නඩත්තු වියදම් | 16,829,336 | 9,239,875 |
| කල්පිටිය වියදම් | 1,217,072 | 1,171,908 |
| යාල වන නිකේතන ව්‍යාපෘති වියදම් | 445,648 | 235,354 |
| කුච්චවේලි ව්‍යාපෘති වියදම් | 132,739 | - |
| නව නිපැයුම් සංවර්ධන ව්‍යාපෘති | 171,871 | 866,301 |
| සංවර්ධන වියදම් - ජාතික නිවාඩු නිකේතනය | 128,792 | 42,235 |
| සංචාරක කලාප සංවර්ධන වියදම් | 6,000,001 | |
| ප්‍රවර්ධන හා ප්‍රචාරණ වියදම් | 13,714,178 | 11,308,588 |
| එකතුව | 89,203,117 | 86,168,720 |

21. වෙනත් වියදම්

| | 2017 (රු.) | 2016 (රු.) |
|------------------------|------------------|------------------|
| අධ්‍යක්‍ෂක මණ්ඩල දීමනා | 962,969 | 620,000 |
| විගණන ගාස්තු | 578,738 | 806,785 |
| විනිමය ලාභ/අලාභ | 2,226 | - |
| එකතුව | 1,543,932 | 1,426,785 |

22. මූල්‍ය පිරිවැය

| | 2017 (රු.) | 2016 (රු.) |
|---------------|----------------|------------------|
| මූල්‍ය ගාස්තු | 771,724 | 2,639,989 |
| බැංකු ගාස්තු | 164,171 | 137,561 |
| එකතුව | 935,895 | 2,777,550 |

2017 දෙසැම්බර් 31 අවසන් වන කාලපරිච්ඡේදය සඳහා

නිකේතන මෙහෙයුම් සාරාංශය

| | 2017 (රු.) | 2016 (රු.) |
|---|---------------------|---------------------|
| ජාතික නිවාඩු නිකේතන - දේශීය සංචාරක ව්‍යාපාර | | |
| කතරගම | (3,892,994) | (2,671,177) |
| නුවරඑළිය | (2,862,849) | (2,554,366) |
| බණ්ඩාරවෙල | (850,433) | (2,188,086) |
| අනුරාධපුරය | (5,421,470) | (3,126,060) |
| අනු එකතුව | (13,027,746) | (10,539,689) |
| ජාතික නිවාඩු නිකේතන සේවා සහ කුලී ආදායම් උත්පාදන | | |
| බෙන්තොට | 21,409,314 | 21,944,985 |
| පොළොන්නරුව/ගිරිතලේ | 3,547,544 | 3,003,045 |
| කල්කුඩා | (15,320,870) | (18,308,620) |
| අනු එකතුව | 9,635,988 | 6,639,409 |
| අතිරික්තය/(හිඟය) | (3,391,757) | (3,900,279) |

ජාතික නිවාඩු නිකේතනය - කතරගම
2017 දෙසැම්බර් 31 අවසන් වන කාලපරිච්ඡේදය සඳහා
ආදායම් ප්‍රකාශනය

| | සටහන | 2017 රු. | 2016 රු. |
|----------------------------------|------|--------------------|--------------------|
| භෝජනාගාර අලෙවිය | | 8,174,869 | 9,572,624 |
| අඩු කලා - විකුණුම් පිරිවැය | | 4,233,598 | 4,957,953 |
| දළ ආදායම | | 3,941,271 | 4,614,672 |
| කාමර අලෙවිය | | 12,658,060 | 13,875,017 |
| වෙනත් ආදායම් | | 313 | 520 |
| දළ ලාභය | | 16,599,644 | 17,338,641 |
| අඩු කලා - ආයතන හා පරිපාලන වියදම් | | 16,072,338 | 17,338,641 |
| ක්ෂය වීම් | | 4,420,300 | 3,822,744 |
| අතිරික්තය/(හිඟය) | | (3,892,994) | (2,671,177) |
| ආයතන හා පරිපාලන වියදම් | | 6,948,898 | 7,298,494 |
| වැටුප් හා දීමනා | | 6,948,898 | 7,298,494 |
| අතිකාල දීමනා | | 320,518 | 398,228 |
| සේවක අර්ථසාධක අරමුදල දායකත්වය | | 941,055 | 770,751 |
| සේවක භාරකාර අරමුදල දායකත්වය | | 188,211 | 154,150 |
| සේවක සුභසාධනය සහ සංග්‍රහ වියදම් | | 428,271 | 461,136 |
| සේවක ආහාර වියදම් | | 564,096 | 579,911 |
| සේවක නිලඇඳුම් | | 170,936 | 168,540 |
| පිරිසිදු කිරීම් සැපයුම් | | 284,074 | 103,741 |
| විවිධ සැපයුම් | | 49,798 | 144,588 |
| ආරක්ෂක වියදම් | | 900,237 | 1,386,030 |
| පිරිසිදු කිරීමේ ගාස්තු | | 1,232,739 | 1,689,168 |
| දුරකථන | | 176,699 | 134,340 |
| ලිපිවෘත්ත | | 107,310 | 102,834 |
| තැපැල් ගාස්තු හා මුද්දර ගාස්තු | | 60,890 | 56,855 |
| විදුලි බිල්පත් | | 1,118,967 | 1,372,046 |
| වරිපනම් හා බලපත්‍ර | | 67,032 | 23,728 |
| රක්ෂණය - ස්ථාවර වත්කම් | | 4,990 | 2,789 |
| රෙදි සේදීම් වියදම් | | 372,457 | 516,308 |
| නඩත්තු වියදම් - ගොඩනැගිලි | | 414,153 | 107,659 |
| නඩත්තු වියදම් - උපකරණ | | 112,142 | 115,036 |
| ප්‍රවාහන හා භාණ්ඩ පැටවීම් ගාස්තු | | 52,000 | - |
| බැංකු ගාස්තු | | 6,950 | 2,000 |
| වාහන නඩත්තුව හා අළුත්වැඩියාව | | 58,365 | 51,780 |
| පොත් හා වාර සඟරා | | 11,031 | 13,618 |
| පැමිණීමේ දිරිගැන්වීම් | | 346,290 | 467,059 |
| ආර්ථික සේවා ගාස්තු | | - | - |
| ජල බිල්පත් | | 1,134,230 | 1,217,851 |
| එකතුව | | 16,072,338 | 17,338,641 |

ජාතික නිවාඩු නිකේතනය - නුවරඑළිය
2017 දෙසැම්බර් 31 අවසන් වන කාලපරිච්ඡේදය සඳහා
ආදායම් ප්‍රකාශනය

| | සටහන | 2017 රු. | 2016 රු. |
|----------------------------------|------|--------------------|--------------------|
| භෝජනාගාර අලෙවිය | | 6,654,422 | 7,504,180 |
| අඩු කලා - විකුණුම් පිරිවැය | | 2,898,136 | 3,086,119 |
| දළ ආදායම | | 3,756,286 | 4,418,061 |
| කාමර අලෙවිය | | 10,091,759 | 9,415,629 |
| වෙනත් ආදායම් | | 386,924 | 241,711 |
| අනු එකතුව | | 10,478,683 | 9,657,341 |
| දළ ලාභය | | 14,234,968 | 14,075,401 |
| අඩු කලා - ආයතන හා පරිපාලන වියදම් | | 14,265,352 | 14,651,472 |
| ක්ෂය වීම් | | 2,832,465 | 1,978,295 |
| අතිරික්තය/(හිඟය) | | (2,862,849) | (2,554,366) |
| ආයතන හා පරිපාලන වියදම් | | (2,862,849) | (2,554,366) |
| වැටුප් හා දීමනා | | 6,151,163 | 6,225,169 |
| අතිකාල දීමනා | | 234,551 | 359,807 |
| සේවක අර්ථසාධක අරමුදල දායකත්වය | | 864,204 | 658,075 |
| සේවක භාරකාර අරමුදල දායකත්වය | | 172,841 | 131,615 |
| සේවක සුභසාධනය සහ සංග්‍රහ වියදම් | | 471,640 | 428,377 |
| දේශීය ගමන් ගාස්තු | | 2,000 | - |
| දේශීය විනෝදාශ්වාදය | | - | 17,806 |
| සේවක ආහාර වියදම් | | 293,142 | 224,793 |
| සේවක නිලඇඳුම් | | 120,766 | 112,380 |
| පිරිසිදු කිරීම් සැපයුම් | | 298,049 | 149,512 |
| විවිධ සැපයුම් | | 324,420 | 237,452 |
| ආරක්ෂක වියදම් | | 907,154 | 1,225,101 |
| පිරිසිදු කිරීමේ ගාස්තු | | 1,171,125 | 1,830,535 |
| ලිපිවෘත්ත | | 63,147 | 70,246 |
| දුරකථන | | 202,229 | 184,186 |
| තැපැල් ගාස්තු හා මුද්දර ගාස්තු | | 59,245 | 56,189 |
| විදුලි බිල්පත් | | 1,735,250 | 1,797,890 |
| වරිපනම් හා බලපත්‍ර | | 79,098 | 88,549 |
| රක්ෂණය - ස්ථාවර වත්කම් | | 15,542 | 8,685 |
| රෙදි සේදීම් වියදම් | | 268,881 | 227,468 |
| නඩත්තු වියදම් - ගොඩනැගිලි | | 182,546 | 74,794 |
| නඩත්තු වියදම් - උපකරණ | | 67,973 | 50,260 |
| ප්‍රවාහන හා භාණ්ඩ රැගෙන ඒම | | 7,130 | 44,850 |
| බැංකු ගාස්තු | | - | 10,060 |
| වාහන නඩත්තුව හා අළුත්වැඩියාව | | 54,463 | 16,629 |
| පොත් හා වාර සඟරා | | 16,370 | 12,160 |
| පැමිණීමේ දිරිගැන්වීම් | | 318,244 | 268,349 |
| ජල බිල්පත් | | 184,179 | 140,537 |
| එකතුව | | 14,265,352 | 14,651,472 |

ජාතික නිවාඩු නිකේතනය - බණ්ඩාරවෙල
2017 දෙසැම්බර් 31 අවසන් වන කාලපරිච්ඡේදය සඳහා
ආදායම් ප්‍රකාශනය

| | සටහන | 2017 රු. | 2016 රු. |
|----------------------------------|------|-------------------|--------------------|
| භෝජනාගාර අලෙවිය | | 10,188,838 | 9,139,450 |
| අඩු කලා - විකුණුම් පිරිවැය | | 3,763,881 | 3,781,521 |
| දළ ආදායම | | 6,424,957 | 5,357,929 |
| කාමර අලෙවිය | | 9,314,328 | 9,043,813 |
| වෙනත් ආදායම් | | 498,750 | 382,752 |
| අනු එකතුව | | 9,813,078 | 9,426,565 |
| දළ ලාභය | | 16,238,035 | 14,784,494 |
| අඩු කලා - ආයතන හා පරිපාලන වියදම් | | 13,723,368 | 13,946,223 |
| ක්ෂය වීම් | | 3,365,099 | 3,026,357 |
| අතිරික්තය/(හිඟය) | | (850,433) | (2,188,086) |
| ආයතන හා පරිපාලන වියදම් | | | |
| වැටුප් හා දීමනා | | 6,188,951 | 6,073,827 |
| අතිකාල දීමනා | | 280,094 | 292,926 |
| සේවක අර්ථසාධක අරමුදල දායකත්වය | | 838,983 | 628,864 |
| සේවක භාරකාර අරමුදල දායකත්වය | | 165,324 | 125,773 |
| දේශීය විනෝදාශ්වාදය | | 1,216 | 637,326 |
| සේවක සුභසාධනය සහ සංග්‍රහ වියදම් | | 403,731 | - |
| දේශීය ගමන් ගාස්තු | | 2,000 | - |
| සේවක ආහාර වියදම් | | 535,975 | 501,778 |
| සේවක නිලඇඳුම් | | 130,301 | 139,648 |
| පිරිසිදු කිරීම් සැපයුම් | | 139,374 | 89,704 |
| විවිධ සැපයුම් | | 266,867 | 118,321 |
| ආරක්‍ෂක වියදම් | | 900,237 | 1,266,133 |
| පිරිසිදු කිරීමේ ගාස්තු | | 1,196,203 | 1,790,032 |
| ලිපිද්‍රව්‍ය | | 31,893 | 28,591 |
| දුරකථන | | 133,274 | 91,929 |
| තැපැල් ගාස්තු හා මුද්දර ගාස්තු | | 58,275 | 47,840 |
| විදුලි බිල්පත් | | 1,220,256 | 1,327,988 |
| වරිපනම් හා බලපත්‍ර | | 22,281 | 17,281 |
| රක්‍ෂණය - ස්ථාවර වත්කම් | | 4,046 | 4,379 |
| රෙදි සේදීම් වියදම් | | 278,094 | 249,365 |
| නඩත්තු වියදම් - ගොඩනැගිලි | | 312,057 | 108,170 |
| නඩත්තු වියදම් - උපකරණ | | 134,122 | 11,780 |
| ප්‍රවාහන හා භාණ්ඩ පැටවීම ගාස්තු | | 900 | 16,330 |
| බැංකු ගාස්තු | | 4,085 | 16,000 |
| වාහන නඩත්තුව හා අළුත්වැඩියාව | | 79,026 | 48,345 |
| පොත් හා වාර සඟරා | | 13,220 | 12,480 |
| පැමිණීමේ දිරිගැන්වීම් | | 246,164 | 293,968 |
| ජල බිල්පත් | | 136,420 | 7,447 |
| එකතුව | | 13,723,368 | 13,946,223 |

ජාතික නිවාඩු නිකේතනය - අනුරාධපුර
2017 දෙසැම්බර් 31 අවසන් වන කාලපරිච්ඡේදය සඳහා
ආදායම් ප්‍රකාශනය

| | සටහන | 2017 රු. | 2016 රු. |
|----------------------------------|------|--------------------|--------------------|
| භෝජනාගාර අලෙවිය | | 4,784,569 | 3,698,440 |
| අඩු කලා - විකුණුම් පිරිවැය | | 2,263,149 | 1,874,598 |
| දළ ආදායම | | 2,521,421 | 1,823,842 |
| කාමර අලෙවිය | | 5,687,700 | 4,632,925 |
| වෙනත් ආදායම් | | 37,949 | 0 |
| අනු එකතුව | | 5,725,648 | 4,632,925 |
| දළ ලාභය | | 8,247,069 | 6,456,767 |
| අඩු කලා - ආයතන හා පරිපාලන වියදම් | | 11,587,684 | 8,033,399 |
| ක්ෂය වීම් | | 2,080,855 | 1,549,428 |
| අතිරික්තය/(හිඟය) | | (5,421,470) | (3,126,060) |
| ආයතන හා පරිපාලන වියදම් | | | |
| වැටුප් හා දීමනා | | 5,125,144 | 3,018,549 |
| අතිකාල දීමනා | | 176,573 | 108,918 |
| සේවක අර්ථසාධක අරමුදල දායකත්වය | | 710,182 | 316,695 |
| සේවක භාරකාර අරමුදල දායකත්වය | | 142,036 | 63,339 |
| සේවක ආහාර වියදම් | | 197,015 | 393,459 |
| සේවක සුභසාධනය සහ සංග්‍රහ වියදම් | | 317,660 | - |
| දේශීය ගමන් ගාස්තු | | 20,000 | 1,056 |
| දේශීය විනෝදාශ්වාදය | | 550 | - |
| සේවක නිලඇඳුම් | | 89,691 | 59,805 |
| පිරිසිදු කිරීම් සැපයුම් | | 110,236 | 73,582 |
| විවිධ සැපයුම් | | 267,242 | 88,833 |
| ආරක්‍ෂක වියදම් | | 1,041,048 | 1,081,008 |
| පිරිසිදු කිරීමේ ගාස්තු | | 1,241,141 | 1,239,607 |
| ලිපිද්‍රව්‍ය | | 88,274 | 35,641 |
| දුරකථන | | 214,027 | 171,102 |
| තැපැල් ගාස්තු හා මුද්දර ගාස්තු | | 57,310 | 46,685 |
| විදුලි බිල්පත් | | 815,349 | 671,857 |
| වරිපනම් හා බලපත්‍ර | | 84,423 | 100,194 |
| රක්‍ෂණය - ස්ථාවර වත්කම් | | 6,823 | 10,155 |
| රෙදි සේදීම් වියදම් | | 137,228 | 119,696 |
| නඩත්තු වියදම් - ගොඩනැගිලි | | 178,139 | 55,991 |
| නඩත්තු වියදම් - උපකරණ | | 84,703 | 51,007 |
| ප්‍රවාහන හා භාණ්ඩ පැටවීම ගාස්තු | | 9,150 | 6,210 |
| බැංකු ගාස්තු | | 9,500 | 3,625 |
| වාහන නඩත්තුව හා අළුත්වැඩියාව | | 47,918 | 81,390 |
| පොත් හා වාර සඟරා | | 19,770 | 15,851 |
| පැමිණීමේ දිරිගැන්වීම් | | 304,178 | 154,315 |
| ජල බිල්පත් | | 92,375 | 64,831 |
| එකතුව | | 11,587,684 | 8,033,399 |

ජාතික නිවාඩු නිකේතනය - බෙන්තොට
2017 දෙසැම්බර් 31 අවසන් වන කාලපරිච්ඡේදය සඳහා
ආදායම් ප්‍රකාශනය

| සටහන | 2017 රු. | 2016 රු. |
|---|--------------------------------|--------------------------------|
| කාමර අලෙවිය | 10,000 | - |
| කුලී ආදායම (ඉඩම්/ගොඩ බදුදීම) | 36,134,106 | 32,351,735 |
| වෙනත් ආදායම් අනු එකතුව | 2,996,891 39,140,998 | 5,947,526 38,299,261 |
| අඩු කලා - ආයතන හා පරිපාලන වියදම් ක්ෂය වීම් | 13,394,559 4,337,125 | 12,043,038 4,311,238 |
| අතිරික්තය/(හිඟය) | 21,409,314 | 21,944,985 |
| ආයතන හා පරිපාලන වියදම් | | |
| වැටුප් හා දීමනා | 5,337,934 | 5,898,824 |
| අතිකාල දීමනා | 79,374 | 74,306 |
| සේවක අර්ථසාධක අරමුදල දායකත්වය | 759,440 | 638,351 |
| සේවක භාරකාර අරමුදල දායකත්වය | 151,888 | 127,670 |
| සේවක සුභසාධනය සහ සංග්‍රහ වියදම් | 423,725 | 447,950 |
| දේශීය ගමන් ගාස්තු | 1,292 | 766 |
| දේශීය විනෝදාශ්වාදය | 9,362 | 10,875 |
| සේවක නිලඇඳුම් | 51,540 | 60,080 |
| විවිධ සැපයුම් | 115,660 | 67,954 |
| ආරක්ෂක වියදම් | 3,588,816 | 1,869,468 |
| පිරිසිදු කිරීම් සැපයුම් | 521,811 | |
| ලිපිද්‍රව්‍ය | 69,757 | 48,803 |
| දුරකථන | 134,944 | 96,707 |
| තැපැල් ගාස්තු හා මුද්දර ගාස්තු | 35,595 | 46,800 |
| ජල බිල්පත් | 4,800 | |
| විදුලි බිල්පත් | 1,233,357 | 1,698,408 |
| වටිපනම් හා බලපත්‍ර | 257,815 | 122,028 |
| රක්ෂණය - ස්ථාවර වත්කම් | 1,710 | 2,579 |
| කුලී ඉඩම් | 45,000 | 90,000 |
| නඩත්තු වියදම් - ගොඩනැගිලි | 218,365 | 171,959 |
| නඩත්තු වියදම් - උපකරණ | 66,101 | 147,301 |
| ප්‍රවාහන හා භාණ්ඩ පැටවීම ගාස්තු | 27,060 | 11,630 |
| බැංකු ගාස්තු | 3,750 | 4,055 |
| වාහන නඩත්තුව හා අළුත්වැඩියාව | - | 780 |
| පොත් හා වාර සඟරා | 24,770 | 22,540 |
| පැමිණීමේ දිරිගැන්වීම් දීමනා | 230,696 | 383,205 |
| එකතුව | 13,394,559 | 12,043,038 |

ජාතික නිවාඩු නිකේතනය - පොලොන්නරුව
2017 දෙසැම්බර් 31 අවසන් වන කාලපරිච්ඡේදය සඳහා
ආදායම් ප්‍රකාශනය

| සටහන | 2017 රු. | 2016 රු. |
|--|-------------------------|-------------------------|
| කුලී ආදායම | 3,511,544 | 2,967,045 |
| වෙනත් ආදායම (ජලය හා අපද්‍රව්‍ය) | 36,000 | 36,000 |
| දළ ලාභය | 3,547,544 | 3,003,045 |
| අතිරික්තය/(හිඟය) | 3,547,544 | 3,003,045 |
| ජාතික නිවාඩු නිකේතනය - කල්කඩා | | |
| 2017 දෙසැම්බර් 31 අවසන් වන කාලපරිච්ඡේදය සඳහා ආදායම් ප්‍රකාශනය | | |
| | 2017 රු. | 2016 රු. |
| කුලී ආදායම | 4,947,280 | 5,219,760 |
| වෙනත් ආදායම් | - | 265,862 |
| ජල පරිභෝජන ආදායම් | 6,139,974 | |
| අනු එකතුව | 11,087,254 | 5,485,622 |
| අඩු කලා - ආයතන හා පරිපාලන වියදම් ක්ෂය වීම් | 4,031,500 22,376,623 | 2,783,623 21,010,620 |
| අතිරික්තය/(හිඟය) | (15,320,870) | (18,308,620) |
| ආයතන හා පරිපාලන වියදම් | | |
| වැටුප් හා දීමනා | 2,368,384 | 1,612,391 |
| අතිකාල දීමනා | 33,981 | 89,750 |
| සේවක අර්ථසාධක අරමුදල දායකත්වය | 239,966 | 137,329 |
| සේවක භාරකාර අරමුදල දායකත්වය | 47,993 | 27,466 |
| සේවක සුභසාධනය සහ සංග්‍රහ වියදම් | 102,202 | 65,050 |
| දේශීය ගමන් ගාස්තු | 12,000 | 13,317 |
| දේශීය විනෝදාශ්වාදය | 32,508 | |
| සේවක නිලඇඳුම් | 12,885 | 11,595 |
| විවිධ සැපයුම් | 74,804 | 59,195 |
| ආරක්ෂක වියදම් | 534,580 | 515,264 |
| ලිපිද්‍රව්‍ය | 359 | 12,330 |
| දුරකථන | 114,279 | 31,130 |
| තැපැල් ගාස්තු හා මුද්දර ගාස්තු | 4,325 | 20,590 |
| විදුලි බිල්පත් | 374,691 | 119,736 |
| නඩත්තු - ගොඩනැගිලි | 33,750 | 12,400 |
| නඩත්තු - උපකරණ | - | 14,980 |
| ප්‍රවාහන හා භාණ්ඩ පැටවීම ගාස්තු | - | - |
| බැංකු ගාස්තු | - | 4,105 |
| පැමිණීමේ දිරිගැන්වීම් දීමනා | 44,794 | 36,994 |
| එකතුව | 4,031,500 | 2,783,623 |



ජාතික විගණන කාර්යාලය
தேசிய கணக்காய்வு அலுவலகம்
NATIONAL AUDIT OFFICE



ජාතික විගණන කාර්යාලය
தேசிய கணக்காய்வு அலுவலகம்
NATIONAL AUDIT OFFICE
NAOSL

මගේ අංකය
எனது இல. }
My No. }

විද්‍යුත්/ඵස්ඵල්වීම්

ඔබේ අංකය
உமது இல. }
Your No. }

දිනය
திகதி }
Date } 2018 ඔක්තෝබර් 31 දින

/1/17/01

සභාපති,

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2) (සී) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ 2017 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 2005 අංක 38 දරන සංචාරක කටයුතු පනතේ 20 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2) (සී) වගන්තිය ප්‍රකාර අධිකාරියේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම, කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්කර්තර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙලිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටි, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අධිකාරියේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් කාර්යාලයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) හා (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්ව විගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්ව විගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2017 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති

(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 02

සමාලෝචිත වර්ෂයේදී මෝටර් රථයක් විකිණීමෙන් ලද රු.3,660,000 ක මුදල ආයෝජන ක්‍රියාකාරකම් යටතේ දක්වා නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) ප්‍රමිතයේ 49 ඡේදය ප්‍රකාරව, දේපල පිරිසක හා උපකරණ ප්‍රත්‍යාගණනය කිරීමේදී අදාළ වත්කම අයත් දේපල, පිරිසක හා උපකරණ පන්තිය මුළුමනින්ම ප්‍රත්‍යාගණනය කළ යුතු වුවත්, අධිකාරිය සතු සියලුම ඉඩම් සහ ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය කිරීමකින් තොරව ප්‍රධාන කාර්යාලය පිහිටි ඉඩම සහ ගොඩනැගිල්ල පමණක් 2008 වර්ෂයේදී රු.මිලියන 1,378 කට ප්‍රත්‍යාගණනය කර ප්‍රත්‍යාගණන අගය මූල්‍ය ප්‍රකාශවල දක්වා තිබුණි.

- (ii) ප්‍රමිතයේ 65 ඡේදය ප්‍රකාරව ජංගනෝචන වත්කම් සඳහා එලදායි ජීවිත කාලය වාර්ෂිකව සමාලෝචනය නොකිරීම හේතුවෙන් පිරිවැය රු.240,036,680 ක් වූ වත්කම් වර්ග 10 ක් සම්පූර්ණයෙන්ම ක්ෂය කර ඇතත් තවදුරටත් ප්‍රයෝජනයට ගනිමින් පැවතුණි. ඒ අනුව වූ ඇස්තමේන්තුගත දෝෂය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 03 ප්‍රකාරව ප්‍රතිශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණි.

- (iii) අධිකාරිය සතු ඉඩම් හා තානායම් වෙනත් පාර්ශවයන්ට බදු දී තිබුණ ද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඒ සම්බන්ධව හෙළිදරව් කර නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) අධිකාරියට අයත් දේපලවල සිදු කරන ලද රු.110,449,509 ක් වූ සංවර්ධන පිරිවැයට අදාළ රු.87,063,977 ක සමුච්චිත ක්ෂය ගිණුම්ගත නොකිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අස්පාශ්‍ය වත්කම් වටිනාකම හා සමුච්චිත ලාභය රු.87,063,977 කින් වැඩියෙන් දක්වා තිබුණි.

- (ආ) සමාලෝචිත වර්ෂයේදී 2016 හා පෙර වර්ෂ වෙනුවෙන් එකතුව රු.51,019,696 ක් සේවක අර්ථ සාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට ගෙවා තිබූ අතර 2016 වර්ෂය වෙනුවෙන් ගෙවූ දායක මුදල් සංසන්දනාත්මක අගයන් නැවත ප්‍රකාශ කිරීමෙන් හා පෙර වර්ෂ වෙනුවෙන් වූ ශේෂයන් සම්බන්ධයෙන් ආරම්භක ශේෂයන් නැවත ප්‍රකාශ කිරීමෙන් අතිතානුයෝගීව නිවැරදි කිරීම වෙනුවට මුළු මුදලම සමාලෝචිත වර්ෂයේ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයට ගලපා තිබීම හේතුවෙන් අතිරික්තය එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.

2.2.3 විගණනය සඳහා සාක්ෂි නොවීම.

පහත දැක්වෙන විෂයයන් ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

| ගිණුම් විෂයය | වටිනාකම (රු.) | ඉදිරිපත් නොකළ සාක්ෂි |
|---|------------------|--|
| (අ) ආයෝජන (සංචාරක මණ්ඩලය) | 52,154,738 | ආයෝජන සහතිකය හෝ වෙනත් ලිඛිත සාක්ෂි සනාථ කිරීමේ ලිපි |
| (ආ) ආයෝජන (සංචාරක ප්‍රවර්ධන) | 976,509 | |
| (ඇ) සංචාරක අරමුදල | 930,000 | කොටස් සහතික හෝ වෙනත් ලිඛිත සාක්ෂි හා ශේෂය තහවුරු කිරීමේ ලිපි |
| (ඈ) නිධන් අරමුදල් ආයෝජන | 759,021 | |
| (ඉ) ශ්‍රී ලංකා සීමිත හෝටල් සංචාරක සමාගම | 750,000 | |
| (ඊ) වෙළඳ ණයගැතියෝ | 60,834,836 | ශේෂ සනාථ කිරීමේ ලිපි |
| (උ) විවිධ ණයගැතියෝ | 4,688,558 | ශේෂ සනාථ කිරීමේ ලිපි |
| (ඌ) ජල පරිභෝජන ණයගැතියෝ (පාසිකුඩා) | 23,227,328 | ශේෂ සනාථ කිරීමේ ලිපි |
| (එ) පල්දෝරු සේවා සැපයුම් සඳහා ලැබිය යුතු ගාස්තු | 124,752,772 | ශේෂය සනාථ කිරීමේ ලිපි |
| (ඵ) ණයගැතියෝ - ජාතික කඩදාසි සංස්ථාව | 9,627,113 | ශේෂය සනාථ කිරීමේ ලිපි |

| | | |
|---|------------|--|
| (ඔ) සැපයුම්කරුවන්ට හා සේවකයන්ට අත්තිකාරම් | 21,302,883 | ශේෂය සනාථ කිරීමේ ලිපි |
| (ඕ) දේපල, පිරියත හා උපකරණ ක්ෂය වීම් | 67,624,406 | කේවල ශේෂ පදනම් කර ගත් විස්තරාත්මක උපලේඛන |
| (ක) ඉඩම් | 33,904,345 | අයිතිය සනාථ කරන ලද ලියවිලි |
| (ග) තැන්පතු / වෙනත් ගෙවීම් | 21,302,882 | තැන්පතුව තහවුරු කිරීමට අදාල ලියවිලි |

2.2.4 පැහැදිලි නොකළ වෙනස්කම්

අධිකාරියේ මූල්‍ය ප්‍රකාශන අනුව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙන් ලැබිය යුතු විවිධ ණය ගැනී ශේෂ ලෙස රු.18,613,438 ක් දක්වා තිබුණු අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ගිණුම් වල එම ශේෂය රු.25,812,532 ක් ලෙස දක්වා තිබීම හේතුවෙන් රු.7,199,094 ක පැහැදිලි නොකළ වෙනසක් නිරීක්ෂණය විය.

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) වෙළෙඳ ණයගැතියන්ගෙන් ලැබිය යුතු රු.2,758,157 වර්ෂ 04 කට වැඩි කාලයක්ද රු.59,936,047 ක් වසර 1 න් 4 න් අතර කාලයක්ද අය නොවී පැවතුණි.
- (ආ) ලැබිය යුතු තැන්පත් වටිනාකම රු.6,963,732 ක් වර්ෂ 5 ට වැඩි කාලයක්ද වර්ෂ 5 න් 3 න් අතර කාලයක් තුළ රු.1,700,000 ක්ද අය නොවී පැවතුණි.
- (ඇ) පාසිකුඩා ජල පරිභෝජන ණයගැතියන්ගෙන් අයවිය යුතු රු.18,670,721 ක ශේෂයක් වර්ෂ 01 න් වර්ෂ 02 ක් අතර කාලයක් තුළ අය නොවී පැවතුණි.

(ඇ) මූල්‍ය ප්‍රකාශන අනුව රඳවා ගැනීමේ මුදලින් වර්ෂ 04 ට වැඩි රු. 15,566,948 ක්ද වර්ෂ 02 ට වැඩි වර්ෂ 4 ට අඩු රු. 4,881,330 ක්ද, වර්ෂ 01 ට අඩු රු. 11,026,841 ක්ද නිරවුල් නොකර පැවතුණි.

(ඇ) 2003 ජූනි 02 දිනැති අංක පීඊඩී 12 දරන මානව සම්පත් කළමනාකරණයට අදාළ නීති හා රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 9.14.1 හා 9.14.2 වගන්ති මානව සම්පත් කළමනාකරණය පිළිබඳ අත්පොතක් පිළියෙළ කර භාණ්ඩාගාර ලේකම්ගේ එකඟතාවය සහිතව පාලක මණ්ඩලය විසින් අනුමත කළ යුතු වුවත්, අධිකාරිය එම අවශ්‍යතාවන්ට අනුකූලව කටයුතු කර නොතිබුණි.

(ඇ) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වා ගෙන භාණ්ඩාගාර වක්‍රලේඛය ගොස් නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අධිකාරියේ මූල්‍ය ප්‍රතිඵලය රු.385,538,658 ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.373,897,908 ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.11,640,750 ක වර්ධනයක් විය. වැටුප් වෙනත හා සේවක ප්‍රතිලාභ රු.91,611,471 කින් වැඩි වුවද සංචාරක සංවර්ධන බදු ආදායම රු.37,124,844 කින් හා බලපත්‍ර ගාස්තු රු.63,503,290 සහ වෙනත් ආදායම් රු.16,259,224 කින් වැඩි වීම ඉහත වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 4ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2013 වර්ෂයේ හා 2014 වර්ෂයේදී මූල්‍ය ප්‍රතිඵලයේ වර්ධනයක් සිදුවී තිබුණි. එහෙත් 2014 වර්ෂයට සාපේක්ෂව 2015 වර්ෂයේදී මූල්‍ය ප්‍රතිඵලයේ පිරිහීමක් සිදුවී තිබුණු අතර නැවතත් 2016 වර්ෂයේදී හා සමාලෝචිත වර්ෂයේදී එය වර්ධනය වී තිබුණි. කෙසේ වුවද, මූල්‍ය ප්‍රතිඵලයට සේවක පාරිශ්‍රමික හා ජංගම නොවන වත්කම් සඳහා වූ ක්ෂය සහ රාජ්‍ය බදු නැවත ගැලපීමේදී 2013 වර්ෂයේදී රු.381,486,482 ක් වූ අධිකාරියේ දායකත්වය අඛණ්ඩව වර්ධනය වී සමාලෝචිත වර්ෂයේදී රු.623,332,169 ක් වී තිබුණි.

2.4 නීති රීති, රෙගුලාසි සහ කළමනාකරණ කීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් විගණනයේදී නිරීක්ෂණය විය.

| නීති, රීති, රෙගුලාසි වලට යොමුව | අනුකූල නොවීම් |
|---|--|
| (අ) 2005 අංක 38 දරන සංචාරක කටයුතු පනතේ IV පරිච්ඡේදයේ 26(1) උප වගන්තිය | ප්‍රකාශිත සහ සංචාරක සංවර්ධන ප්‍රදේශයක් ඇතුළත කරගෙන යාහැකි සංචාරක කටයුතු, වාණිජ සහ වෙනත් කටයුතු නියම කරමින් නියෝග සාදා නොතිබුණි. |
| (ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය | |
| (I) මුදල් රෙගුලාසි 169(2) | වෙක්පත් උපලබ්ධිවීමට පෙර සේවා සපයා තිබීම හේතුවෙන් රු.650,034 ක් වටිනා වෙක්පත් 22කට අදාළ මුදල් අයකර ගැනීමට නොහැකි වී තිබුණි. |
| (II) මුදල් රෙගුලාසි 396 | 2010 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා කාල පරාසය තුළ නිකුත් කරන ලද එහෙත් උපලබ්ධි නොවූ රු.2,895,858 ක වෙක්පත් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි. |
| (III) මුදල් රෙගුලාසි 757 | වටිනාකම රු.1,880,781ක් වූ පුස්තකාල පොත් සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකර නොතිබුණි. |

3.2 ආයතනයට එරෙහිව හා ආයතනය විසින් ආරම්භකර ඇති නෛතික සිද්ධි

අධිකාරිය විසින් බාහිර පුද්ගලයන්ට එරෙහිව අධිකරණයේ නඩු 03 ක් ගොනු කර තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

4.1.1 සැලැස්ම කිරීම

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) 2014 පෙබරවාරි 17 දිනැති අංක 01/2014 දරන රාජ්‍ය මුදල් වනුලේඛයේ 04 ඡේදය අනුව 2005 අංක 38 දරන සංචාරක කටයුතු පනතේ සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීම ඉලක්ක කර ගත් ක්‍රියාකාරකම් ඇතුළත් වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කළ යුතු අතර, එම පරිච්ඡේදයේ (3) උපවගන්තිය අනුව අදාළ වර්ෂය තුළ වාර්ෂික අයවැය පදනම් කරගත් ප්‍රමුඛතා අනුව සකස් කළ ක්‍රියාකාරකම් සැලැස්ම (Activity Plan), ක්‍රියාත්මක කාල රාමුව (Time Line) හා එම ක්‍රියාකාරකම්වල අපේක්ෂිත නිමවුම් / ප්‍රතිඵල (Output/Outcome) ඇතුළත් විය යුතුය. සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ඉහත පරිදි ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර නොතිබුණි.

(ආ) ඉහත වනුලේඛයේ 04 (ඇ) ඡේදය අනුව ක්‍රියාකාරී සැලැස්ම වාර්ෂික අයවැය පදනම් කර ගත යුතු වුවද, වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව ආයතනයේ එක් එක් අංශයේ වියදම් සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රු.මිලියන 1,979.8 ක් වූ අතර සත්‍ය වියදම රු.571.32 ක් විය. මේ අනුව වියදම් ඇස්තමේන්තු කිරීමේදී අධි ඇස්තමේන්තු ගත කර ඇති බව නිරීක්ෂණය විය.

4.1.2 ක්‍රියාකාරීත්වය හා සමාලෝචනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව, වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ක්‍රියාකාරකම් 111 අතුරින් වර්ෂය තුළ ක්‍රියාත්මක කර තිබුණේ ක්‍රියාකාරකම් 37 කි. එනම් සියයට 33.33 කි. වර්ෂය තුළ ආරම්භ කළ ක්‍රියාකාරකම් අතුරින් සියයට 50 කට අඩුවෙන් මුදල් වැය කළ ක්‍රියාකාරකම් 22 ක් වූ අතර 2017 දෙසැම්බර් 31 දිනට මුදල් වැය නොවූ ක්‍රියාකාරකම් 66 ක් වූ අතර, ඒ සඳහා රු.මිලියන 681.83 ක් වෙන් කර තිබුණි.

(ආ) අධිකාරියේ අයිතිය හා කළමනාකරණය යටතේ සංචාරක නිවාඩු නිකේතන 04 ක් සහ සංචාරක නිකේතන 03 ක් පැවතුණි. අධික පොදු කාර්ය වියදම හේතුකොටගෙන නිවාඩු නිකේතන 05ක් රු. 28,348,616 ක උෂ්ණත්වයක් ජනිත වී තිබුණු අතර සමාලෝචිත වර්ෂයේදී සියලුම නිකේතනවල ශුද්ධ පාඩුව රු. 3,391,757 ක් වී තිබුණි. නිකේතන 05 ක පහසුකම් සැලැස්ම හා සේවා කිරීම සඳහා වෙන් කර තිබූ ප්‍රතිපාදන වලින් සියයට 21 ක් පමණක් වැයකර තිබුණි.

4.2 කළමනාකරණ ක්‍රියාකාරකම්

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ඉඩම් බදු දීම අධිකාරිය මගින් සිදුකරනු ලබන අතර ත්‍රිකුණාමලය, යාල පලටුපාන හා කල්කුඩා සංචාරක ප්‍රදේශ වලට අයත් ඉඩම් බදු දීම පිළිබඳ පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ත්‍රිකුණාමලය කුවිට්ටේලි ප්‍රදේශයෙන් අධිකාරිය වෙත පවරාගන්නා ලද ඉඩම් අක්කර 510 කට ආසන්න ප්‍රමාණයකින් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් බදු දී තිබුණේ ඉඩම් අක්කර 30ක් පමණි.

(ආ) සංචාරක සංවර්ධන කටයුතු සඳහා යාල පලටුපාන ප්‍රදේශයෙන් අධිකාරියට පවරාගෙන ඇති අක්කර 1110 ක භූමියෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා ආයෝජකයන් වෙත බදු පදනම මත ලබා දී තිබුණේ අක්කර 63 ක් පමණි.

(ඇ) කල්කුඩා (පාසිකුඩා) සංචාරක ප්‍රදේශයට අයත් අක්කර 202 කින් සමාලෝචිත වර්ෂ අවසානයට බදු දී තිබුණේ අක්කර 103 ක් වූ අතර කල්පිටිය හා අවට දූපත් වලින් පවරා දී තිබූ අක්කර 3986 කින් බදු දී තිබුණේ අක්කර 177 ක් පමණි.

4.3 නිශ්ක්‍රීය හා ඌණ උපයෝජිත වත්කම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) 1969 වර්ෂයේදී සංචාරක කර්මාන්තය සඳහා ලංකා සංචාරක මණ්ඩලයටද, පසුව සංචාරක සංවර්ධන අධිකාරියට පවරා දෙන ලද බෙන්තොට සංචාරක නිවාඩු නිකේතනයට අයත් අක්කර 94 ක පමණ භූමියෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වාම උපයෝජනය කර තිබුණේ අක්කර 54 ක පමණ භූමි ප්‍රමාණයකි. මේ අනුව වර්ෂ 46 කට වැඩි කාලයක් අක්කර 40 කට වැඩි භූමි ප්‍රමාණයක් නිෂ්ක්‍රීයව පැවතුණි.

(ආ) බෙන්තොට ජාතික නිවාඩු නිකේතන භූමියේ පිහිටි වර්ග අඩි 2880 ක පමණ ගොඩනැගිලි ඉඩ ප්‍රමාණයක් 2006 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය අවසානය දක්වා කිසිදු ආර්ථිකමය කටයුත්තකට යොදා නොගෙන නිෂ්කාර්යව පැවතුණි.

(ඇ) අධිකාරියට පවරා දී ඇති එහෙත් අධිකාරිය බදු ආදායම් නොලබන අක්කර 69 ක වසරියක් සහිත ඉඩම් හා ගොඩනැගිලි 10ක් පැවතුණි.

(ඈ) බිබිල සහ රාගල ප්‍රදේශවල නිවාඩු නිකේතන 2 ක් පැවැති නමුත් මෙම නිකේතන ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගෙන ආදායම් ඉපයීමට කටයුතු කර නොතිබුණි.

4.4 කාර්ය මණ්ඩල පරිපාලනය

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් තනතුරු නාම 15 ක් යටතේ තනතුරු 226 ක් ලෙස අධිකාරියේ කාර්ය මණ්ඩලය අනුමත කර තිබූ අතර සමාලෝචිත වර්ෂයේ තත්‍ය සේවක සංඛ්‍යාව 195 ක් වූ අතර පුරප්පාඩු සංඛ්‍යාව 31 වී තිබුණි.

5 තිරසාර සංවර්ධනය

5.1 තිරසාර සංවර්ධන අරමුණු ළඟාකර ගැනීම

තිරසාර සංවර්ධනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ වසර 2030 “නායය පත්‍රය” ප්‍රකාරව සෑම රාජ්‍ය ආයතනයක් විසින්ම කටයුතු කළ යුතුව පවතින අතර සමාලෝචිත වර්ෂයට අදාළව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් තම විෂය පථය යටතට ගැනෙන කාර්යයන් සම්බන්ධයෙන් කෙසේ ක්‍රියාත්මක විය යුතුද යන්න පිළිබඳව දැනුවත් වී තිබුණි.

6. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

6.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර ව්‍යුලේඛයේ 6.5.1 ඡේදය ප්‍රකාර ගිණුම් වර්ෂය අවසාන වී දින 60 ක් ඇතුළත මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කළ යුතු වුවත් 2017 මූල්‍ය ප්‍රකාශන 2018 ජුනි 22 දින විගණකාධිපති වෙත ඉදිරිපත් කර තිබුණි.

6.2 අභ්‍යන්තර විගණනය

අභ්‍යන්තර විගණනය සැලැස්මට අනුව විෂයයන් 13 ක විගණන කටයුතු සැලසුම් කර තිබූ නමුත් ඉන් විෂයයන් 07 ක් විගණනය සිදු කර නොතිබුණි.

6.3 ප්‍රසම්පාදන හා ක්‍රියාත්මක ක්‍රියාවලිය

6.3.1 ප්‍රසම්පාදනයන්

2014 ජුනි සිට මධ්‍යම වායුසම්කරණ පද්ධතිය ස්ථාපිත කිරීමට සැලැස්ම සකස් කරමින් තිබූ අතර 2018 සැප්තැම්බර් 30 දින දක්වා එම කාර්යය වෙනුවෙන් ආසන්න වශයෙන් රු.14,029,949 ක මුදලක් වැයකර තිබුණි. මෙම ප්‍රසම්පාදන කාර්යය සම්බන්ධව පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2006 රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයේ 5.3.5 ඡේදයට අදාළ අතිරේක 9 ප්‍රකාරව ඉදිකිරීම් ඇස්තමේන්තු වටිනාකම මිලියන 60 ක් ඉක්මවූ මෙම වායුසම්කරණ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ EM I ශ්‍රේණියේ ලියාපදිංචිය සහිත කොන්ත්‍රාත්කරුවන්ගේ ලංසු කැඳවිය යුතු නමුත් 2017 ජුනි 07 දින පල කළ පුවත්පත් දැන්වීමට අනුව මෙය EM 2 හෝ ඊට වැඩි සුදුසුකම් ඇති සැපයුම්කරුවන්ට/ අයදුම්කරුවන්ට අයදුම් කල හැකි බව දන්වා තිබුණි.
- (ආ) 2017 නොවැම්බර් 27 දිනැති වැඩ ප්‍රදානය කිරීමේ ලිපිය අනුව එහි සඳහන් දින සිට දින 180 ක් ඇතුළත අදාළ කාර්යය නිමකල යුතු වුවද 2018 අගෝස්තු වන විට දින 283 ක පමණ කාලයක් ගත වී තිබුණද මූලික වැඩ කටයුතුවන් අවසන් කර නොතිබුණි.

6.3.2 ප්‍රමාද වූ ව්‍යාපෘති

2016 පෙබරවාරි 10 දින ආරම්භ කර 2016 ජුනි 08 දින නිම කළ යුතුවූ පාසිකුඩා ජලසම්පාදන ව්‍යාපෘතියේ, බිම් ජලාශය, පොම්පාගාරය ආරක්ෂිත කුටිය ඉදිකිරීම හා වැඩබිම් වැඩ වෙනුවෙන් කොන්ත්‍රාත්තුව රු.22,258,780 කොන්ත්‍රාත් වටිනාකමට පෞද්ගලික ආයතනයට 2016 මාර්තු 02 දින පවරා තිබුණි. විගණක දිනය වන විටත් මෙම කොන්ත්‍රාත්තුවට අදාළ අවසන් බිල් පත ඉදිරිපත් කර නොමැති අතර කාර්යය නිමකළ බවට නිර්දේශයන් ලබා දී නොතිබුණි. දින 119 කින් නිමකළ යුතු මෙම කොන්ත්‍රාත්තුව මේ වන විට වසර 2 කට වඩා ප්‍රමාද වී තිබුණද ඉදිකිරීම් අවසන් කර නොතිබුණි. තවද කොන්ත්‍රාත්තුව සඳහා ඉදිරිපත් කර තිබුණු කාර්යසාධන ඇපකරයද කල් ඉකුත් වී තිබුණි.

6.4 අයවැය ලේඛනමය පාලනය

සමාලෝචිත වර්ෂයේ වැය විෂයයන් 19 ක ඇස්තමේන්තුගත හා තර්ජන වියදම් අතර සියයට 25 සිට සියයට 405 දක්වා පරාසයක විචලනයක් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනමය ඵලදායී කලමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණි.

6.5 වාර්ෂික වාර්තා සභාගත කිරීම

2003 ජුනි 02 දිනැති අංක පීටීඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයේ 6.5.3 වගන්තිය ප්‍රකාරව අධිකාරියේ 2016 වර්ෂයේ වාර්ෂික වාර්තාව 2018 සැප්තැම්බර් 10 දින දක්වා පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබුණි.

6.6 නොවිසඳී ඇති විගණන ඡේද

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) කල්පිටිය තොරගිඅඩි ජැටිය ඉදිකිරීම සහ වන්තිමුන්දලම කලපුව අසල තාර දැමීම සඳහා කළුගල්,බොරළු හා ඒ.බී.සී.සැපයීම සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.
 - (i) වෙළෙඳපල මිල සැඳහුම් ක්‍රමය යටතේ, කළුගල් සැපයීමට තෝරාගත් සැපයුම්කරු වෙනුවට ව්‍යාපෘති අධ්‍යක්ෂකගේ අභිමතය පරිදි වෙනත් පුද්ගලයෙකුගෙන් කළුගල් කියුබ් 1648 ක් වැඩි මිලට මිලදී ගැනීම නිසා රු.824,000 ක් වැඩිපුර ගෙවීමට සිදුවී තිබුණ අතර එම මුදල සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වාම අයකරගෙන නොතිබුණි.
 - (ii) කල්පිටිය වැඩබිමට කළුගල්,බොරළු සහ ඒ.බී.සී සැපයීම සඳහා යොදාගත් බවට සඳහන් විපර් රථයක ධාරිතාවය කියුබ් 3 ක් වුවද කියුබ් 4 බැගින් ද්‍රව්‍ය සැපයූ ලෙස සලකා ගෙවීම් කිරීම නිසා වැඩිපුර ගෙවූ රු.2,549,000 ක් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.
 - (iii) කළුගල් කියුබ් 1648 ක්, ඒ.බී.සී කියුබ් 368 ක් සහ බොරළු කියුබ් 40 ක් ලෙස භෞතිකව භාර නොගත් ද්‍රව්‍ය වටිනාකම වූ රු.10,196,000 ක් සඳහා අධිකාරිය විසින් ගෙවීම්කර තිබුණි.
- (ආ) කතරගම සංචාරක නිවාඩු නිකේතනයේ සිදුකළ අළුත්වැඩියා කටයුතුවලට වැඩිපුර ගෙවන ලද රු.11,089,228 ක් වගකිව යුතු නිලධාරීන්ගෙන් මේ දක්වා අයකර ගෙන නොතිබුණි.
- (ඇ) කල්පිටිය මොහොට්ටුවාරම ජැටිය ඉදිකිරීමේ කටයුතු සඳහා ඩෝසර් යන්ත්‍ර සැපයූ බවට සැපයුම්කරුවන් ඉදිරිපත් කළ ලිපි තුනක් පදනම් කරගෙන පැය 941.7 ක් සඳහා රු.3,226,950 ක මුදලක් ගෙවා තිබුණි. එහෙත් මෙම ඩෝසර් යන්ත්‍ර සේවය ලබාගත් බවට දිනපතා මනු කියවා වැඩ පැය සටහන්කර එම වැඩ පැය වාර්තා අධිකාරියේ නිලධාරියෙකුගෙන් සහතික කරගැනීමකින් තොරව මෙම ගෙවීම් සිදුකර තිබුණි. කෙසේ වුවද, ව්‍යාපෘති වැඩ පරීක්ෂක විසින් මුක්ටර් සේවාව සතුටුදායක ලෙස ලබා ගත් බවට උක්ත ලිපි තුනේ සහතික කර තිබුණි.

(ඇ) අධිකාරිය විසින් අවශ්‍යතාවය ඇගයීමකින් තොරව සෝපා පුටු 55 ක් මිලදී ගැනීමට රු.2,659,875 ක් වැයකර තිබුණි. මෙම පුටු මිලදී ගැනීමට සීමිත මිල ගණන් කැඳවා තිබුණද ආදර්ශ පුටුව සැපයූ ආයතනයෙන් මිල ගණන් ලබා ගෙන නොතිබුණි. පුටු මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.4.4 වගන්තිය පටහැනිව අත්තිකාරම් ලෙස මුළු සැපයුම් වටිනාකමින් සියයට 50 ක් ගෙවා තිබුණ අතර අවස්ථා කීපයකදී පුටු ප්‍රවාහනය වෙනුවෙන් රු.211,000ක නිශ්කාර්ය වැයක්ද දරා තිබුණි. එසේම රු.159,803 ක් වටිනා පුටු 03 ක් අස්ථානගත වී තිබුණි.

(ඉ) කල්පිටිය ඒකාබද්ධ සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය එක්සත් ජනපද ඩොලර් මිලියන 30 ඉක්මවූ ව්‍යාපෘතියක් වශයෙන් වර්ගකර වැටුප් හා දීමනා ගෙවා තිබීම හේතුවෙන් 2009 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා නිලධාරීන් වෙත වැඩිපුරගෙවා තිබූ රු.3,780,253 ක මුදල අධිකාරියට අයකර ගැනීමට සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වාම කටයුතු කර නොතිබුණි.

(ඊ) පාසිකුඩා සංචාරක නිකේතන ව්‍යාපෘතියේ වැසි වතුර බැස යාමේ කාණු පද්ධතිය ඉදිකිරීම් භෞතිකව පරීක්ෂා කිරීමේ දී අදාළ භූමියේ භූ විෂමතාව සැලකිල්ලට ගෙන ඉදිකිරීම් සිදු නොකිරීම හේතු කොටගෙන කාණු පද්ධතියේ ජලය රැඳී තිබෙන බව විගණනයට නිරීක්ෂණය වූ අතර විගණනයේදී ගණනය කළ තත්‍ව මිණුම් වාර්තා, බිල්පත්වල සඳහන් ගෙවීම් ප්‍රමාණයන් සමග සැසඳීමේදී රු.3,792,420 ක මුදලක් කොන්ත්‍රාත්කරුවන් වෙත වැඩිපුර ගෙවා ඇති බව නිරීක්ෂණය විය.

(උ) අධිකාරියේ “වන් ස්ටෝප්” ආයෝජනයන් ප්‍රවර්ධනය කිරීම සඳහා වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ කොන්ත්‍රාත්තුවට අදාළව රු.699,300 ක් වැඩිපුර ගෙවා තිබුණු අතර සමාලෝචිත වර්ෂය අවසානය දක්වා මෙම මුදල ආපසු අය කර ගෙන නොතිබුණි.

(ඌ) 2006 ජනවාරි 25 දිනැති ජාතික ප්‍රසම්පාදන නියෝජිතායතන වක්‍රලේඛයේ 8 ඡේදයේ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම සඳහා වන නිර්දේශවලට පටහැනිව 2009 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා බෙන්තොට පල්දෝරු පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ ශ්‍රම කොන්ත්‍රාත්තුව ප්‍රසම්පාදන පරිපාටියෙන් තොරව පුද්ගලික ආයතනයක් වෙත පවරා දී තිබුණි.

(එ) පාසිකුඩා සංචාරක කලාපයේ ජාතික නිවාඩු නිකේතනයේ කිලෝමීටර් 1.126 ක පිවිසුම් මාර්ගය කාපටි කිරීමේ පිරිවැය ඇස්තමේන්තුව ව්‍යාජ ලෙස අදියර 04 කට කොටස් කර ප්‍රසම්පාදන පරිපාටි අනුගමනය කිරීමෙන් තොරව කොන්ත්‍රාත්කරු තෝරාගෙන තිබූ අතර ඉදිකිරීම් සඳහා රු.22,013,564 ක මුදලක් කොන්ත්‍රාත්කරුට වැඩිපුර ගෙවා තිබුණි. සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා මෙම මුදල ආපසු අය කර ගෙන නොතිබුණි.

7. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර අධිකාරියේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතු වේ.

| පද්ධති හා පාලන ක්ෂේත්‍ර | නිරීක්ෂණ |
|-------------------------|---|
| ----- | ----- |
| (අ) මෙහෙයුම් පාලනය | (i) සංවර්ධන වැඩසටහන් අධිකාරියේ ක්‍රියාකාරී සැලැස්මට අනුකූලව සිදු නොකිරීම (ii) භෞතික ප්‍රගතිය පිළිබඳ ව වාර්තා කිරීමට වැඩපිළිවෙලක් සකස්කර නොතිබීම. (iii) ප්‍රසම්පාදන කාර්යය පැහැර හැරී සැපයුම්කරුවන් වෙනුවෙන් අසාදු ලේඛණයක් පවත්වා නොගැනීම. (iv) ප්‍රසම්පාදනයන් සඳහා ඇස්තමේන්තු සැකසීමේදී තාර්කික ප්‍රවේශයන් අනුගමනය නොකිරීම. (v) සැපයුම්කරුවන්ගෙන් විධිමත් පරිදි වගකීම් සහතික ලබා නොගැනීම. |
| (ආ) ව්‍යාපෘති පාලනය | (i) ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒවා අධීක්ෂණය හා ගෙවීම් නිර්දේශ කිරීමේදී හා අනුමත කිරීමේදී කළ වැඩ වාර්තා පරීක්ෂාවකින් තොරව ගෙවීම් සිදුකර තිබීම. |

- | | |
|--|---|
| | (ii) කොන්ත්‍රාත්තු ලේඛණයක් පවත්වා නොගැනීම. |
| (ඇ) වත්කම් කළමනාකරණය | (i) වත්කම් ලේඛන යාවත්කාලීනව පවත්වා නොගැනීම. (ii) වත්කම් වල අයිතිය පවරා ගැනීමට කටයුතු නොකිරීම. |
| (ඈ) ලැබිය යුතු හා ගෙවිය යුතු ශේෂ පාලනය | ලැබිය යුතු හා ගෙවිය යුතු ශේෂ නිරවුල් කිරීමට කටයුතු නොකිරීම. |
| (ඉ) ගිණුම්කරණය | (i) ඇතැම් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අනුගමනය කිරීමේදී දුර්වලතා පැවතීම. (ii) ඇතැම් ගිණුම්කරණ ප්‍රතිපත්ති හෙළිදරව් නොකිරීම. (iii) ප්‍රාග්ධන වත්කම් ගිණුම් තැබීමට අදාළ මූලික ලියකියවිලි නොමැතිව ගිණුම් තැබීම සිදුකර තිබීම. |



එච්.එම්. ගාමිණී විජේසිංහ
 විගණකාධිපති

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
අංක. 80, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව.
www.sltda.gov.lk
